

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

“සවිතල පහසුකම් කෙරෙහි යොමු කිරීම”



වාර්ෂික වාර්තාව



පටුන

	පිටුව
• සංස්ථාව සම්බන්ධව සැකෙවින්	01
• ආයතනික තොරතුරු	02
• ආයතනයේ ඉදිරිදැක්ම, ගමන්මග හා අරමුණු	03
• සභාපතිතුමාගේ පණිවුඩය	04-06
• අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය	07
• රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීනිගත සංස්ථාවට අයත් ඉදිකිරීම් ව්‍යාපෘති,කාර්යාල සහ සංචාරක බංගලා පිහිටි ස්ථාන	08-09
• ආයතනික පාලනය	10-11
• මෙහෙයුම් හා මූල්‍ය කටයුතු සමාලෝචනය	12-21
• මානව සම්පත් සමාලෝචනය	22-23
• විගණන කමිටු වාර්තාව	24-25
• මූල්‍ය වාර්තාකරණය සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩල වගකීම දැක්වෙන ප්‍රකාශනය	26
• දස අවුරුදු සාරාංශය	27
• විගණකාධිපති වාර්තාව	28-47
• විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය	48
• මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය	49
• හිමිකම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශනය	50
• මුදල් ප්‍රවාහ ප්‍රකාශනය	51
• ගිණුම්කරණ ප්‍රතිපත්ති	52-63
• ගිණුම් සටහන්	64-84



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

1957 අංක 49 දරණ කර්මාන්ත සංයුක්ත මණ්ඩල පනතට අනුව මහා පරිමාණ සිවිල් ඉංජිනේරුමය කොන්ත්‍රාත්තු කටයුතු කිරීම සඳහා 1971 වර්ෂයේ දී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පිහිටුවා තිබේ. සංස්ථාවේ එකම කොටස්කරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පාලම්, මහා මාර්ග, ජලාශ, වාරිමාර්ග පද්ධති ජල විදුලි බලාගාර, උමං හා ඇල මාර්ග, ජල සැපයීම් ව්‍යාපෘති, ගොඩනැගිලි හා කැලෑ ඵලි පෙහෙලි කිරීම හා ඉඩම් සැකසීම යන ඉංජිනේරුමය කාර්යයන්හි නිරතව සිටී.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පෙරසව් කොන්ක්‍රීට් නිප්පාදන අයින්මි වල සිට පෙරසව් කොන්ක්‍රීට් පාලම් කදම්භ(BEAMS), සම්ප්‍රේෂණ කුළුණු සහ දුම්රිය පාකඩ (Raliway Sleepers) දක්වා වන සියලුම කොන්ක්‍රීට් භාණ්ඩ නිප්පාදනයේ පුරෝගාමී ආයතනයකි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රටේ යටිතල පහසුකම් සංවර්ධන කාර්යයෙහි ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් ජාතික ආර්ථිකයට සෘජුවම දායකත්වය ලබා දෙන අතර, මීට අමතරව රජයේ කිසිම ආධාරයක් නොමැතිව ඉංජිනේරුවන් හා අනෙකුත් තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීම තුලින් ද ඉදිකිරීම් ක්ෂේත්‍රයට හා පොදුවේ රටට මිල කල නොහැකි සේවාවක් සපයමින් සිටී.



ආයතනික තොරතුරු

ආයතනයේ නම : රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

ආයතනයේ නෛතික තත්ත්වය : රාජ්‍ය සංස්ථාව

සංස්ථාපන පනත : 1957 අංක:49 දරණ කාර්මික ආඥා පනත යටතේ

සංස්ථාපනය කරන ලද වර්ෂය : 1971

ලියාපදිංචි කාර්යාලය : අංක:7, බොරැපන පාර, රත්මලාන.
දු.ක. 0112-607560

කොන්ක්‍රීට් අංගන :

- i රත්මලාන කොන්ක්‍රීට් අංගනය,
අංක:7, බොරැපන පාර, රත්මලාන.
දු.ක. 0112-632786
- ii බෝපිටිය කොන්ක්‍රීට් අංගනය, පන්නල
දු.ක. 037-2288415
- iii වේරගංතොට කොන්ක්‍රීට් අංගනය,
මහියංගණය .
දු.ක. 055-2257101
- iv. මැදවව්විය කොන්ක්‍රීට් අංගනය
යාපනය පාර, මැදවව්විය.
දු.ක. 025-3899916
- v. පේරාදෙණිය විකුණුම් මධ්‍යස්ථානය.
දු.ක. 081-2387056

විගණක: : විගණකාධිපති දෙපාර්තමේන්තුව

බැංකුකරුවෝ : ලංකා බැංකුව
මහජන බැංකුව
සම්පත් බැංකුව



ආයතනයේ ඉදිරි දැක්ම, ගමන් මග හා අරමුණ

ඉදිරි දැක්ම

“ජාතික ආර්ථිකයට වටිනාකම් එකතු කරන යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු හොඳම ආයතනය වීම.”

ඉදිරි ගමන් මග

ජාතික යටිතල පහසුකම් සංවර්ධනය හා විවිධ ඉදිකිරීම් කටයුතු වලට සහභාගී වීම හා එම කටයුතු ඉහලම තත්ත්වයෙන් කර ගෙන යෑමත් මගින් රටේ ආර්ථික සංවර්ධනයට උදව් කිරීම හා සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් හා පෙරසවි / පෙරනිම් කොන්ක්‍රීට් භාණ්ඩ නිප්පාදන ක්ෂේත්‍ර වල වෙළඳ පොළ පෙර ගමන්කරු වීම.

අරමුණු

01. ලංකාව තුළ හෝ විදේශයකදී ඕනෑම පාර්ශවයකට අයිති ගොඩනැගිලි සිවිල් ඉංජිනේරුමය කාර්යයන්, අනෙකුත් ඉංජිනේරුමය ව්‍යාපෘති හෝ අනෙකුත් ව්‍යාපාර තනිව හෝ අනෙකුත් දේශීය සමාගමක් සමග එක්ව හෝ වෙනත් විදේශීය සමාගමක් සමග එක්ව හෝ අනෙකුත් එවැනි ආයතනයක් පවරා ගැනීමෙන් හෝ කොටස් ලබා ගැනීමෙන් විමර්ශනය, ආයෝජනය, සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම.
02. ඉහත සඳහන් ව්‍යාපෘති කාර්යයන් ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයකදී ක්‍රියාත්මක කිරීම හෝ අධීක්ෂණය කිරීම සඳහා තනිව හෝ අනෙකුත් දේශීය හෝ විදේශීය සමාගමක් සමග එකතුව හෝ එවැනි සමාගමක් පවරා ගැනීමෙන් හෝ කොටස් අත්පත් කර ගැනීම තුළින් කටයුතු කිරීම.
03. ඉහත සඳහන් කරුණු 01 හෝ 02 අවශ්‍ය කරන යාන්ත්‍රික හා විදුලිමය කාර්යයන් සැලසුම් කිරීම, නිර්මාණය කිරීම හෝ නැතිම කිරීම.
04. ඉංජිනේරුමය කාර්යයන් සඳහා අවශ්‍ය කොන්ක්‍රීට්, වෙර ගැන්වූ හා පෙරසවි කොන්ක්‍රීට් දේශීයව හෝ විදේශීයව නිප්පාදනය හා අලෙවි කිරීම.
05. ඉංජිනේරුමය ව්‍යාපෘති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය උකහා ගැනීම සහ ඉංජිනේරු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර සහ අමු ද්‍රව්‍ය නිප්පාදනය, අලෙවි කිරීම, ආනයනය සහ අපනයනය කිරීම.
06. ඉහත සඳහන් අංක 1 2 3 හා 4 කාර්යයන් සඳහා අවශ්‍ය ඉදිකිරීමේ ද්‍රව්‍ය, ක්‍රම සහ උපයෝගී කරගන්නා තාක්ෂණය සම්බන්ධව පර්යේෂණ කිරීම.
07. ඉහත අංක 1 2 3 හා 4 සඳහා අවශ්‍ය වන කළමනාකාරිත්ව දැනුම, කුසලතාවය හා නවීන තාක්ෂණික දැනුම යනාදිය කළමනාකරුවන්ට/ ඉංජිනේරුවන්ට/ තාක්ෂණික නිලධාරීන්ට පුහුණු වීමේ අවස්ථා මගින් ලබාදීම.
08. ශක්තිමත් ස්වයං මූල්‍ය හැකියාවක් ඇති ආයතනයක් වශයෙන් පවත්වා ගැනීම.
09. 10 % අවම ලාභාන්තිකයක් පවත්වා ගනිමින් ලාභදායී සහ ජව්‍ය ආයතනයක් වීම.
10. 30 % පිරිවැදුම් වර්ධනයක් ලබා කර ගැනීම.
11. අවදානම හඳුනා ගැනීම හා ක්‍රමානුකූලව කළමනාකරණය කිරීම.



සභාපතිතුමාගේ පණිවුඩය

2017-12-31 න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට ලැබීම මට මහත් සතුටක් වේ.

සාර්ව ආර්ථික විග්‍රහය.

2017 වර්ෂයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2016 වර්ෂයේදී 4.5% ට සාපේක්ෂව 3.2% කි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.8% ක් වන කර්මාන්ත අංශය ආශ්‍රිත 2017 දී 3.9% කින් වර්ධනය විය. කාර්මික අංශයේ වර්ධනයට මූලික වශයෙන් සහාය වූයේ නිෂ්පාදන අංශය, ඉදිකිරීම් අංශය හා පතල් හා කැණීමිය.

ආර්ථිකයේ ප්‍රධාන කොටස් හතර වන කෘෂිකාර්මික, කර්මාන්ත, සේවා හා සහනාධාර 2017 වර්ෂයේ සඳහා පිලිවෙලින් දළ දේශීය නිෂ්පාදිතයට 7.7%, 27.2%, 55.8% සහ 9.3% බැගින් දායකත්වයක් සැපයීය.

පෙර වර්ෂයට වඩා 2017 වර්ෂයේදී අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් කෘෂිකාර්මාන්ත අංශයේ වර්ධනය පහත වැටුණි. ඉදිකිරීම් සහ පතල් හා කැණීම් වර්ධනය පසුබෑම සමග 2017 දී කර්මාන්ත අංශයේ වර්ධනය මන්දගාමී විය. දළ දේශීය නිෂ්පාදිතයෙන් 56% කට වඩා දායක වූ සේවා අංශයේ වර්ධන වේගය 2017 දී මධ්‍යස්ථ විය.

ඉදිකිරීම් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ බලය ලත් මෙන්ම එය නියෝජනය කරන ආයතන වේ. බොහෝ රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ඉදිකිරීම් සමාගම්ද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇත. එමෙන්ම ලියාපදිංචි නොවූ කොන්ත්‍රාත්කරුවෝ මෙන්ම ජාත්‍යන්තර ඉදිකිරීම් ආයතනද ඉදිකිරීම් කාර්යයේ නියැලී සිටී.

ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය පසුගිය වර්ෂ වල ආර්ථික වෙනස්කම් හා බැඳුණු සම්ප්‍රේෂණයන් සම්බන්ධතාවයක් පෙන්නුම් කර ඇත. කර්මාන්ත අංශයේ ඉල්ලුම් ප්‍රවණතාවයන්ට බලපාන ප්‍රධාන සාධක ආර්ථික තත්ත්වයන් විය. බොහෝ ඉදිකිරීම් සමාගම් ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් කාර්යයන් ඉහල ප්‍රතිශතයක් ප්‍රතිශතයක් තරගකාරී මිල මගින් ලබාගනී. මිනිස්බල පුහුණුව හා අනෙකුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ සම්පත් ලබා ගැනීම තුළින් ඉදිකිරීම් අංශය සඳහා ශක්තිමත් ව්‍යුහාත්මක පදනමක් නිර්මාණය කිරීම ඉදිකිරීම් සමාගම් මුහුණ දෙන අභියෝගය වී ඇත.



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ කාර්යය සාධනය

2017 වර්ෂයේ සංස්ථාව විසින් රුපියල් මිලියන 2,348 පිරිවැටුමක් වාර්තාකර ඇති අතර, එය පෙර වර්ෂයේදී රු. මිලියන 2,102 ක් විය. වර්ෂය තුළ ලැබී ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම හේතුවෙන් 2017 වර්ෂයේදී 2016 වර්ෂයට සාපේක්ෂව පිරිවැටුම ඉහළ ගොස් ඇත.

සංස්ථාව බදු පෙර ලාභය ලෙස 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 22ක් උපයාගෙන ඇත. මෙය පෙර වර්ෂයේ බදු පෙර ලාභය වන රුපියල් මිලියන 50.3 ට සාපේක්ෂව සැලකිය යුතු පහළ වැටීමකි.

ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය හා අනෙකුත් මෙහෙයුම් පිරිවැය වැඩිවීම නිසා සංස්ථාවේ මෙහෙයුම් පිරිවැය ඉහළ ගොස් ඇත. එහෙත් ඊට සාපේක්ෂව සංස්ථාවේ ලාභ අන්තික වැඩිකළ නොහැක. මන්දයත් කාර්මාන්තය තුළ තරගකාරීව රැදී සිටිය යුතු බැවින්, සංස්ථාවට අවම ලාභ අන්තික පවත්වා ගැනීමට සිදු වේ. විශේෂයෙන් පුද්ගලික අංශයේ මෙහෙයුම් පිරිවැය අඩු නිසා ඔවුන් ආකර්ශණීය මිල ගණන් ඉදිරිපත් කරන්නේ ලබයි. මෙය සංස්ථාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක්ව පවතී.

රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති වීම නිසා ව්‍යාපෘති සඳහා අයවිය යුතු ණය අයකර ගැනීම දුෂ්කර වී ඇත. එම නිසා සංස්ථාවේ ලැබිය යුතු ණය ශේෂයද ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත. ලැබිය යුතු මුදල් නියමිත දින වලදී නොලැබෙන විට ව්‍යාපෘති සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා සංස්ථාවට බැංකු ණය හා බැංකු අයිරා පහසුකම් වලට යොමු වීමට සිදු වේ. ණය පිරිවැය වැඩිවීම සංස්ථාවේ ලාභදායීත්වයට අහිතකර ලෙස බලපාන අතර, කාරක ප්‍රාග්ධන ගැටළුද වර්ධනය වේ.

වර්ෂය අවසානයේදී සේවකයින් 652 ක් සේවයේ තිසුණක් විය.

සංස්ථාව මුහුණ දෙන අභියෝග.

රජය මගින් මුදල් ප්‍රතිපාදනය කරන ව්‍යාපෘති හෝ විදේශයන් මගින් මුදල් ප්‍රතිපාදනය කරන ව්‍යාපෘති ප්‍රමාණවත් තරම් නොමැති වීම නිසා සංස්ථාවේ පැවැත්මට අවශ්‍ය තරම් ව්‍යාපෘති ලබාගැනීමේ දුෂ්කරතාවයක් පවතී. ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ප්‍රතිපාදනය කරන ව්‍යාපෘති සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදීමද සංස්ථාවේ වර්ධනය අඩාල කිරීමට හේතු වී ඇත.

මහා භාණ්ඩාගාරය සහ අනෙකුත් ගනුදෙනුකරුවන් විසින් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීම සහ මුදල් නිදහස් කිරීම අවම මට්ටමක පවතී. එම නිසා මුදල් නොලැබියාම හේතුවෙන් සංස්ථාවට ද්‍රවශීලතා ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. මේ තත්ත්වය මත ආයතනයට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට අධික පිරිවැයන් යටතේ බැංකු ණය පහසුකම් ලබාගැනීමට සිදුවේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු ණය ප්‍රමාද වීම නිසා තිරන්තරයෙන් වැඩ අත්හිටුවීමේ තත්ත්වයන් උද්ගත වේ.



එමෙන්ම පෞද්ගලික අංශයේ තරගකරුවන් විසින් ඇතුළු වීට ඉංජිනේරු ඇස්තමේන්තු වලටත් අඩුවෙන් ලංසු ඉදිරිපත් කිරීම නිසා රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් නීතිගත සංස්ථාව වැනි රාජ්‍ය ආයතන වලට දැඩි තරගයකට මුහුණ දීමට සිදුව තිබේ.

සාරාංශය.

අප ආයතනයේ උත්තතිය උදෙසා කරනු ලබන මග පෙන්වීම හා උපදේශයන් වෙනුවෙන් නිවාස සහ ඉදිකිරීම් ගරු අමාත්‍යතුමාටත්, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාටත් එහි ලේකම්තුමා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගැනීමට කැමැත්තෙමි.

එසේම මාගේ අධ්‍යක්ෂ මණ්ඩලය කරන්නාවූ ඉතා විශාල දායකත්වය වෙනුවෙන්ද සාමාන්‍යාධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය සහ අනෙකුත් සියළු තරාතිරම් වල සේවකයින් සංස්ථා අරමුණු ඉටුකර ගැනීම සඳහා කරන ලද කැපවීම වෙනුවෙන් ද ස්තූති කරන්නට කැමැත්තෙමි.

එසේම මා මේ අවස්ථාවේදී අපගේ වටිනා සේවාදායකයන් වන විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, වාට් මාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සියළු පළාත් මාර්ග සංවර්ධන අධිකාරීන්, ලංකා විදුලි බල මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අප කෙරෙහි දැක්වූ විශ්වාසය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි. එසේම ඉදිරියේදීද ඉතා කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා දෙමින් අප කෙරෙහි දැක්වූ විශ්වාසය සහ ශක්තිය පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙමි.

ආචාර්ය රජිව් හේරත් මීචක්කල

සභාපති



අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය.

අධ්‍යක්ෂ මණ්ඩලය


- 01. වෛ. ආර්. එච්. මීච්ඤ්ඤ මහතා - සභාපති
- 02. මර්වින් එන්. ද සිල්වා මහතා - උප සභාපති
- 03. පී. ඒ. අජිත් ප්‍රියන්ත මහතා - භාණ්ඩාගාර නියෝජිත
- 04. ඉංජි. වයි. එම්. අයි. ඛණ්ඩාර මහතා - අධ්‍යක්ෂ
- 05. නන්දන මල් කුමාර මහතා - අධ්‍යක්ෂ
- 06. සඳමාලි වන්ද්‍රසේකර මිය - අධ්‍යක්ෂිකා

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

- 01. ඉංජි. එම්.ඩී.එස්. විජයඛණ්ඩාර මහතා - සාමාන්‍යාධිකාරී
- 02. ඉංජි. ඩී.එස්.ඩී.සී.රාජසිංහ මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සං.භා.සැ)
- 03. ඉංජි එස්.එම්.එස්. ශකුඵ මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉදිකිරීම්)
- 04. ඉංජි. ඩී. එල්. වීරතුංග මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(යාන්ත්‍රික)
- 05. ඩබ්ලිව්. ඒ. එන්. ආසිරි ප්‍රනාන්දු මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්)
- 06. කේ.ඒ.පී.වික්‍රමසිංහ මහතා - ජ්‍යෙෂ්ඨ කළමනාකාර(මානව සම්පත් හා පරිපාලන)
- 07. ආර්.ඒ.කේ. නිශාන්ත මහතා - ප්‍රධාන අභ්‍යන්තර විගණක
- 08. කේ. ආර්.කේ. අමරසේන මහතා - සැපයුම් කළමනාකරු (වැ.බ.)
- 09. ඉංජි ඩබ්.ඒ.ඩී.ආර්.ශාන්ත කුමාර මහතා - ප්‍රධාන ඉංජිනේරු - 1
- 10. ඉංජි කේ.ඒ.සු.රත්න මහතා - ප්‍රධාන ඉංජිනේරු - 2
- 11. ඉංජි ඩී. ඒ. පී. දමයන්ති මහත්මිය - ප්‍රධාන ඉංජිනේරු - 3
- 12. ඉංජි අයි. වි.සී.සු. කුමාර මහතා - ප්‍රධාන ඉංජිනේරු - 4
- 13. ඉංජි පී.එස්.ආර්.පෙරේරා මහතා - ප්‍රධාන ඉංජිනේරු (විදුලි)
- 14. ඉංජි ඊ.කේ.පී. වන්දන මහතා - වැඩ කළමනාකාර (කොන්ක්‍රීට් අංගනය)
- 15. ඒ කේ. වන්දන මහතා - ප්‍රධාන ආරක්ෂක නිලධාරී



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අයත් ඉදිකිරීම් ව්‍යාපෘති, කාර්යාල සහ සංචාරක බංගලා පිහිටි ස්ථාන.



- 979-982 කැගලේ දිස්ත්‍රික්කයේ මාර්ග කාපටි කිරීමේ ව්‍යාපෘතිය.
- 1110 - සැලසුම් කාර්යාලය ii පියවර 1 - කලාපය 1 ඉංජිනේරු පීඨය ජපේරාදෙණිය.
- 1012 - ගල්ඔය පාලම වැඩබිම සම්බන්ධ සල්ගස්නන්දිය ඇල මාර්ගය.
- 1069 - දෙහිවල සත්තු මාර්ග අංක 5 ඉදිකිරීම.
- 1084 - කොළඹ නගර සභා පාලම හුන්ගම කෝන්ගම පාර.
- 1091- සතිපොළ ඉදිකිරීම ව්‍යාපෘතිය පත්තේගමුව.
- 1094 - රත්කිඳ ප්‍රධාන ඇල මාර්ගය ඉවුර සංවර්ධනය.
- 1095 - තලේමන්තාරම ජැටිය ඉදිකිරීම.
- 1096 - බස් නැවතුම් පොළ ඉදිකිරීම උතුරුගමුවෙහි.
- 1097 - බස් නැවතුම් පොළ ඉදිකිරීම වලස්මුල්ල.
- 1098 - පුනුරුත්තාපනය කිරීම මීගමුව ජාතික රෝහල
- 1108 - මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ ලග්ගල රෝහල ඉදිකිරීම.
- 1111 - පුනුරුත්තාපනය මැදිරිය ඇතුළු හා ඉතිරි වැඩ ඉදිකිරීම් බණ්ඩාරපුර පෝපක ප්‍රදේශ පොදු වැඩ.
- 1113 - නැවත ඉදිකිරීම් පාලම් අංක 1/1 මධ්‍යකලපුව - තිරුක්කොන්ඩියාදිමඩු - ත්‍රිකුණාමලය.
- 1115- ඇල් වැඩියා කටයුතු කිරීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිලිස්සුම් ඒකකය.
- 1117 - අංක 5/2 ගුරුගල්ල තල්දුව- මිටිටිගමමන පාර කොට්ඨාසවෙති පාලම නැවත ඉදිකිරීම.
- 1119 - යෝධින තිස්සමහාරාම ජල සංකීර්ණ පද්ධතියේ වැඩ කටයුතු කිරීම.
- 1120 - මුගමමන ජල යැංකිය - මහවැලි පද්ධතිය.
- 1121 - යෝධින ගොඩනැගිලි ඉදිකිරීම් වාට්ටු සංකීර්ණය සහ ගලඟගාරය හලාවත මූලික රෝහල.
- 1123 - සැලසුම් හා ඉදිකිරීම් වානිජ ගොඩනැගිලි මිහිටිගම.

- 1124 - සැලසුම් හා ඉදිකිරීම කඩු විවිධ භාගාගාරය සහ කඩසාප්පු ක්‍රීඩාගාර සහ අභ්‍යන්තර බොරැල්ල.
- 1125 - සැලසුම් හා ඉදිකිරීම සංඝාවාස ගොඩනැගිලි ගොංගිතොට එඩෙරමුල්ල.
- 1130 - සැලසුම් හා ඉදිකිරීම යෝධින බස් නැවතුම්පොළ හොරණ (අදියර II) සහ (අදියර I).
- 1131 - ඉඩම් සංවර්ධන සැලසුම් හා ඉදිකිරීම සංකීර්ණය බත්තරමුල්ල.
- 1132 - සැලසුම් හා ඉදිකිරීම ග්‍රවනාලාරය පොලොන්නරුව රොසල් විදුහල.
- 1134 - සැලසුම් හා ඉදිකිරීම බුලත්ගම සතිපොළ.
- 1135 - කිත්සි ඇල පාර කාණුව සංවර්ධනය කිරීම.
- 1136 - මාදිවෙල නැගෙනහිර ත්‍රිධායොජනා ක්‍රමය අදියර - 1
- 1138 - දෙහිවල - මහරගම පාර
- 1139 - ජැටිය ගාල්ල ධීවර වරාය.
- 1140 - කහඳුවත්ත පාලම හරහා මොරගොඩ ඇල ගාල්ල බැඳ්දේගම පාර.
- 1141 - පොල්ගහවෙල කැගලේ පාර (4+760 - 6+815)
- 1142-ජාතික රෝහල පොලොන්නරුව.
- 1143- වන උද්‍යානය
- 1149 - කඳු නායයුමේ ව්‍යාපෘතිය නාවලපිටිය.
- 1150 - ගොඩකොගල
- 1151 - විදුලිබල මණ්ඩලයේ පුනුරුත්තාපනය පිලිස්සුම.
- 1152 - උමා ඔය
- 1153 - මහීඋමං පාලම කුලියාපිටිය.
- 1155 - ස්ථානාධිපති බංගලාව තලේමන්තාරම මුරුක්කම් එළිපත්තිය සහ පලාලි.
- 1158 - කිරිදිඹය හරහා විවිධ පුර දඹබේවෙලාන පාලම.
- 1160 - කිරිදිඹය හරහා ඇල්ලල පාලම.
- 1161 - කිරිදිඹය හරහා මොරදපැලැස්ස පාලම.
- 1162 - වැලිපොත්තේවෙල - ගොඩදොර පාලම.
- 1163 - තාලිගල පාලම



මුගම්මන



පොලොන්නරුව ග්‍රහනාගාරය



විදියාගම



බුලත්සිංහල සතිපොළ



හොරණ බස් නැවතුම්පල



ආයතනික පාලනය.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අරමුණු තීරණය කිරීමත් එකී අරමුණු ලඟා කර ගන්නා අයුරින් ආයතනයේ මෙහෙයුම් කර ගෙන යාමත් සහ කාර්යය සාධනය සොයා බැලීමත් ආයතනික පාලනය යන්නෙන් අදහස් කෙරේ. එමනිසා ව්‍යාපෘති අවදානම් ඵලදායී ලෙස හඳුනාගැනීමත් ඒවා පාලනය කිරීමත්, කළමනාකරණය කිරීමත් ආයතනික පාලනය තුළින් බලාපොරොත්තු වේ.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සම්පූර්ණයෙන් රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ඇති ආයතනයක් වන අතර, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වෙයි. අමාත්‍යාංශය හරහා අධ්‍යක්ෂ මණ්ඩලය සාප්පුම රජයට වගකීමට බැඳී සිටී. එම නිසා ආයතනය පාලනය කරනු ලබන්නේ සහ මෙහෙය වනු ලබන්නේ සංස්ථාවේ සහ එයට සම්බන්ධ වන පාර්ශවයන්ගේ යහපත පිණිස වන බවට සහ එය පාලනය වන නීතිරීති වලට අනුකූලව ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය බැඳී සිටී.

ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු වේ. එම නිසා රාජ්‍ය ව්‍යවසාය පාර්ලිමේන්තුව පාලනයට යටත් වේ. අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව තීරණ ගැනීමේ වගකීමට බැඳී සිටී. රාජ්‍ය සංස්ථාවල මූල්‍ය සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය වගකීමට බැඳී සිටී. මේ සඳහා මහා භාණ්ඩාගාරය විසින් අධ්‍යක්ෂ මණ්ඩලය, ආර්ථික කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය ඇතිකර ගැනීම සඳහා වන ඔවුන්ගේ වගකීම් ඉටු කරන බව තහවුරු කර ගැනීමට අවශ්‍යය රෙගුලාසි, නීතිරීති, නියමයන්, මග පෙන්වීම් සහ නියෝග වක්‍රලේඛ මගින් ලබාදෙනු ලබයි.

භාණ්ඩාගාර නියෝජිත වශයෙන් කටයුතු කරනු ලබන අධ්‍යක්ෂ හැර අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම් විපයභාර අමාත්‍යවරයාගේ නිර්දේශ මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරනු ලබයි. කොටස් හිමිකාරිත්වය දරණ මහා භාණ්ඩාගාරය විසින් එක් අධ්‍යක්ෂවරයෙකු පත් කරනු ලබයි.

සංස්ථාවේ ලැදියාවන් සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ පුද්ගලික ලැදියාවන් අතරේ එකිනෙක ගැටෙන තත්ත්වයන් නොමැති අතර, සංස්ථාවේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යනු ලබන්නේ. ඉදිකිරීම් තුළ වඩා හොඳ මූල්‍යමය සහ මෙහෙයුම් ශක්තියෙන් යුතු ආයතනයක් බවට පත්කිරීමටය. ආයතනික යහපාලනය උදෙසා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් ගෙන ඇති පියවරයන් පහත දැක්වේ.



ආයතනික යහපාලනය

යහපාලන මූලධර්ම	පවත්වාගෙන යාමේ ක්‍රමවේදය
අධ්‍යක්ෂ මණ්ඩලය	
අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය	අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති, ක්‍රියාකාරී අධ්‍යක්ෂ වරයෙකුගෙන්ද, විධායක නොවන අධ්‍යක්ෂවරු පස් දෙනෙකුගෙන්ද සමන්විතය. විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් එක් අයෙකු පත්කරනු ලබන්නේ මහාභාණ්ඩාගාරය විසිනි. මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ආයතනයේ අවශ්‍යතාවයට අනුව සහ මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය වන පරිදි ප්‍රමාණවත් මග පෙන්වීමක් කළ හැකි විශේෂ හා විවිධ හැකියාවන්ගෙන් යුතු කණ්ඩායමකින් සමන්විතය.
ක්‍රමානුකූලව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීම.	විශේෂ අවස්ථාවන්හි පැවැත්විය යුතු රැස්වීම් වලට අමතරව සෑම මසකම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ක්‍රමානුකූලව පවත්වනු ලැබේ.
අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගැනීමට අයත්වන විධිමත් කාරණා ලැයිස්තුවක් පවත්වා ගැනීම.	<p>අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වගකීමට බැඳේ</p> <ul style="list-style-type: none"> • ජේෂ් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් හැටියට සංස්ථාවේ සාර්ථක කාර්ය සාධනයක් සහතික කිරීම. • ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් සැකසීම සහ ඒවා සාර්ථකව ක්‍රියාත්මක කරනවාද යන්න අධීක්ෂණය කිරීම. • සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමණාකරන නිලධාරීන් පත්කිරීම, ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන්ගේ කාර්යය සැලසුම් කිරීම සහ ආයතනයේ ව්‍යුහය අනුමත කිරීම. • එළදායි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම සහතික කිරීම. • උසස් තෛතික ප්‍රමිතියක් පවත්වාගෙන යාම සහතික කිරීම මේ යටතේ භාණ්ඩාගාර චක්‍රලේඛණ, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ මගපෙන්වීම් පිළිපැදීම පිළිබඳව සලකා බැලේ. • සභාපතිගේ සහ සාමාන්‍යාධිකාරීගේ පාලනයට යටත් නොවන ගෙවීම් වන වාර්ෂික ප්‍රසාද දීමනා, නිවාඩු පඩි ගෙවීම් යනාදිය අනුමත කිරීම. • දේපළ පිරිසිදු සහ උපකරණ වල ප්‍රධාන ප්‍රාග්ධන ආයෝජන තීරණය කිරීම. • වාර්ෂික අයවැය සහ සංයුත්ත සැලැස්ම අනුමත කිරීම. • ප්‍රසිද්ධ කිරීම සඳහා වන වාර්ෂික ගිණුම් වාර්තා අනුමත කිරීම.



<p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයෙක් සංස්ථාවේ දැනට නොමැති අතර, එහි කාර්යයන් සභාපතිගේ ලේකම්වරයා ආවරණය කරනු ලබයි. සභාපතිගේ අනුමැතියට යටත්ව ඇය විසින් සියළු රැස්වීම් පැවැත්වීම පිළිබඳ දැන්වීම්, රැස්වීම් වාර්තා රැස්වීම් දිනට පෙර බෙදාහැරීම යන කාර්යයන් සිදු කරනු ලබයි. රැස්වීම් වාර්තා අත්සන් කරනු ලබන සභාපතිගේ අධීක්ෂණය යටතේ ඇය විසින් රැස්වීම් වාර්තා සහ කටයුතු සටහන් කරනු ලබයි.</p>
<p>ස්වාධීනව තිරණ ගැනීම සහ වඩාත් සුදුසු ක්‍රම වේදය</p>	<p>කළමනාකරණ මණ්ඩලය විසින් වටිනාකම් එකතු කරමින්ද, ස්වාධීන තිරණ ගැනීමින්ද, රා.සං.නි.නි. සංස්ථාවේ තිරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගිවේ. එමෙන්ම, බාහිර බලපෑම් වලින් සහ පාලනයන්ගෙන් තොරව ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරයි.</p>
<p>සංස්ථාවේ සහ මණ්ඩලයේ කාරණා සම්බන්ධයෙන් සාධාරණව කාලය සහ ශ්‍රමය වෙන්කිරීම.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මණ්ඩලයේ සහ සංස්ථාවේ ගැටළු සම්බන්ධයෙන් සාධාරණ කාලයක් වෙන් කරනු ලබයි. ඊට අමතරව මාසිකව පවත්වනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගි වීම සහ විගණන සහ කළමනාකරණ කමිටු, රැස්වීම් වල සාකච්ඡා කරනු ලබන කාරණා සම්බන්ධයෙන් දන්වා යැවීම.</p>
<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම.</p>	<p>සියළුම අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය ඇතුළත්ව සභාපති විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංස්ථාව පාලනය කරනු ලබයි.</p>
<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ සමබරතාවය</p>	<p>අධ්‍යක්ෂවරුන්ගෙන් බහුතරයක් විධායක නොවන ස්වාධීන අයවේ. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙක්ද, නීතිඥවරු තුන්දෙනෙකුත්ද ඉංජිනේරුවරයෙක් සහ මහා භාණ්ඩාගාර නියෝජිතවරයාගෙන්ද සමන්විත වේ. කළමනාකරණයේ සංවිධිත දැනුම සහ පළපුරුද්ද සංස්ථාවේ ඉල්ලුම හා සැසඳෙන බව මණ්ඩලය විශ්වාස කරයි.</p>
<p>කළමනාකරණ තොරතුරු ප්‍රමාණවත්ව සහ කාලීනව ලබා ගැනීම.</p>	<p>සංවිධානය කරන ලද කළමනාකරණ තොරතුරු පද්ධතියක් පවතින බව, අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර ඇතුළත් නිවැරදි සහ අදාළ තොරතුරු කලින්ම දන්වා සිටීම, යම් අවස්ථාවක ඔවුන්ට ලැබෙන තොරතුරු තිරණ ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තිරණය කරනු ලැබුවහොත් ඔවුන් විසින් අමතර තොරතුරු කැඳවනු ලබන අතර, ඒ සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලයද දැනුවත් කරනු ලබයි.</p>
<p>ශක්තිමත්, ස්වාධීන විධායක නොවන පුද්ගලයන්ගෙන් මණ්ඩලය සමන්විත වීම.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයක් විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වේ.</p>
<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය සාධනය මැන බැලීම.</p>	<p>මණ්ඩලය කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව මැන බැලීමට විශේෂිත වූ ක්‍රම වේදයක් නොමැත. එමනිසා අවශ්‍ය අවස්ථාවලදී මණ්ඩලයේ මූලික ක්‍රියා පටිපාටි මැන බැලීමට ස්ව අගය කිරීමක් ක්‍රියාත්මක කරනු ලබයි. එහිදී පහත දැක්වෙන ක්‍රියාකාරකම් පිළිබඳව සලකා බලනු ලබයි.</p> <ul style="list-style-type: none"> • ව්‍යවස්ථාපිත රෙගුලාසි වලින් පහතට ඇති වගකීම් සහ මණ්ඩලයට ඇති වගකීම් ඉටුකිරීම. • ආයතනික පාලනය සහ කළමනාකරණය අධීක්ෂණය. • උපයන වාර්ෂික තිරණ ගැනීම සඳහා තම මතය ලබාදීම.



	<ul style="list-style-type: none"> අමාත්‍යාංශය යටතේ අඛණ්ඩව ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම. ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන්, ගණකාධිකාරීවරුන් සහ අනෙකුත් පුහුණු සේවකයන් සම්බන්ධයෙන් ඇති වන පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් සැලැස්ම නිර්මාණය කිරීම. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ව්‍යාපාරය කළමනාකරනය කිරීම සම්බන්ධයෙන් දරන පොදු මතය
සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ සේවක මණ්ඩලය පිළිබඳව	සංස්ථාවේ පරමාර්ථ සහ අරමුණු වලට අදාළව මණ්ඩලය විසින් සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ සේවක මණ්ඩලය වෙනුවෙන් මූල්‍ය සහ මූල්‍ය නොවන අරමුණු දක්වනු ලැබේ.
	සංස්ථාවේ ආයතනික සැලැස්ම සහ අයවැය තුළ දන්වා ඇති ප්‍රධාන ආයතනික අරමුණු සහ පරමාර්ථ සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරන මණ්ඩලයේ අරමුණු ලෙස සැලකෙන අතර, ඔවුන්ගේ කාර්යය සාධනය මැන බලනු ලබන්නේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරනය සාමාන්‍යාධිකාරී වෙත පවරා ඇත.
ප්‍රධාන ගනුදෙනු	
ප්‍රධාන ගනුදෙනු සහ සංස්ථාවේ ඒකාබද්ධ ශුද්ධ වත්කම් කෙරෙහි ඒවායේ බලපෑම් හෙලිදරව් කිරීම.	ප්‍රධාන ගනුදෙනු සහ සංස්ථාවේ ඒකාබද්ධ ශුද්ධ වත්කම් කෙරෙහි ඒවායේ බලපෑම් අවශ්‍යය තැත්විදි හෙලිදරව් කර ඇත.
ගිණුම්තැබීම සහ විගණනය	
මූල්‍ය වාර්තාකරනය	
සංස්ථාවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරිය පිළිබඳව හෙලිදරව් කිරීම.	සංස්ථාවේ කටයුතු පිළිබඳව සාධාරණ ආගන්තය කිරීමක් සඳහා කාර්තු වාර්තා ඔවුන් විසින් දෙනු ලැබූ විශේෂිත ආකෘති කිහිපයකට අනුව පිළියෙල කොට කාලීනව මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කරනු ලබයි. මූල්‍ය වාර්තා පිළියෙල කරනු ලබන්නේ ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිති පදනම් කරගෙන සකසා ඇති ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිතයන් අනුවය. එමඟින් සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණවත් අයුරින් ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිත හා එකඟ වේ.
වාර්ෂික වර්තාව තුළ සභාපතිගේ ප්‍රකාශන ඇතුළත් කිරීම.	මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 04 සහ 06 සභාපතිගේ වාර්තාව දක්වා ඇත.
මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ඇතුළත් ප්‍රකාශයක් හා ඔවුන්ගේ වාර්තා කිරීමේ වගකීම් දැක්වෙන විගණකාධිපතිගේ ප්‍රකාශය	මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 26 යටතේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් සම්බන්ධව ප්‍රකාශයක්ද පිටු අංක 28 සිට 47 දක්වා 2017 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ විගණකාධිපතිගේ වාර්තාවද ඇතුළත් වේ.
අභ්‍යන්තර පාලනය	
මූල්‍ය සහ මෙහෙයුම් කටයුතු වල අනුකූලතාවය සහ සංස්ථාවේ වත්කම් ආරක්ෂා වන ආකාරයේ අභ්‍යන්තර පාලන පද්ධතියක් පවත්වාගෙන යාම.	කළමනාකාරිත්වය විසින් ඵලදායක අභ්‍යන්තර පාලනයක් ස්ථාපිත කර ඇති බව හා ඒ තුළින් නෛතික මූල්‍ය නීති, අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරයේ මගපෙන්වීම් සහ අනෙකුත් නීති රෙගුලාසි හා එකඟ වන බවටත් සහතික වීම.



<p>මගපෙන්වීම.</p>	<p>i. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නිලධාරීන්ට දන්වා සිටීම සහ පෙරලා එහි ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම.</p> <p>ii. මෙහෙයුම් මූල්‍ය සහ සේවකයන් සම්බන්ධව කාරණා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වා සිටිය යුතු කාරණා සම්බන්ධව සාකච්ඡා කරන ජ්‍යෙෂ්ඨ සේවක රැස්වීම් මසකට වරක් පවත්වනු ලබන්නේ සියලුම අංශ ප්‍රධානීන් හා ප්‍රධාන ඉංජිනේරුවන් සහභාගිත්වයෙනි.</p> <p>iii. ඉදිකිරීම් අංශය සහ කොන්ක්‍රීට් අංගන සඳහා සෑම මසකම ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වනු ලබයි. මේ සඳහා සියලුම ව්‍යාපෘති සහ අංගන කළමනාකරුවන් සහභාගි වන අතර, අවසානයේ ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයටද වාර්තා කරනු ලබයි.</p>
<p>විගණන කමිටු සහ විගණකවරු</p>	
<p>ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත විගණන කමිටුව සහ ඒ පිළිබඳව වාර්ෂික වාර්තාවේ ඇතුළත් වාර්තාව</p>	<p>විගණන කමිටුවේ මූලසූත්‍ර දරනුයේ අධ්‍යක්ෂ මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජිතවරයා විසිනි. අනෙකුත් විධායක නොවන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු මෙම කමිටුවට ඇතුළත් වේ. විගණකාධිපති දේපාථනමෙන්තුවේ නියෝජිතයා සහ අමාත්‍යාංශ නියෝජිතයා මේ සඳහා සහභාගි වනු ලබන්නේ ආරාධනාව මතයි.</p>
<p>විපය මූලික බව සහ ස්වාධීනත්වය සහතික වීම පිණිස බාහිර විගණකයන් සමග යෝග්‍ය අයුරින් සම්බන්ධකතා ගොඩනගා ගෙන පවත්වාගෙන යනු ලබයි.</p>	<p>රා.සං.භා.නි.නි. සංස්ථාව විසින් විගණකයන්, විගණකාධිපති දේපාථනමෙන්තුව සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගෙනයනු ලබයි.</p>
<p>පරිඝපණ මණ්ඩලය</p>	<p>2017.12.31 දිනට දේපල, යන්ත්‍ර සහ උපකරණ ආගණනය කර ඇත.</p>
<p>ආයතනික පාලනය හෙලිදරව් කිරීම.</p>	
<p>සංස්ථාව තුළ පනවා ඇති ආයතනික පාලනය හෙලිදරව් කිරීම.</p>	<p>ආයතනික යහ පාලනය සහ එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන මගපෙන්වීම් අනුව කාර්යක්ෂම ක්‍රියාපටිපාටි හඳුනා ගෙන ක්‍රියාත්මක කිරීම තුළින් යහ පාලනය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනු ලබයි.</p> <p>මහා භාණ්ඩාගාරය විසින් අනුමත කරන ලද සිද්ධාන්ත සහ ක්‍රියාවන් දැනටමත් සංස්ථාව තුළ ක්‍රියාත්මක වන බව සටහන් කිරීමට කැමැත්තෙමි. දැනට සංස්ථාව තුළ ක්‍රියාත්මක නොවන පරිචයක් අතලොස්සක් සඳහා ඒවා නිවැරදි කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.</p> <p>එමෙන්ම යහ පාලනය සම්බන්ධයෙන් ඇති යෝජනා සහ මග පෙන්වීම් තුළින් සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල මෙහෙයුම් ආකෘතිය සහ නීති පරිසරය වැඩි දියුණු කරනු ලබන බවට විශ්වාස කෙරේ.</p>




මෙහෙයුම් සහ මූල්‍ය සමාලෝචනය

සංස්ථාවේ වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන මගින් සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරයි. මෙහෙයුම් සහ මූල්‍ය විග්‍රහ මගින් ආයතනයේ මෙහෙයුම් සහ මූල්‍ය ක්‍රියාකාරීත්වය විග්‍රහ කරනු ලබයි.


සංස්ථාවේ ක්‍රියාකාරීත්වය

සංස්ථාව 2017 වර්ෂයේදී රුපියල් මිලියන 2,348 ක පිරිවැටුමක් වාර්තා කළ අතර, එය පෙර වර්ෂයේදී රු. මිලියන 2,102 ක් විය. මෙම පිරිවැටුම ඉහළ යෑම ප්‍රධාන කොටම කොන්ත්‍රාත් ලැබීම් ඉහළ යෑම නිසා සිදු වූණි. සංස්ථාව 2017 වර්ෂයේදී බදු පෙර ලාභ වශයෙන් රුපියල් මිලියන 12.2 ක් ඉපයීය. මෙය පෙර වර්ෂයේ බදු පෙර ලාභය වන රුපියල් මිලියන 22.8 ට සාපේක්ෂව පහළ යෑමකි.

පිරිවැටුම දළ ලාභය සහ ශුද්ධ ලාභය පිළිබඳ විශ්ලේෂණය




ශුද්ධ වත්කම






අංශික කාර්යය සාධනය



ඉදිකිරීම් අංශය

නිර්මාණ අංශය මගින් ඉදිකිරීම් ව්‍යාපෘති කාර්ය සාධනය මෙහෙයවනු ලබන අතර, මෙහිදී වැඩ සටහන් සැකසීම, සම්පත් අවශ්‍යතාවයන් තීරණය කිරීම, බිලිපත් ඉදිරිපත් කිරීම හා අනුමත කර ගැනීමට කාල වකවානු නිර්ණය කිරීම යන ආදී කරුණු අදාළ කර ගනී. පසුගිය වසරට සාපේක්ෂව මෙම වර්ෂයේදී ඉදිකිරීම් පිරිවැටුම මද වශයෙන් අඩු වී ඇති අතර, එහිදී පසුගිය වර්ෂ වල මෙන් මෙන් බිලිපත් සඳහා ගෙවීම් කිරීමේදී ඇති වූ ප්‍රමාදයන්ට ද මුහුණ දෙන ලදී. කෙසේ නමුත් සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් මෙම ප්‍රමාදයන්ට ස්ථිර විසඳුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටී.

ඉදිකිරීම් පිරිවැටුම




ව්‍යාපෘති මගින් ලැබූ ආදායම 2016 වර්ෂයේදී රුපියල් මිලියන 1,594 සිට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 1,852 දක්වා ඉහල ගොස් ඇත. ඉදිකිරීම් අංශය සංස්ථාවේ මුළු පිරිවැටුමෙන් 81% ක දායකත්වයක් ලබාදී ඇත. මෙම අංශය විසින් සලකා බලන වර්ෂය තුළදී රුපියල් මිලියන 372 ක් බදු පෙර ලාභ ලෙස උපයාගෙන ඇත.



කොන්ක්‍රීට් අංගන

රා. සං. හා. නි. නි. සංස්ථාව රත්මලාන, වේරගංගොට, බෝපිටිය හා මැදවව්විය යන ස්ථාන වල කොන්ක්‍රීට් අංගන 04ක් පවත්වාගෙන යනු ලබන අතර, පේරාදෙණිය විකුණුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි. මෙම කොන්ක්‍රීට් අංගන මගින් දැනට සංස්ථාවේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් නිප්පාදන ලබා දෙන අතර, ලංකා විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පෞද්ගලික ආයතනයන්ට අවශ්‍ය කොන්ක්‍රීට් නිප්පාදන වන පී. එස්. සී. බීම්, විදුලි කණු ආර්. සී. සී. පයිප්ප, පාලම් උපාංග මෙන්ම අනෙකුත් නිප්පාදන වන බීම් ඇතිරුම්, කොන්ක්‍රීට් ලෑලි සහ ගල් මෙන්ම කුහර ගල් ද සපයනු ලැබේ.

කොන්ක්‍රීට් අංගන පිරිවැටුම



සලකා බලන වර්ෂය තුළදී කොන්ක්‍රීට් අංගන විසින් රුපියල් මිලියන 321 ක පිරිවැටුමක් වාර්තා කළ අතර එය පසුගිය වර්ෂයේදී රුපියල් මිලියන 296 ක් විය. කොන්ක්‍රීට් අංගන විසින් සංස්ථාවේ සමස්ත පිරිවැටුමෙන් 14 % ක දායකත්වයක් ලබාදී ඇත. කොන්ක්‍රීට් අංගනයන්හි බඳු පෙර ලාභයද 2016 වර්ෂයේ රුපියල් මිලියන 34 සිට 2017 වර්ෂයේ රුපියල් මිලියන 4.6 දක්වා අඩු වී ඇත.

වැඩ සේවාවන් සහ අනෙකුත්

මධ්‍යම යාන්ත්‍රික අංශය විසින් සපයනු ලබන සේවා පිරිවැටුම මෙසේ දක්වා ඇත. මෙහි මූලික පරමාර්ථය වන්නේ දැනට සංස්ථාව පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතිවලට අවශ්‍ය සේවා සැපයීම වේ. ඊට අමතරව මාර්ග සංඥා ඒකකය සහ පොලොන්නරුව, අමිතිරිගල තාර යන්ත්‍රෝපකරණ පිහිටි ස්ථාන මෙහි අංශය යටතේම ක්‍රියාත්මක වේ. මාර්ග සංඥා ඒකකය 2005 දී පිහිටුවනු ලැබූ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් මාර්ග සංඥා පද්ධතිය නඩත්තුව සහ අලුත්වැඩියාව කරනු ලබයි.

වැඩ සේවාවන් සහ අනෙකුත් කටයුතු මගින් රුපියල් මිලියන 174 ක පිරිවැටුමක් අත්කරගෙන ඇති අතර එය පෙර වර්ෂයේදී පිරිවැටුම රුපියල් මිලියන 211 ක් විය. 2017 වර්ෂය තුළදී වැඩ සේවාවන් සහ අනෙකුත් කටයුතු මගින් සංස්ථාවේ මුළු ආදායමට 5% ක දායකත්වයක් සපයා ඇත.



දැනට කරමින් පවතින ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධව 2017.12.31 වන දිනට සාරාංශය					
වැඩබිම් අංකය	ව්‍යාපෘති නාමය	අනුග්‍රාහක ආයතනය	නියම/ සංශෝධිත කොන්ත්‍රාත්තුවට වටිනාකම	2017 දෙසැ. 31 දිනට ප්‍රගතිය	ප්‍රගතිය
				ආදායම (රුමිලි.)	හොතික %
පාලම්					
1000	පරණ කොටස් ඉවත් කර නැවත සවිකර කිරීම මුළුමන තලකොටුවන්.	මාර්ග සං. අධිකාරිය	40.00	23.70	75%
1112	නැවත ඉදිකිරීම් සමගි වත්ත පාලම මාරගොඩ ඇල හරහා ගංගෙදර සමගි වත්ත පාර, ගාල්ල.	මාර්ග සං. අධිකාරිය	107.00	94.78	100%
1113	නැවත ඉදිකිරීම් පාලම් අංක 1/1 මඩකලපුව - තිරුක්කොන්ඩියාදිමඩු - ත්‍රිකුණාමලය.	මාර්ග සං. අධිකාරිය	185.54	135.18	84%
1117	අංක 5/2. ගරුගල්ල තල්දූව- මිවිටිගමමන පාර කොට්ටාවෙහි පාලම නැවත ඉදිකිරීම.	-එම-	93.38	31.13	33%
1118	නව ගල්පොත් පාලම ඉදිකිරීම	මහවැලි අධිකාරිය	19.10	112.11	85%
1126	ඉදිකිරීම් පාලම් අංක 0+020 -තිකවතු ඔය හරහා ගරුවෙල සිට මුදුන නව පාර	මහවැලි අධිකාරිය	64.15	56.11	34%
1137	සපත්තු පාලම ඉදිකිරීම "වොට්ස් එජ්" බත්තරමුල්ල.	වොට්ස් එජ් ලිමිටඩ්	6.08	6.50	100%
1140	බහදුවත්ත පාලම බදේදේගම	මෙගා පොලිස් බටහිර සං. අමාත්‍යාංශය	54.53	29.89	63%
1146	කොල්ලපිටිය පාලම නඩත්තු කිරීම.	මාර්ග සං. අධිකාරිය	10.00	0.95	30%
1158	විජිතපුර දඹුවගාන පාලම ඉදිකිරීම	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	40.00	13.73	39%
1160	කිරිදිඹය අරන්ගල්ල	-එම-	160.18	2.02	0.02%
1161	කිරිදිඹය මෝදරපැලැස්ස	-එම-	235.98	3.66	0.02%
1162	වැලිපොත්තෙවෙල - ගොඩදොර පාලම.	-එම-	63.63	0.40	0.01%
1163	තාලිගල පාලම	-එම-	270.95	0.03	
පාරවල්					
979-982	ප්‍රාදේශීය මාර්ග තාර දැමීම - කැගල්ල දිස්ත්‍රික්කය.	දිස්ත්‍රික් ලේකම් කැගල්ල	3900 (Approx.)	3827.18	81%
1069	දෙහිවල සත්වෝද්‍යානය මාර්ග අංක.08	ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව	79.00	97.54	98%
1095	තලේමන්තාරම ජැටිය ඉදිකිරීම.	දුම්රිය දෙපාර්තමේන්තුව	17.02	17.10	88%
1116	මාර්ග අලුත් වැඩියා කටයුතු කිරීම ජලනර මත්තේගොඩ කිත්දවත්ත නිවාස සංකීර්ණය.	මාර්ග සං. අධිකාරිය	186.98	74.89	45%
1141	පොල්ගහවෙල කැගල්ල	මාර්ග සං. අධිකාරිය	63.70	55.78	95%



1144	විදුලි සංඥා පද්ධතිය මාරුකැටිය - පන්තිපිටිය.	මාර්ග සං. අධිකාරිය	10.58	4.68	51%
1149	කඳු නායයුමේ ව්‍යාපෘතිය නාවලපිටිය.	මාර්ග සං. අධිකාරිය	2.828.54	267.01	0.09%
ගොඩනැගිලි					
1088	සතිපොල ඉදිකිරීම ව්‍යාපෘතිය කරමැටිය.	දිස්ත්‍රික් ලේකම් කැගලේ	44.70	15.64	0.41%
1097	බස්නැවතුම් පොල වලස්මුල්ල.	-එම-	36.00	63.26	0.88%
1098	පුනුරුත්ථාපනය කිරීම මීගමුව මූලික රෝහල.	සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය	500.00	517.58	0.86%
1108	මොරගහකන්ද කළුගල සංවර්ධන ව්‍යාපෘතියේ ලග්ගල රෝහල ඉදිකිරීම.	මහවැලි අධිකාරිය	164.11	224.98	0.95%
1110	සැලසුම් කාර්යාලය ii පියවර I-කලාපය I ඉංජිනේරු පීඨය -පේරාදෙණිය	පේරාදෙණිය විශ්ව විද්‍යාලය	32.10	32.78	100%
1115	අලුත් වැඩියා කටයුතු කිරීම හෘදරෝග ජීවිතය ජාතික රෝහල කොළඹ.	සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය	62.40	104.63	0.62%
1121	යෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් වාට්ටු සංකීර්ණය සහ ශල්‍යකාරය හලාවත මූලික රෝහල.	-එම-	94.56	27.08	30%
1123	සැලසුම් හා ඉදිකිරීම සම්පූර්ණ කිරීම වානිජ ගොඩනැගිලි මීරිගම.	මෙගා පොලීස් බටහිර සං. අමාත්‍යාංශය	70.81	17.62	25%
1124	සැලසුම් හා ඉදිකිරීම වානිජ ගොඩනැගිලි සාප්පු සංකීර්ණය හා ක්‍රිඩාපිටිය බොරැල්ල.	-එම-	63.62	19.84	34%
1125	සැලසුම් හා ඉදිකිරීම ප්‍රජා ශාලාව එඬෙරමුල්ල.	-එම-	27.91	19.01	0.48%
1128	නැවත සකස් කිරීම පළමු මහල ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය	ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය	7.95	7.19	90%
1130	සැලසුම් හා ඉදිකිරීම යෝජිත බස් නැවතුම් පොල පියවර II හොරණ.	මෙගා පොලීස් බටහිර සං. අමාත්‍යාංශය	51.60	41.49	70%
1131	සැලසුම් හා ඉදිකිරීම ඉඩම් සංවර්ධන වානිජ සංකීර්ණය බත්තරමුල්ල.	-එම-	133.74	86.81	61%
1132	පොලොන්නරුව ශ්‍රවණාගාරය ඉදිකිරීම.	දිස්ත්‍රික් ලේකම් පොලොන්නරුව	106.10	142.70	0.93%
1134	සැලසුම් හා ඉදිකිරීම බුලත්සිංහල සතිපොල.	මෙගා පොලීස් බටහිර සං. අමාත්‍යාංශය	54.47	32.87	0.59%
1142	ජාතික රෝහල පොලොන්නරුව.	සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය	152.81	35.37	0.25%
1151	ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු ආයතනය පිලියන්දල.	ලංකා විදුලිබල මණ්ඩලය	17.02	4.18	0.25%
1153	මහී උමග ඉදිකිරීම බස් නැවතුම්පොල කුලියාපිටිය.	මාර්ග සං. අධිකාරිය	41.34	8.31	0.11%
1153	මහී උමග ඉදිකිරීම රෝගල කුලියාපිටිය.	-එම-	47.79	831	0.11%
ජල සැපයුම් වාර්ෂික සහ ජල ශක්ති බලාගාරය					
1109	දෙලිකද ඇල මාර්ගය ඉදිකිරීම.	ඉඩම් ගොඩනැගිලි හා සංවර්ධන සංස්ථාව	30.95	29.55	92%
1111	පුනුරුත්ථාපනය මැදිටිය ඇතුලු හා ඉතිරි වැඩ ඉදිකිරීම් බණ්ඩාරපුර පෝපක ප්‍රදේශ පොදු වැඩ.	ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහනම	34.46	37.18	98%



		ණිඳලය			
1119	යෝජිත තිස්සමහාරාම ජල සංකීර්ණ පද්ධතියේ වැඩ කටයුතු කිරීම.	නගර අලංකාර හා ජල සම්පාදන අමාත්‍යාංශය	393.00	31.13	30%
1120	මූලමූලන ජල වැංකිය - මහවැලි පද්ධතිය. "C"	මහවැලි අධිකාරිය	55.73	40.87	0.5%
1127	කන්දේපිටිවල ඇල හරහා තොරපිටිය වාන් ඇල ඉදිකිරීම.	-එම-	47.92	39.10	0.51%
1135	කිත්සි ඇල පාර කාණුව සංවර්ධනය කිරීම.	ආරක්ෂක හා නාගරික අමාත්‍යාංශය	195.16	143.74	79%
1136	මාදිවෙල	-එම-	228.66	69.34	33%
1150	ගොඩකොග්ගල ඉදිකිරීම.	ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහනම ණිඳලය	14.31	21.54	55%
01. විවිධ (වෙනත්) ව්‍යාපෘති					
1129	ප්‍රාදේශීය නගර සංවර්ධන මහජන ක්‍රීඩාංගනය "සුඛිත පුරවර" මල්වතුහිටිපිටිය ඉදිකිරීම.	මෙහා පොලීසි බටහිර සං. අමාත්‍යාංශය	55.38	5.90	10%
1139	ජැටිය ගාල්ල ධීවර වරාය.	ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය	79.87	21.83	29%
1143	හම්බන්තොට උද්‍යානය	ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව	51.86	26.22	51%
02. කොන්ක්‍රීට් අංගන					
051	රත්මලාන			131.20	
053	බෝපිටිය			84.02	
052	වේරගංගොට			91.77	
812	මැදවව්විය			36.13	
03. උපදේශක මණ්ඩලය					
01	උපදේශක මණ්ඩලය			8.40	
04. යාන්ත්‍රික අංශය					
01	ප්‍රවාහන			32.45	
02	මාර්ග සංඥා පද්ධති			104.82	
03	තාර ඇතිරීම.			53.96	



ගොඩනැගිලි පාලම



මඩකලපුව ත්‍රිකුණාමලය පාලම

මෝදරපැලැස්ස



කුරුඳුවත්ත



ලක්ක



මාදිවෙල



මානව සම්පත්

මානව සම්පත් සංස්ථාවේ ප්‍රධාන වත්කම වේ. සංස්ථාවේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මානව සම්පත කායිකව හා මානසිකව තෘප්තිමත් විය යුතුය. .

මානව සම්පත සංවර්ධනය කිරීම උදෙසා සංස්ථාව නිරන්තරයෙන්ම ආයෝජනය කරනු ලබන අතර, නිරන්තරයෙන් වෙනස් වන ව්‍යාපෘතික පරිසරය තුළ කාර්යය මණ්ඩල හැකියාවන් ඔහුම ආයතනයක ශක්තිය බව අප ආයතනයේ විශ්වාසයයි. එම නිසා පුරෝකථනය කරන ලද ප්‍රතිඵල ලබාගැනීමට පුහුණු දක්වනු ලබන බලකායක් ඇති කිරීමට සියළු උත්සාහයන් දරනු ලැබේ.

2017 වර්ෂය තුළ සේවකයින්ගේ සංකෘතිය හා අභිප්‍රේරනය ඉහල දැමීමට හා හැකියාවන් වර්ධනය කිරීමට සහ ප්‍රමිතිය පවත්වා ගැනීමට වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී. ඉදිරියේදී ද සංස්ථාවේ ඉලක්ක හා අරමුණු ඉටු කරගැනීම සඳහා මානව සම්පත් අංශය ක්‍රියාකරනු ඇත.

1. සේවක උසස්වීම්

උසස්වීම් ලැබීමට සුදුසුකම් ඇති සියලුම කාර්යය මණ්ඩල සාමාජිකයන්ට 2017 වර්ෂයේ උසස් වීම් ලබාදෙන ලදී.

2. සේවක සුභ සාධනය.

ආයතනයේ අනුග්‍රහය ඇතිව පවත්වා ගෙන යනු ලබන සේවක වෛද්‍ය රක්ෂණවරණය සහ සේවක වන්දි රක්ෂණවරණය මේ වර්ෂයේදී ද අලුත් කරන ලදී.

2017 අප්‍රේල් සහ දෙසැම්බර් යන මාස වල සේවකයින් හට ප්‍රසාද දීමනා ගෙවීම් ද කර ඇත. සංස්ථාවේ සේවකයින්ට ගෙවීමේ පදනම මත ගෘහ උපකරණ සහ විදුලි උපකරණ මිලට ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත.

3. වැටුප් වර්ධක

රජය මගින් දෙනු ලැබූ උපදේශයන්ට අනුව අන්තර් දීමනාව රු.10,000/- කින් වැඩි කරන ලදී.

4. සේවකයින් සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීම.

2017 වර්ෂයේදී සංස්ථාවේ රක්ෂාලාභී පරිග්‍රහයේ සංස්ථාවේ සියලුම සේවකයන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් (අක්ෂි, පිලිකා හා දියවැඩියා) පැවැත්වීම.

5. සේවකයින් ඇගයීම.

අවුරුදු 25 ක අඛණ්ඩ සේවා කාලයක් සපුරන ලද සේවකයින් ඇගයීම සඳහා උපහාර උලෙලක් සංස්ථාවේ 45 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද අතර, එහිදී ඔවුන් හට රන් කාසියක් හා තිලිණයක් බැගින් ප්‍රදානය කරන ලදී. 2017 වර්ෂයේදී සංස්ථාවේ කාර්යය මණ්ඩලයට පැමිණීමේ දීමනාවක් ගෙවන ලදී. (ඉංජිනේරුවන්ට රුපියල් 15,000/- සහ අනෙකුත් සේවකයන්ට රුපියල් 6,000/-)

6. බාහිර ආයතන සඳහා සපයන ලද පුහුණුව

රටේ පොදු සංවර්ධන කටයුතු වලට දායකවීමක් ලෙස විශ්ව විද්‍යාල සහ ජාතික ආධුනිකත්ව මණ්ඩල වැනි බාහිර ආයතන විසින් යොමු කරනු ලබන පුද්ගලයින් හට ඉදිරිපිට ක්‍ෂේත්‍රයේ විවිධ අංශ තුළ මනා පුහුණුවක් ලබා දීම සිදුකරනු ලබයි.



අපගේ සේවක ශක්තිය

තනතුරු	2012	2013	2014	2015	2016	2017
සිවිල් ඉංජිනේරුවරුන්	54	44	40	47	56	73
යාන්ත්‍රික/විදුලි ඉංජිනේරුවරුන්	10	12	10	10	09	09
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්	03	03	03	03	03	03
ගණකාධිකාරීවරුන්	08	08	07	05	08	08
වෙනත් නිලධාරීන්	17	16	14	16	17	19
අධිකාරීවරුන් (යාන්ත්‍රික/සිවිල්/විදුලි)	23	26	23	24	28	28
සැලසුම්කරු/ප්‍රමාණ සම්පාදක	03	02	02	04	04	03
ආරක්‍ෂක සේවක	25	29	35	39	43	56
ලිපිකරු හා සම්බන්ධ තනතුරු	98	86	90	91	105	107
සුපවයිසර් හා අනෙකුත් පුහුණු	309	311	299	313	310	346
එකතුව	550	537	523	552	583	652



විගණන කමිටු වාර්තාව

විගණන කමිටු වාර්තාව -2017

පොදු ව්‍යාපාර වකුලේඛණ අංක. PED 55 දරණ 2010/12/14 දිනැති වකු ලේඛණය මගින් විගණන කමිටු ව්‍යවස්ථාපිත කිරීමට ප්‍රතිපාදන සපයන ලදී.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුගත වී ඇත්ද යන්න සහ අනෙකුත් නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලව වී ඇත්ද යන්න පිළිබඳව සහ අනෙකුත් අදාළ උපදේශයන් රජය මගින් නිකුත් කරන වකු ලේඛ සඳහා අනුගත වී ඇත්ද යන්න අඛණ්ඩව සොයා බලා එහි අනුගත නොවීම් ඇත්නම් අවශ්‍ය උපදෙස් සැපයීම, අභ්‍යන්තර මෙන්ම බාහිර විගණන වාර්තා සමාලෝචනය කිරීම, පොදු ව්‍යාපාර කාරක සභා සහ කළමනාකරණ ලිපි සමාලෝචනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත උදව් වීම, ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන පද්ධතියක් හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් විගණන කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහය වේ.

විධායක නොවන අධ්‍යක්ෂවරුන් නිදේනෙකුගෙන් විගණන කමිටුව සමන්විත වන අතර, එහි මූලසූත්‍ර හොඳවනු ලබන්නේ භාණ්ඩාගාරය නියෝජනය කරනු ලබන අධ්‍යක්ෂවරයෙකු විසිනි.

ජාතික විගණන කාර්යාලය නියෝජනය කරමින් එහි නියෝජිතයෙක් සහ ඊට්ටිය අමාත්‍යාංශය විසින් නම් කරන ලද එහි ප්‍රධාන අභ්‍යන්තර විගණක වකුලේඛ ප්‍රකාරව නිරීක්ෂකවරු ලෙස මෙම කමිටුවට සහභාගි වේ.

2017 මූල්‍ය වර්ෂය සඳහා විගණන කමිටු 04ක් පවත්වන ලදී.

විගණන කමිටුව විසින් 2017 වර්ෂය තුළදී,

- 2018 වර්ෂය සඳහා පිළියෙල කරන ලද අභ්‍යන්තර විගණන වැඩසටහන සමාලෝචනය කර නිර්දේශ කිරීම.
- 2013, 2014 සහ 2015 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධව අවධානය යොමු කිරීම.
- අභ්‍යන්තර විගණන වාර්තා පදනම් කරගෙන හඳුනාගත් ගැටලු නිවැරදි කිරීමට ආයතන කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන් ප්‍රතිචාර දැක්වූ ආකාරය සමාලෝචනයට භාජනය කිරීම.
- විගණකාධිපති අතුරු වාර්තා පිළිබඳව අවධානය යොමුකර ඇති අතර ගිණුම්කරණ අඩුපාඩු සහ නීතිරීති වලට අනුකූල නොවීම් නිවැරදි කිරීම පිළිබඳව පසු විපරම් කිරීම් සමාලෝචනයට භාජනය කිරීම.
- මිලදී ගැනීම්, ගබඩා, වෙළඳ සහ අනෙකුත් අයවිම්, මෙහෙයුම්, බිල් තැබීම්, වාහන පාලනය, මුදල් සහ මානව සම්පත් යනාදී අංශ වල අභ්‍යන්තර පාලන ක්‍රම කිහිපයක් සම්බන්ධව සමාලෝචනයට භාජනය කිරීම සහ සුදුසු නිර්දේශයන් ඉදිරිපත් කිරීම.



- ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිත වලට අනුකූලව ගිණුම් ප්‍රකාශන පිළියෙල කර ඇත්ද යන්න සමාලෝචනයට භාජනය කිරීම.
- කමිටුවේ නිර්දේශයන් සම්බන්ධව අදාළ කළමනාකරුවන් සහ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද පසු විපරම් කිරීම් සමාලෝචනයට භාජනය කිරීම.
- රජය විසින් නිකුත් කරන ලද අදාළ සියලුම නීතිරීති, රෙගුලාසි සහ වක්‍රලේඛ වලට අනුකූලව කටයුතු කර ඇත්ද යන්න අවධානය යොමුකිරීම.
- 2016 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම.
- 2018 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම.
- 2018 වර්ෂය සඳහා වාර්ෂික අයවැය පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම.
- 2018 වර්ෂය සඳහා මූල්‍ය බලතල පැවරීම පිළිබඳව අවධානය යොමු කිරීම.
- 2018 වර්ෂය සඳහා සංයුක්ත සැලැස්ම පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම.
- පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අවධානය යොමු කිරීම.

විගණන කමිටුවේ කාර්යය පැවරුම් නියමයන් සියළු ප්‍රමාණාත්මක කරුණු සම්බන්ධයෙන් අනුකූල බව කමිටුවේ මතයයි.

කමිටුව පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විතය.

- 01. ජී. ඒ. අජිත් ප්‍රියන්ත මහතා - සභාපති/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික/භාණ්ඩාගාරයේ නියෝජිත.
- 02. නන්දන මල්කුමාර මහතා - සාමාජික/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
- 03. මර්වින් ද සිල්වා මහතා - සාමාජික/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
(2017-09-28 දින දක්වා)
- 04. ඉංජි. වයි. එම්. අයි. බණ්ඩාර මහතා - සාමාජික/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
(2017-09-29 දින සිට)

ජී. ඒ. අජිත් ප්‍රියන්ත
සභාපති - විගණන කමිටුව



මූල්‍ය වාර්තා සම්බන්ධ අධ්‍යක්ෂ මණ්ඩල වගකීම් ඇතුළත් වාර්තාව.

පහත දැක්වෙන ප්‍රකාශනය මගින් සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් වගකීම් දක්වා ඇත. මෙය විගණන වාර්තාවේ දක්වා ඇති විගණනවරුන්ගේ වගකීම් වලින් වෙනස් වේ.

අධ්‍යක්ෂවරුන් විසින් සෑම වර්ෂයකදීම සංස්ථාවේ කටයුතු සම්බන්ධයෙන් වර්ෂ අවසානයේදී පැවති තත්ත්වය සහ වර්ෂය තුළදී සංස්ථාවේ ලාභ අලාභ පිළිබඳව සත්‍ය සහ සාධාරණ තත්ත්වයන් පිළිබිඹුවන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කළයුතුය. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව තෝරා ගැනීම සහ භාවිතා කිරීම, සාධාරණ සහ විවක්ෂණ තීන්දු ගැනීම සහ ඇස්තමේන්තු සකස් කිරීම සහ අදාළ ගිණුම් ප්‍රමිතීන් භාවිතා කිරීම සිදුකර ඇත.

සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සාධාරණ තිරවද්‍යතාවයකින් යුතුව හෙළිදරව් කිරීමටත් මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා මහ භාණ්ඩාගාරය විසින් වකුලේඛ මගින් සහ මුදල් පනත මගින් ලබාදී ඇති මාර්ග සුවක අනුගමනය කර ඇති බවටත් තහවුරු කරගැනීමට අවශ්‍යය ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගකීමට බැඳී සිටියි. ඔවුන් විසින් සංස්ථාවේ වත්කම් ආරක්ෂා කිරීම සඳහා සාධාරණ ක්‍රියාමාර්ග ගැනීමට බැඳී සිටියි. ඒ අනුව වංචා සහ අනෙකුත් අකුමිකතා නැවැත්වීමට සහ හෙළිදරව් කර ගැනීමට අවශ්‍යය සුදුසු අභ්‍යන්තර පාලන පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කළ යුතුය.

ව්‍යාපාරය අඛණ්ඩව පවති යන උපකල්පනය මත පදනම් වී අධ්‍යක්ෂවරුන් විසින් ගිණුම් පිළියෙළ කරනු ලබයි. අධ්‍යක්ෂවරුන් විසින් 2018 වර්ෂය සඳහා සංස්ථාවේ අයවැය වාර්තා, මුදල් ප්‍රවාහ, අතැති ව්‍යාපෘති සහ ණය පහසුකම් පිළිබඳව විමසා බලා ඒවා සමාලෝචනය කිරීමෙන් පසු රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සතුව මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යය සම්පත් ඇති බව තීරණය කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්,
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව,

ආචාර්ය රජිව් හේරත් මීවක්කල
සභාපති



දළ අනුරුද්ධ කාර්යය සාධක සාරාංශය

විස්තරය	2008 (රු.)	2009 (රු.)	2010 (රු.)	2011 (රු.)	2012 (රු.)	2013 (රු.)	2014 (රු.)	2015 (රු.)	2016 (රු.)	2017 (රු.)
1. පිරිවැටුම	1,661,599,002	1,466,146,925	1,671,679,005	2,564,139,185	3,534,179,480	3,565,830,370	3,466,394,952	2,429,513,031	2,102,584,401	2,348,272,403
2. මෙහෙයුම් වියදම්	1,433,374,873	1,135,532,405	1,448,476,239	2,288,062,266	3,421,538,609	3,439,676,689	3,234,011,015	2,193,414,947	1,833,679,730	2,175,009,845
3. දළ ලාභය	228,224,129	330,614,520	223,202,767	276,076,919	112,640,871	126,153,681	232,383,938	236,098,085	268,904,671	173,262,558
4. අනෙකුත් ආදායම්	38,134,293	27,981,723	26,062,984	32,857,265	172,380,088	199,234,550	171,015,809	176,631,024	147,891,323	171,592,907
5. පරිපාලන වියදම්	125,068,134	122,178,408	142,633,691	143,558,270	133,379,468	170,114,913	180,308,429	201,089,843	199,344,818	197,056,502
6. අනෙකුත් වියදම්	10,274,230	16,418,049	3,637,713	57,476,813	22,896,549	9,582,288	22,928,839	77,026,709	104,152,652	(27,828,652)
7. මූල්‍ය වියදම්	78,542,597	118,657,428	80,620,389	65,582,132	62,872,698	67,646,914	93,350,261	87,193,708	96,407,382	(118,644,663)
8. බදු වලට පෙර ශුද්ධ ලාභය	52,473,459	101,342,358	22,373,957	42,316,969	65,872,244	97,208,693	112,449,561	50,339,247	22,841,652	12,206,658
9. මුද්‍රා වත්කම්	2,449,643,021	2,626,565,287	2,443,174,386	3,558,253,858	5,115,747,833	4,892,581,938	4,476,521,639	4,223,624,771	4,472,138,666	5,110,846,002
10. ශුද්ධ වත්කම්	1,002,231,695	1,091,458,958	854,278,282	819,601,521	1,871,466,720	1,792,746,938	1,756,545,931	1,555,293,002	1,500,379,882	1,587,711,808
11. යෙදූ වූ ප්‍රාග්ධනය මත ඉපැයීම්	5	11.1	5.5	7.2	3.6	5.89	6.85	3.5	6.71	6.43
12. වත්කම් මත ඉපැයීම්	2.14	3.86	0.92	1.18	1.29	1.99	2.57	1.19	0.51	2.35
13. දළ ලාභය අනුපාතය %	14	23	13	10.77	3.19	3.54	6.7	9.71	12.70	7.38
14. ශුද්ධ ලාභය අනුපාතය %	3	7	1.34	1.64	1.86	2.73	3.2	2.0	1.1	0.52
15. ජංගම අනුපාතය	1:28	1:47	1.30	1.10	1.20	1.06	1.02	1.04	1.04	1.10



ජාතික විගණන කාර්යාලය
தேசிய கணக்காய்வு அலுவலகம்
NATIONAL AUDIT OFFICE



මගේ අංකය
අංකය
My No.

01/2017/02

ඔබේ අංකය
අ.අ.අ. අංකය
Your No.

දිනය
දිනය
Date

2018 දෙසැම්බර් 24 දින

සහාය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(B) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වෙතයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ සේවකන් ඉවහල අවසාන සඳහා වූ වින්දිත ආදායම් ප්‍රකාශන, විදිනම් වැනි වගන්තිවලට ප්‍රකාශනය සහ මුදල් ප්‍රවේශ ප්‍රකාශනය සහ වැදගත් මිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සඳහා සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29(2) වගන්තිය යම් සංයෝජිතව නියමය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) වගන්තියට අනුකූලව විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(B) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ විධිවිධාන වාර්ෂික ප්‍රකාශනට පත්වනු යුතු යැයි මා අදාත් කරන මාගේ අදාත් දැන්වීම් හා නිරීක්ෂණයන් මෙහි විධිවිධාන දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන් සලකුණකරණයේ විධිවිධාන

මෙහි මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ හැඟීම ඉදිරිපත් කිරීම සහ වැඩි මහත් වැරදි හේතුවෙන් පැතිවිය හැකි ප්‍රමාණවත්ව සාධාරණ ප්‍රකාශකයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අදාත්කරණ පාලනය තීරණය කිරීම සලකුණකරණයේ විධිවිධාන වේ.



1.3 විගණනයේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්කර්ෂීය විගණන ආයතනවලින් ස්වායත්තව විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවබෝධයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණවත්ම සාර්ථක ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා පැවිණි පිණිස විගණනය කැලඹුණි සහ මුහුණත්වය කරන බවට මෙහි ප්‍රමිතීන් අදහස් කළ හැකිය.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා පැවිණි පිණිස පරිපූර්ණ මූල්‍ය විගණනයට දායකත්වය ලබා දීමට, තොරතුරු සපයාදීම, වටිනාකම වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට ප්‍රමාණවත්ම සාධාරණ ප්‍රකාශනයන්ගේ අවදානම් පාත්තයන් කිරීම ද දායකත්වය විගණනයේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් කණ්ඩායම් කිරීමටද අවිනිශ්චිතව උචිත විගණන පරිපූර්ණ කැලඹුණි කිරීම සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළිගැනීම කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර සාලනයේ සම්පූර්ණවිධ විගණන සැලකිල්ලට ගන්නා කමිටු සංස්ථාවේ අභ්‍යන්තර සාලනයේ සම්පූර්ණවිධ පිළිබඳ මතයන් ප්‍රකාශ කිරීමට දායක නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ක්ෂුද්‍රීකරණ වර්ණකිරීම්වල උචිතභාවය හා තොරතුරු ලද ක්ෂුද්‍රීකරණ දැක්වෙන්නාවූ සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට දායක වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම අදාළ 1971 අංක 28 දරණ මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණනයට වග ඉතිරිකරගැනීම පිළිබඳ පැවිණි.

මාගේ විගණන මතය පදනම්ව පදනමක් ඇතිව උදෙසා මා විසින් ලබාදෙන දැනී විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.



(ක) ශ්‍රී ලංකා 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

ප්‍රමිතීන් පිළිබිඹුකරා පවත්වාගෙන යාම, පවත්වාගෙන යාම, පවත්වාගෙන යාම වූයේ රු. 5,801,279 ක හර වශයෙන් හා වෙනමින් වූයේ රු. 50,990,952 ක පිළිවෙලින් 2017 දෙසැම්බර් 31 දිනට පැවති වැර හා හර වශයෙන් එවෙලට පිළිවෙල කර තිබුණි.

(ඌ) ශ්‍රී ලංකා 16 - දේපල, පිරිසක හා උපකරණ

ප්‍රමිතීන් දැක්වා ඇති පරිදි ජාතික වත්කම්වල වලදායී පිරිස කාලය වාර්ෂිකව සමාලෝචනය කිරීමට අවස්ථා වීම නිසා සම්පූර්ණ අගයම ක්ෂය කරනු ලැබූ පිරිස රු. 2,318,571 ක්, රු. 3,558,000 ක් හා රු. 43,623,436 ක මුළු කාලයේ උපකරණ අගයම 42 ක්, පමණි රට 07 ක් හා සාමාන්‍යයෙන් 54 ක් අවස්ථාවේ පවතින බවට පෙනී යයි. එසේම, ඇත්තවශයෙන්ම වරද කාලයේදී ක්ෂය කිරීම සඳහා ක්‍රියාත්මක වන අතර අනවශ්‍ය, එසේම, ඇත්තවශයෙන්ම ක්ෂය කරන ලද සම්පූර්ණ අගයම වෙනම වූයේ 93 ක් හා පමණි රට 03 ක පිරිස වශයෙන් ඉදිරිපත් වන බවයි.

(ඹ) ශ්‍රී ලංකා 39 - මූල්‍ය උපකරණ පදනමක් හා වැරදි

වෙළඳ හා වෙනත් ලැබිය යුතු වශයෙන් වෙනම රු. 188,544,980 ක වශයෙන් පවතින අගය සඳහා පැවැත්වීමට පෙනී යයි. එම නිසා මෙම වශයෙන් මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ අගයයට පිළිවෙල වෙනස් වේ.

2.2.2 විකුමකරණ අඩුපාඩු

පහත විකුමකරණ අඩුපාඩු විස්තරයක් පෙන්වේ.

(අ) 2015 වර්ෂය දැක්වා දෙන ප්‍රමුඛ දෙපාර්තමේන්තුවෙන් ලද කාන්තාර පාරිකාවලට අනුව කාර්යාලයේ පිරිස අවස්ථාවේ වන විට එකඟව අගය මත පිළි (වැර) සහ අධිකාරය ලෙස වෙනම රු. 115,003,889 මුදලක් වෙලට නියමිතව තිබුණි. කෙසේ

සමහර, සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල මේ සමන්විතයෙන් නිවැරදි ප්‍රතිපාදනයක් සලකා ගතැවිණි.

- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනයන්හි දැක්වෙන උපරිත වියදම් තුළ එකතුව රු.23,598,467 ක හර වෙනසක් ඇතුළත් වී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස උපරිත වියදම් එම ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) සේවාඋපකර්මයන්ගෙන් අයවිය යුතු මුදල් ගෙවා නිදහස් කර තිබුණත්, ඒ සඳහා සහතික කළ මිලදාම ගොනුවකින් විවෘත වශයෙන් අයවිය යුතු රු.6,533,077 ක අයවිය යුතු වශයෙන් නිරීක්ෂණය විය.
- (ඈ) සේවා සහිත ගනුදායක කිරීම් හෙතෙමින් අයවිය යුතු ආවේණික සේවා වාහිනු හා අධිකාරි ගොනුව රු.37,635,363 කින් අඩුවෙන් දක්වා තිබුණි. අංශ 2014/2015 කාලසීමාවේ වර්ෂය සඳහා අයවිය යුතු ආවේණික සේවා වාහිනු මත අවම වශයෙන් රු.2,182,836 ක් ගිණුම්ගත කර ගොනුව තිබුණි.

2.2.3 ගොනුගැනුමේ අවස්ථාව

ගනු ගනුදායක වෙනත්කම නිරීක්ෂණය විය.

- (i) විගණනය සඳහා ඉදිරිපත් කරන ලද එකතු කළ අගය මත බදු පාලන ගිණුමේ දක්වා ඇති අයවිය යුතු වාහිනු කළ අගය මත බදු ලබාදීම සඳහා රු.835,850 ක අවශ්‍යතාවක් නිරීක්ෂණය විය.
- (ii) 2016 ජූලි 25 දිනැති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගැනුණු තත්වයට පැවතීම අනුව එකතු කළ අගය මත බදු ලබා දීම මුදල් රු.115,003,889 ක් විය. කෙසේ වුවත්, විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛනයක අනුව රු.28,849,344 ක් අලුත් දැක්වීම තිබුණි. එබැවින්, මෙම සංඛ්‍යා දෙක අතර රු.86,154,545 ක අවශ්‍යතාවක් නිරීක්ෂණය විය.

(iii) විගණනය වෙත ඉදිරිපත් කරන ලද මිලිටි දත්තයන්හි, වෙනමට කැන්පතු, වෙනත් කැන්පතු, ලාභා විද්වලිතලා මංගල්ලයන් කැන්පතු හා මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන කියවැවැත්මන් හඳුනා වෙත් කිසිම හත දැනුවත්වනවිල දැක්වෙන අනුරූපිත වෙත්පත් දායක රු.5,182,912 ක වටපාටක් නිරීක්ෂණය විය.

2.2.4 විගණනය හඳුනා ගත්විල වොන්මි

පහත සඳහන් එක් එක් අයිතමයට අදාලව දක්වා ඇති සාක්ෂි විගණනය හඳුනා ඉදිරිපත් කර ගෙනවිලිවි.

විද්‍යුම අයිතමය	වටිනාකම	ඉදිරිපත් වොන්මල සාක්ෂි
	(රු.)	
(i) රුද්ධ වැනිමි මිල	135,044,649	රුද්ධ වැනිමි මිල කාලීනවිල මිලපත්
(ii) එකතු කල දායක මත මිල වෙත්පත්	561,047,472	උපලබ්ධි හා කාල විවේචනය
(iii) සාක්ෂි වොන්මලවිල මිල දැක්වෙන වොන්මල වලදායක	5,335,464	උපලබ්ධි හා කාල විවේචනය
	701,427,585	

2.2.5 ලැබීම හුණ හා වෙත්මන හුණ මිලදාම

පහත නිරීක්ෂණ කරනු ලැබව.

(අ) 2017 අගෝස්ට් 31 දිනට වෙත්මලයකවිලවෙත් ලැබීම හුණ රු.352,833,031 ක වෙත්මල වොන්මලවිල වෙත්මලයක් මිලට 01 කාට මිලට 05 දැක්වෙන හත මිලට 05 දැක්වෙන මිලදාමවිල රු.23,212,161 ක් හා රු.27,935,734 ක් මිලට වෙත්මල මිල නිරීක්ෂණය විය.

- (എ) മിලിറ്റ് അതിർത്തി മുൻനിർമ്മാണ, മുൻനിർമ്മാണ, മുൻനിർമ്മാണ എന്നിവയുടെ മൊത്തം ചെലവുകൾ 70,717,854 രൂപയുടെ അളവിൽ ഉൾപ്പെടുത്തി, 11,875,971 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 82,593,825 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു.
- (ബി) 2017 ഓഗസ്റ്റ് 31 നു മുൻപായി പൂർത്തിയാക്കിയ പദ്ധതികളുടെ മൊത്തം ചെലവുകൾ 19,191,990 രൂപയുടെ അളവിൽ ഉൾപ്പെടുത്തി, 9,447,187 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 28,639,177 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു.
- (സി) മൂലധന പ്രയോജനങ്ങൾ മുൻനിർമ്മാണ 503,047,861 രൂപയുടെ അളവിൽ ഉൾപ്പെടുത്തി, 100,916,486 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 603,964,347 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു. ഇതിൽ, 40 രൂപയുടെ അളവിൽ ഉൾപ്പെടുത്തി, 39,347,562 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 643,311,909 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു. ഇതിൽ, 21,408,189 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 664,720,098 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു.
- (ടി) മൊത്തം 157,934,872 രൂപയുടെ അളവിൽ ഉൾപ്പെടുത്തി, 107,304,613 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 265,239,485 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു.
- (ഡി) മൊത്തം 310,744,601 രൂപയുടെ അളവിൽ ഉൾപ്പെടുത്തി, 107,304,613 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 418,049,214 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു.
- (ഇ) മൊത്തം 20,800,000 രൂപയുടെ അളവിൽ ഉൾപ്പെടുത്തി, 20,800,000 രൂപയുടെ അളവിൽ വർദ്ധിപ്പിക്കുകയും മറ്റ് ചെലവുകൾ ഉൾപ്പെടുത്തി മൊത്തം ചെലവുകൾ 41,600,000 രൂപയായി ഉയർത്തിയിരിക്കുന്നു.



(උ) 2002 සිට 2007 දක්වා කාලයට අදාළ එකතු කළ අගය මත බදු එකතුව රු.717,253,475 ක් හා එහි අදාළ අඩු කිරීම් සමඟින් රු.28,849,344 ක් හා එහි අදාළ අඩු කිරීම් සමඟින් රු.7,144,182 ක් හා එහි අදාළ අඩු කිරීම් සමඟින් රු.923,141 ක් සමානාකාරීව වර්ෂය අවසාන වන විටත් සේවය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම
(අ) 2015 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු (සංස්කරණ) පනතේ 02 වන ආකාරය	ආර්ථික සේවා ගාස්තු රු.28,371,278 ක් හා එට අදාළ අවසර රු.13,674,032 හා මුදලක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් ප්‍රේෂණය කර නොතිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් පරමුදානී සංග්‍රහය (මුදල් පරමුදානී 396)	මාස හය ඉක්මවා උපලබ්ධි නොවූ හා ඉදිරිපත් නොකර තිබූ උපලබ්ධි නොවූ අවස්ථා 6 ක් හා ඉදිරිපත් නොවූ අවස්ථා වටිනාකම පිළිවෙලින් රු.1,725,909 ක් හා රු.1,533,131 කම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රේෂණය නොකර තිබුණි.
(ඇ) 2009 ජූලි 01 දිනැති අංක 21/2009(2) දරන කළමනාකරණ විගණන විනිශ්චය	ස්ථාවර වත්කම් ලේඛනගත ඇතුළත් විය යුතු කරුණු ඇතුළත් කර නොතිබුණි.
(ඈ) 2002 නොවැම්බර් 28 දිනැති අංක 21/2002(2) දරන කළමනාකරණ විනිශ්චය	පරිච්ඡේද 2 හා 3 හා 4 හි සඳහන් කර ඇති පරිදි විගණන ප්‍රතිඵලයක් සාධකයක් කර නොතිබුණි.

03. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා සංස්ථාවේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.12,206,658 ක සියු පුර්ව ශුද්ධ ලාභයක් වූ අතර 60 අනුරූපව ඉහළත් වර්ෂයේ සියු පුර්ව ශුද්ධ ලාභය රු.22,841,652 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ රු.10,634,994 ක දැඩි පිරිසිදුකම දැක්වුණි. මෙම කැපවීම සඳහා වැදගත් අයිතා ජින සහායී වියදමේ වැඩිවීම,සේවක ප්‍රතිලාභ විෂයේ සහ සංවිකල්පය සඳහා ප්‍රතිසාදන වරින් කිසිදු වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී සිටුණි.

3.1.1 සංස්ථාවේ අලාභ සහාය කිරීම

සංස්ථාවේ අලාභ සහාය කිරීම 2015 වර්ෂයේ සිට ක්‍රමයෙන් අඩු වී තිබුණි. සේවක ප්‍රතිලාභ, සියු වියදම හා කිසිදු මිනුම්මය කිරීමෙන් සහ 2015 වර්ෂයේදී වාර්තා වූ රු.950,461,143 ක අලාභ සහාය කිරීම 2016 වර්ෂයේ රු.895,895,814 ක් දැක්වූ අතර 2017 වර්ෂයේ රු.795,548,970 ක් දැක්වූ අඩු වී තිබුණි.

3.2 විග්‍රහණමය මූල්‍ය සමාලෝචනය

3.2.1 වැදගත් විග්‍රහණමය අනුපාත

ලබා ගත හැකි වූ සඳහා වැදගත්, සමාලෝචිත වර්ෂය සහ ඉහළත් වර්ෂය සඳහා සංස්ථාවේ වැදගත් විග්‍රහණමය අනුපාත කිහිපයක් පහත දැක්වේ.

	2017 (ප්‍රතිශතය)	2016 (ප්‍රතිශතය)
අනුපාත		
දළ ලාභ අන්තර්ගතය	7.37	12.78
විකල්ප කළ ලාභ (අවිකල්ප)	1.08	1.08
පිරිවැදිලි මග පරිපාලන පිරිවැදිලි	8.39	9.48
පිරිවැදිලි මග මූල්‍ය පිරිවැදිලි	5.95	4.58
විකල්ප අනුපාතය	1.10	1.04
කිසිදුදා අනුපාතය	1.01	0.9



- (i) ඉකුත් වර්ෂය සමඟ කැසට්වෙහි දළ ලාභ දාන්තිකය සියයට 5.4) කින් පහල වූයේ නිලධාරීන්, ඉදිරි දළ දාන්තිකය සියයට එකකින් පමණක් පහල බැසීම නිසාය.
- (ii) ඉකුත් වර්ෂය සමඟ කැසට්වෙහි පිරිවැදුම් මත පරිපාලන පිරිවැදුම හා පිරිවැදුම් මත පිරිවැදුම පිරිවැදුම් මත පිරිවැදුම සියයට 1.14 ක් හා සියයට 23 කින් පහල වූයේ නිසාය.

4. කාර්යාලයේ කාර්යක්ෂමතාව

4.1 කාර්යක්ෂමතාව

4.1.1 කාර්යක්ෂමතාව

ශ්‍රී ලංකාවේ පොදු විද්‍යාලයන්හි ඉංජිනේරු කාර්යක්ෂමතාව අධ්‍යයන වන කොටසකි. සමහරක් පාලන කොටසකි. ඒවා සමස්ත කාර්යක්ෂමතාව සීමාවලට පත්වීමට හේතු විය හැකිය. ඉංජිනේරු කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීමේදී පොදු විද්‍යාලයන්හි පාලන කොටසකි. ඉංජිනේරු කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීමේදී පොදු විද්‍යාලයන්හි පාලන කොටසකි. ඉංජිනේරු කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීමේදී පොදු විද්‍යාලයන්හි පාලන කොටසකි.

(i) 2017 වර්ෂයේ කාර්යක්ෂමතාව

දැරිමයේ නාම	කාර්යක්ෂමතාව	මූල	ඉදිරි කොටස
	(රු.)	(රු.)	(රු.)
විද්‍යාලයන්	153,486,720	135,584,764	17,901,955
පොදු විද්‍යාලය	169,111,995	85,884,060	83,227,935
පිරිවැදුම් මත පිරිවැදුම	130,815,600	90,177,205	40,638,395
පිරිවැදුම් මත පිරිවැදුම	කාර්යක්ෂමතාව	26,229,574	
එකතුව	453,414,915	342,676,603	110,738,311



කාලසීමාව තුළ වැඩ කටයුතු සම්පූර්ණ නිරිම සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වාරිකව ප්‍රමාණවත් ලෙසටම සහ වාරිකව උපකොන්ත්‍රාත්කරුවන් දැනුවත් කර තිබුණි.

(ii) පුනිලාන ලිපියේ කොන්දේසිවලට අනුකූලව ව්‍යාපෘති වටිනාකමින් සියයට 10 ක කාර්යසාධන මිනුම්කරණයක් සංස්ථාව උපකොන්ත්‍රාත්කරුවෙකුට ලබාගෙන තිබුණි.

(iii) සංස්ථාව විසින් උපකොන්ත්‍රාත්කරු කෙරෙහිවැඩිදී උපකොන්ත්‍රාත්කරුවන් පුලුන් කැණීම සහ කාන්තවික කැණීම කන්සරු කර නොතිබුණි. තවද, මෙම ව්‍යාපෘතියේ දුර්වල කාර්යසාධනය සඳහා ප්‍රමාණවත් තොටු අධීක්ෂණය හා සාකච්ඡා කළහොත්මත් සඳහා තිබුණි.

(iv) මහා රෝහලේ හද රෝග ඒකකයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2015 දෙසැම්බර් 02 වන දින පෙරළා දැමූ නොහැකි විසින් සංස්ථාව වෙත හා දී ඇති අතර 2016 ජූලි මස 10 වන දින මහා විට සම්පූර්ණ කිරීමට පැවතුණි. මේ සම්බන්ධයෙන් සහන කිරීම් සඳහා කරනු ලැබේ.

(i) අලුත්වැඩියා කටයුතු 2018 අප්‍රේල් මස 09 වන දින දක්වා සම්පූර්ණ කර නොතිබුණි. අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රෝහල බරපතල ගැටළුවකට පිටුපොටා ඇති බව මහා රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් සංස්ථාවට දැන්වූ තිබුණි.

(ii) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 මාර්ගෝපදේශය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත් ගිවිසුමකට ඇතුළත් වීමට සංස්ථාව ඉදිරිපත් කළේ වී තිබුණි.

(v) මුළු වටිනාකම රු.65,124,932 ක් වූ කොන්ත්‍රාත් ව්‍යාපෘති 6 ක් අදිකිරීම් කාර්යසාධනය නොවූවත් වීම් කිරීම සඳහා දීමට තිබූ අතර ඒ සඳහා සෑදූ ව්‍යාපෘතියට ප්‍රවේශයක් නොවුණි.

4.2 මෙහෙයුම් අතාර්යක්ෂණය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රක්ෂිත හා මැදවර්ගීය කොන්ක්‍රීට් අංගන සමාලෝචිත වර්ෂය තුළ පිළිවෙලින් රු. මිලියන 23.6 ක් හා රු. මිලියන 2.1 ක ඉදිව සාදුවක් ලබා තිබුණු අතර එම අංගනවල ඉකුත් වර්ෂයේ පිළිවෙලින් රු. මිලියන 20 ක් හා රු. මිලියන 3.2 ක ලාභයක් වාර්තා වී තිබුණි.
- (ආ) ඇණවුම් ලද වර්ෂය තුළ අදාළ ඇණවුම් සඳහා භාණ්ඩ සැපයීම සුභය. එසේ වුවත්, සමාලෝචිත වර්ෂය තුළ හා ඉකුත් වර්ෂයේ වටිනාකම රු. 71,598,000 ක ලද භාණ්ඩවලින් භාණ්ඩ සැපයීම සඳහා වූ ඇණවුම් විවෘත දිනය 2013 ජූලි 30 වන දිනට ඉටු කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ අවිනිශ්චල ඇස්පලට වැඩබිමේ පිටිවැටුම හෝ දළ අලාභය පිළිවෙලින් රු. මිලියන 47.56 ක් හා රු. මිලියන 6.7 ක් විය. සමුදාය වර්ෂයට භාණ්ඩ සැපයීම සම්බන්ධව එම වර්ෂයට 2969 ප්‍රතිසංස්කරණ අඩුකිරීම් විය.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ පොලොන්නරුව ඇස්පලට වැඩබිමේ දළ අලාභය රු. 10,200,719 ක් වූ අතර 30 කොටසට සමාලෝචිත වර්ෂය තුළ මෙම වැඩබිම විසින් මෙහෙයුම් කටයුතු සවිස්ථ කොට තිබීම විය. මේ අතර සමාලෝචිත වර්ෂයේ සමස්තීය ශුභක වැඩබිමේ දළ අලාභය රු. 6,937,591 ක් වාර්තා විය.

4.3 මූල්‍ය කළමනාකරණ දුර්වලතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විධිමත් නියම අයකර ගැනීමේ කාර්යයන් හා කාරක ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසාන වන විට සංස්ථාව විසින් ලබාගත් මුළු මැනු අතිරා පහසුකම් රු. මිලියන 908 ක් විය. තනමේ වුවත්, 2013 ජූලි 01 දිනැති දායක බැර/විෂය/15(56)විධිමත්/විෂය-01 අර්ථ දැක්වූ ධනාත්මක ප්‍රතිපාදන මාර්ගෝපදේශවලට යටත්ව



4.5 අවිධිමත් ගනුදෙනු

පහත නිරීක්ෂණ කාරණා ලැබේ.

- (i) 2014 වර්ෂයේදී වෙබ්වෙබ් කොන්ට්‍රිබ් අංගනයේ සිදු වූ රු.633,414 ක මුදල් වංචාවෙන් රු.268,000 ක් අය කරගෙන තිබුණු අතර අදාළ පාර්ශව වලින් ඉතිරි ලේඛන අය කරගැනීමේ ක්‍රියාමාර්ග අහසා තොරවීම්වලි.
- (ii) 2017 වර්ෂය සඳහා සංස්ථාවට අමතර නොවිඳි මුදල් ගැනීම සඳහා යාන්ත්‍රික අංගනයේ නිලධාරියෙකු සඳහා රු.739,000 ක වෙබ්සාක් සංස්ථාවේ ලබා දී තිබුණි. ඉන් පසුව, එම අමතර නොවිඳි නොගෙන මෙම වෙබ්සාක් අනුමතවර මහු විසින් මුදල් බවට පත් කරගෙන තිබුණි. පහත ප්‍රධාන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන ගැනුමෙන් XLVII පරිච්ඡේදයේ 5.3 වන විධානයේ අනුමත මෙහි නිලධාරියෙකු වශයෙන් සංස්ථාවේ විසින් ක්‍රියාමාර්ග අහසා තොරවීම්වලි.

4.6 නිරීක්ෂණ හා ලාභ ලපයෝගීතාව වත්කම්

- (අ) පාර්ශවක පාර්ශවක අනුමතයෙන් ලද ඇස්පලට් යන්ත්‍ර අතරින් රු. මිලියන 101 ක් වටිනා ඇස්පලට් යන්ත්‍රයක් පොලොන්නරුවේ ස්ථාපිත කර තිබූ අතර එම ඇස්පලට් යන්ත්‍රයෙහි දිගක නිරීක්ෂණ සංවිධානය ඇස්පලට් මෙහිදීමක් වශයෙන් රිජිස්ට්‍රේෂන් කිරීම සිදු කළේය. 2014 වර්ෂයෙන් පසු එහි නිරීක්ෂණය අත්හිටුවීම අත්හැරීමක් එහි යන්ත්‍රය හා ලාභාල අක්‍රීයව පැවතුණි. එවිට, යම්විදික වර්ෂය සඳහා සංස්ථාව විසින් වෙබ්සාක් හා වෙබ්සාක් විශදම් ලෙස රු.1,742,322 ක් අය තිබුණි.
- (ආ) සංස්ථාවේ ප්‍රධාන සංස්ථාව වශයෙන් අනුමත නොවිඳි මුදල ප්‍රමාණයෙන් සඳහා වෙබ්සාක් පාර්ශවක තර් තිබුණි. ප්‍රධාන සංවිධාන විශාල අති ප්‍රමාණයෙන් නිරීක්ෂණවර පැවතුණි.



4.7 කළමනාකරණ පාඩු

ව්‍යාපෘති 11 ක් අනන්‍යතාව පිරිනැමීමේ ඉක්මවා ගොස් ඇති බව පිටිවිය දැයිම නිසා රු.115,210,487 ක අලාභයක් සංස්ථාවට සිදු වී තිබුණි.

4.8 කාර්ය මණ්ඩල කළමනාකරණය

පහත නිරීක්ෂණයන් කෙරෙහි දැනුණේ,

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 489 ක් වූ අතර කතෘ කාර්ය මණ්ඩලය 654 ක් විය. ඒ අනුව සංස්ථාව විසින් විවිධ තනතුරු සඳහා සේවකයින් 165 ක් අතිරික්තව සඳහා ගොනු තිබුණි.

(ආ) ඉහල කළමනාකරණයේ නිලධාරීන් දැනුවත් ගොනුගත් පදනම මත විවිධ වර සේවකයන් බඳවාගෙන තිබුණි. ඒ අනුව, සමාලෝචිත වර්ෂය තුළ සේවකයන් කළමනාකරණය නිලධාරීන්ට වන හානියද සඳහාම ගොනුගත් පදනමින් බඳවාගෙන තිබුණි. මෙය සංස්ථාවේ කාර්යසාධනයට හානිවලට බලපා තිබුණි. හරිද, 2017 දෙසැම්බර් 31 දින වන විට අනුමත තනතුරුවල පුරප්පාඩු 111 ක් ඇතිවුණි.

(ඇ) 2006 අගෝස්තු මස 01 දිනැති අංක 28 (II) දරන කළමනාකරණ සේවා විලක්ෂණය ප්‍රකාරව සහ ආයතන කළමනාකරණ 11 කාණ්ඩයේ 1.2 ඡේදයේ දක්වා ඇති විධිවිධාන අනුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය රැකව තනතුරු දැනටමත් හා පුරප්පාඩු පිරවීම සිදු නොකළ යුතුය. එසේ වුවත්, ගොනුගත් පදනම මත සේවකයින් 168 ක් හා අතිරේක සේවකයින් 61 ක් වම් තනතුරු සඳහා බඳවාගෙන තිබුණි.

(ඈ) කළමනාකරණය සහ පාලන කාර්යයන් සඳහාද සඳහා සේවකයන් ප්‍රසාරණය කොට ඇති බවද සඳහන් කර තිබුණි. හරිද, 2012 මැයි මස 17 දිනැති අංක 33/43/268/1 දරන කළමනාකරණ සේවා විලක්ෂණය ප්‍රකාරව ප්‍රධාන අගයන්තර විගණන හැර MM 1-2 කාණ්ඩයේ තනතුරු HM 1-2 කාණ්ඩයේ තනතුරුවලට උසස් කර තිබුණු අතර අගයන්තර විගණන කාර්යයන් හැර JM 1-1

කර්මයේ කතෘතුරු NIM 1-2 කාර්මයේ කතෘතුරුවලට උසස් කර තිබුණි. මේ සඳහා පවතින විභවතාවය පැහැදිලි කෙරෙන්නා වූයේ.

- (ඉ) නිවස හා ඉදිකිරීම් අවකාශය සඳහා සේවකයින් පස් දෙනෙකු මුදා හැර තිබුණි. 2003 අංක 12 දරන රාජ්‍ය වසරේ වතුපලවයට අනුබ් එම් සේවකයින්ගේ වැටුප අලුළ ආකෘත විසින් ප්‍රතික්‍රමණ කළ යුතුය. කෙසේ වුවත්, 2017 වර්ෂය සඳහා එම සේවකයින්ට පවතින ලද රු.2,061,545 හා වැටුප් ප්‍රතික්‍රමණය කරනොගන්නා බවට තීරණය විය.

5 ගිණුම්කටයුතුතාවය හා යහපාලනය

5.1 සංග්‍රහණ සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2014 පෙබරවාරි 12 දිනැති දායක විචල්‍ය/ආර්ථික/01/04/2014/01 දරන රාජ්‍ය මූල්‍ය විගණනා අනුබ්, 2017 - 2021 වර්ෂයන් ආවරණය වන කාල සරිවර්ණ සඳහා සංග්‍රහණ සැලැස්ම පිළියෙල කර නොතිබුණි.

- (ආ) සම්පූර්ණ වර්ෂය සඳහා සංස්ථාව විසින් ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබූ නමුත් එම ක්‍රියාකාරී සැලැස්ම තුළ පහත දුර්වලතාවයන් නිරීක්ෂණය විය.

- (i) මූලධර්ම සම්පත් සංවර්ධන සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම ඇතුළත් නොතිබුණි.
- (ii) වාර්ෂික ප්‍රයම්පාදන සැලැස්ම තුළ කේෂික ප්‍රධාන ආයෝජනයන් වාර්ෂික වර්ධනයන් හා ප්‍රධාන ප්‍රයම්පාදනයන් ඇතුළත් නොවූයේ.
- (iii) අයෙ අලෙවු පවතින සැලැස්මේ ඇතුළත් කර නොතිබුණි.
- (iv) මූල්‍ය වර්ෂය සඳහා ක්‍රියාත්මක කළ යුතු විගණනා කාර්යයන් ඇතුළත් කිරීමෙන් පසුවත් එක් එක් අංශය සඳහා මූල්‍ය ඉලක්කයන් පවත්වා ගැනීම සඳහාත් කර තිබුණි.
- (v) ඉලක්කයන් ඉටු කර ගැනීම සඳහා සම්පත් පරිභවතාවය දක්වා නොතිබුණි.



(අ) වෛද්‍ය දුක හා වෛද්‍ය ගුණ
 ස්ථර මත පාලනය

- (i) පුර්වද්‍ර ණයෙන් පාලනය.
- (ii) රජයේ සේනා මුම්බෝන් ඉහල සාම.
- (iii) දිගුකාලීනව නිතරම ණයෙන් පැවතීම.
- (iv) වෛද්‍යවේදීන් වෙත දුන්වෙහිත් කිරීම සඳහා පාලනික දුක දුන්නෙන් වැඩීම.
- (v) දිගුකාලීනව නිතරම මුදල් ගැනීම හා පවරීමෙන් දුන්වෙහිත්, නොපාලනය මත රඳවා ගැනීම හා බදු හා වට දඬුව දැඩිය පැවතීම.

(ආ) සේනා මණ්ඩල
 සංවිධානනීත්‍ය

- (i) සේනා මණ්ඩල වෙතට දුන්වෙහිත් වෙත දුන්නෙන් වැඩීම.
- (ii) දුන්වෙහිත් නොමැතිව දුන්වෙහිත් සේවාව පැවතීම.
- (iii) සේනා මණ්ඩලවල සේනා සංවිධානනීත්‍ය පාලනික මත බදුව පැවතීම.


(ඇ) වත්කම් සංවිධානනීත්‍ය

- (i) 2014 වර්ෂයේ සිට වෛද්‍යවේදීන්ගේ දුන්වෙහිත් සංවිධානනීත්‍ය වීම.
- (ii) සේනා මණ්ඩලවල දුන්වෙහිත් වර්ෂය දුන්වෙහිත් වන වට දුන්වෙහිත් වෛද්‍යවේදීන් වීම.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය
දෙසැම්බර් 31 වන දිනෙත් අවසන් වර්ෂය
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

		2017	2016
ආදායම්	01	2,348,272,403	2,102,584,401
විකුණුම් පිරිවැය	02	(2,175,009,845)	(1,833,679,730)
දළ ලාභය/(අලාභය)		173,262,558	268,904,671
වෙනත් ආදායම්	03	171,592,907	147,891,323
මෙහෙයුම් වියදම් වලට පෙර ලාභය/අලාභය		344,855,465	416,795,994
පරිපාලන වියදම්	04	(197,056,502)	(199,344,818)
බෙදාහැරීම පිරිවැය	05	-	-
වෙනත් වියදම්	06	(27,828,652)	(104,152,652)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල		119,970,312	113,298,524
මූල්‍ය ආදායම	07	10,881,009	5,950,510
මූල්‍ය වියදම	07	(118,644,663)	(96,407,382)
බදු පෙර ලාභය		12,206,658	22,841,652
බදු වියදම්	08	13,182,175	(8,053,113)
අඛණ්ඩ මෙහෙයුම් වලින් ලාභය		25,388,833	14,788,539
තතර කල මෙහෙයුම් තුළින් ශුද්ධ ලාභ/(අලාභ)		-	-
වර්ෂය සඳහා ලාභය		25,388,833	14,788,539
වෙනත් විස්තර කරන ලද ආදායම්			
අර්ථ දක්වන ලද ප්‍රතිලාභ සැලසුම් ආයුගණක ලාභය (අලාභය)	19.01	5,541,247	6,354,263
වෙනත් විස්තර කරන ලද ආදායම් මත බදු		(1,551,549)	(762,512)
බදු අඩු කල පසු වෙනත් විස්තර කරන ලද ආදායම්		3,989,698	5,591,751
විස්තර කරන ලද මුළු ආදායම		29,378,531	20,380,290

පිටු අංක 52 සිට 84 දක්වා මූල්‍ය ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අවශ්‍ය කොටසක් ලෙස සැලකිය යුතුය.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව			2017	2016
මූල්‍ය තත්ත්වයේ ස්ථානය පිළිබඳ සැසඳීම				
දෙසැම්බර් 31 වන දිනට				
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)				
වත්කම්				
ජංගම නොවන වත්කම්				
දේපල, පිරිසිදු හා උපකරණ	09		1,302,611,788	1,393,845,275
රජයේ සතු සමාගම් වල ආයෝජන කිරීම	10		8,541,524	9,210,740
විලම්බිත වත්කම් බදු	12		214,244,937	97,654,933
මුළු ජංගම නොවන වත්කම්			1,525,398,250	1,500,710,948
ජංගම වත්කම්				
භාණ්ඩ තොග	13		298,995,116	304,884,066
අනෙකුත් ආයෝජන ඇතුළු වෙනත් ව්‍යුත්පන්නයන්	11		67,526,650	65,595,583
ආදායම් බදු වත්කම්	14		67,913,148	81,987,886
වෙළඳ සහ වෙනත් ලැබීම්	15		2,999,095,069	2,457,217,632
මුදල් හා ඒ සමාන දෑ	16		151,917,768	64,772,550
මුළු ජංගම වත්කම්			3,585,447,752	2,974,457,717
මුළු වත්කම්			5,110,846,002	4,472,138,666
හිමිකම් හා වගකීම්				
ප්‍රාග්ධන හා සංචිත			16,671,650	16,671,651
ප්‍රාග්ධන			51,140,000	51,140,000
ප්‍රාග්ධන ප්‍රදාන			6,629,760	6,629,760
ප්‍රාග්ධන සංචිත			524,183,174	612,667,305
රජයේ ප්‍රදානය			763,088,808	763,088,808
ප්‍රත්‍යාගණන සංචිත			225,998,416	50,182,358
රඳවාගත් ආගම			1,587,711,808	1,500,379,882
මුළු හිමිකම්				
ජංගම නොවන වගකීම්				
කල් බදු ණය හිමියන්	17		12,033,333	-
ණය හා ණය ගැනීම්	18		20,800,000	35,050,000
විග්‍රාමික ප්‍රතිලාභ	19		67,810,446	66,918,947
විලම්බිත බදු වගකීම්	12		176,691,748	86,662,277
මුළු ජංගම නොවන වත්කම්			277,335,527	188,631,224
ජංගම වත්කම්				
ගෙවිය යුතු වෙළඳ හා අනෙකුත් ගෙවීම්	20		2,318,135,887	2,030,308,729
කල් බදු ණය හිමියන්	17		19,487,500	
කල් බදු ණය හිමියන්	21		908,175,280	752,818,831
බැංකු අයිරා			3,245,798,667	2,783,127,560
මුළු ජංගම වගකීම්			5,110,846,002	4,472,138,666
මූල්‍ය හිමිකම් හා වගකීම්				
ප්‍රධාන මූල්‍ය නිලධාරී 				
2018-05-25 වන දින				
මූල්‍ය ප්‍රකාශන සැකසීම හා ඉදිරිපත් කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමකි. අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවට අත්සන් කරන ලදී.				
				
සභාපති	අධ්‍යක්ෂක	සාමාන්‍යාධිකාරී		
2018-05-25 වන දින	2018-05-25 වන දින	2018-05-25 වන දින		
පිටු අංක 52 සිට 84 දක්වා මූල්‍ය ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අවශ්‍ය කොටසක් ලෙස සැලකිය යුතුය.				

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
හිමිකම් වල වෙනස් වීම් පිළිබඳ ප්‍රකාශනය
2017 දෙසැම්බර් 31 දිනෙත් අවසන් වසර සඳහා
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

විස්තරය	ප්‍රාග්ධන	ප්‍රාග්ධන ප්‍රදානයන්	ප්‍රාග්ධන සංචිත	ප්‍රත්‍යාගණන සංචිත	රජයේ ප්‍රදානයන්	රඳවාගත් ලාභ අලාභ	මුළු හිමිකම්
2016-01-01 දිනට ශේෂය	16,671,651	51,140,000	6,629,760	763,088,808	684,960,713	32,802,069	1,555,293,001
ගැලපීම්	-	-	-	-	14,700,000	(3,000,000)	11,700,000
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	14,788,538	14,788,538
රජයේ ප්‍රදානය	-	-	-	-	(86,993,408)	-	(86,993,408)
මුළු වෙනත් විස්තරාත්මක ආදායම්	-	-	-	-	-	5,591,751	5,591,751
2016-12-31 දිනට ශේෂය	16,671,651	51,140,000	6,629,760	763,088,808	612,667,305	50,182,358	1,500,379,882
පෙර වර්ෂය සඳහා ගැලපුම්							
2016-12-31 දිනට ශේෂය (සංශෝධිත)	16,671,651	51,140,000	6,629,760	763,088,808	612,667,305	50,182,358	1,500,379,882
ගැලපීම්	-	-	-	-	-	146,437,527	146,437,527
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	25,388,833	25,388,833
රජයේ ප්‍රදානය	-	-	-	-	(88,484,131)	-	(88,484,131)
මුළු වෙනත් විස්තරාත්මක ආදායම්	-	-	-	-	-	3,989,698	3,989,698
2017-12-31 දිනට ශේෂය	16,671,651	51,140,000	6,629,760	763,088,808	524,183,174	225,998,416	1,587,711,809

පිටු අංක 52 සිට 84 දක්වා මූල්‍ය ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අවශ්‍ය කොටසක් ලෙස සැලකිය යුතුය.



1. සංස්ථාපිත තොරතුරු

1.1. පොදු

රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව 1957 අංක 49 දරණ කාර්මික සංස්ථා පනත යටතේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර පිහිටුවා ඇති ආයතනයකි. මෙහි ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන ව්‍යාපෘතික ස්ථානය නො. 07 බොරැපන පාර, රත්මලාන යන ස්ථානයේ පිහිටුවා ඇත. ආයතනයේ ප්‍රධාන ඉදිකිරීම් කාර්යයන් ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැලියගොඩ සහ ජේරාදෙණිය වෙත විමධ්‍යගතකර ඇත. රත්මලාන, බෝපිටිය, වේරගංතොට සහ මැදවව්විය යන ස්ථානවල පෙරසවි කොන්ක්‍රීට් නිප්පාදන අංශය සහ අලෙවි මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇත.

1.2. සංසන්දනාත්මක තොරතුරු

පසුගිය වර්ෂයේදී යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මේ වර්ෂයේදී යොදා ගෙන ඇත. මෙම වර්ෂයේදී ගිණුම් ඉදිරිපත් කිරීමේදී පසුගිය වර්ෂයේ ඇතුළු සංඛ්‍යා සහ දත්තයන් සුදුසු පරිදි නැවත සංශෝධනය කර ඇත.

1.3. ප්‍රධාන ව්‍යාපාර කටයුතු

ඉදිකිරීම් කොන්ත්‍රාත්තු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පෙරසවි කොන්ක්‍රීට් නිප්පාදනය කිරීම සහ අලෙවි කිරීම ඒ සඳහා කොන්ත්‍රාත්තු භාර ගැනීම සහ මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා විදුලි සංඥා සවි කිරීම සහ ඒවා අලෙවි කිරීම සහ නඩත්තු කිරීම ආයතනයේ ප්‍රධාන ව්‍යාපෘතික කටයුතු වේ.

1.4. සේවක ප්‍රමාණය

වර්ෂය අවසාන වන විට ආයතනයේ සේවකයන්ගේ ප්‍රමාණය 652 ක් විය.

1.5. නිකුත් කිරීම සඳහා බලයලත් දිනය

මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා 2018 මැයි මස 25 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය ලබාදෙන ලදී.

2. වැදගත් මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සංක්ෂිප්ත සටහන

2.1. පොදු ගිණුම්කරණ ප්‍රතිපත්ති

2.1.1. සැකසීමේ පදනම

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ආයතනයේ මූල්‍යමය තත්ත්වය, ආදායම් ලැබීමේ ක්‍රමවේදය විස්තර සහිතව, මුදල් ප්‍රවාහ ප්‍රකාශන, හිමිකම් වල වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය, ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් සටහන් සම්බන්ධ ප්‍රකාශන වලින් යුක්ත වේ. මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අර්ථ නිරූපණ වලට අනුකූලව පිළියෙල කරනු ලැබේ.

ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුගත වීම තුළින් පසුගිය අවස්ථාවල වාර්තා කරන ලද ආයතනයේ මූල්‍යමය තත්ත්වය, මූල්‍යමය ක්‍රියාකාරීත්වයන් සහ මුදල් සංසරණය පිළිබඳ ප්‍රකාශන වලට සිදුවූ බලපෑම පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනවලට සම්බන්ධ සටහන් ලෙස ඉදිරිපත් කර ඇත.



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීර්ථගත සංස්ථාව
2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූදල් වර්ෂය
ගිණුම්කරණ ප්‍රතිපත්ති (මතු සම්බන්ධයි)

මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති පහත දක්වා ඇත. වෙනත් අයුරකින් සඳහන් කර ඇති අවස්ථාවකදී හැර සියලුම වර්ෂවල මූල්‍ය වාර්තා සැකසීමේදී මෙම ගිණුම්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව භාවිතා කර ඇත.

2.1.2. විදේශ මූදල් පරිවර්තනය.

සියලුම විදේශ මූදල් ගනුදෙනු එම ගනුදෙනු සිදු වූ අවස්ථාවේ පැවති විනිමය අනුපාතයට වාර්තා කරන මූදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලැබේ. විදේශීය මූල්‍යමය වටිනාකම් වලින් යුක්ත මූල්‍යමය වත්කම් සහ බැරකම් වර්ෂ අවසානයේදී පැවති විනිමය අනුපාතවලට අනුව ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කර ගන්නය කරනු ලැබේ. මූල්‍යමය නොවන වත්කම් සහ බැරකම් වටිනාකම ගන්නය කරන අවස්ථාවේ පැවති විනිමය අනුපාත අනුව පරිවර්තනය කරනු ලැබේ. නිරවුල් නොකරන ලද මූල්‍යම වත්කම් සහ බැරකම් නැවත පරිවර්තනය කිරීමේදී විදේශ විනිමය ලාභ පාඩු ඝෂණිකව හඳුනාගනු ලබන අතර, එසේ නොකරන්නේ විදේශ මෙහෙයුම් හි ශුද්ධ ආයෝජනවල ඉදිරි රැකුමන් ලෙස සුදුසුකම් ලබන විදේශ මූදලින් ණය ගැනීමකදීය. එවැනි අවස්ථාවකදී විනිමය වෙනස්වීම් අනෙකුත් විස්තර කරන ලද අදායමක් ලෙස හඳුනාගන්නා අතර, විදේශ විනිමය සංචිත වලට විදේශීය මෙහෙයුම් නැවත පරිවර්තනය කිරීමෙන් පැන නැගෙන විදේශ විනිමය වෙනස්කම් එකතු කරනු ලබයි.

2.1.3. සම්බන්ධිත පාර්ශව සමග සම්බන්ධතා

මෙම සංස්ථාව මාස්ට් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම සමග හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹ ඇති අතර, ෆුජිමා (Fujima State Corporation) (පුද්ගලික) සමාගම සමග අනුබද්ධිත සමාගමක් ලෙස අතීතයේදී කටයුතු කරගෙන යන ලදී. ප්‍රායෝගික දූප්කරණා හේතු කොටගෙන ඒ සඳහා ඒකාබද්ධ ගිණුම් පිලියෙල කර නොමැති අතර, අනුබද්ධ සමාගමේ ආයෝජන පිරිවැයට පෙන්නුම්කර ඇත.

2.1.4. බදු තක්සේරු කිරීම

(අ) පවත්නා බදු

මූල්‍ය ප්‍රකාශන වල සඳහන් ආදායම් හා වියදම් මත පාදක වී ආදායම් බදු ගන්නය කිරීම පහත් අංක. 10 දරණ දේශීය ආදායම් බදු පනත 2006 සහ එයට සිදුකර ඇති සංශෝධනයන්ට අනුකූලව සිදු කරයි.

(ආ) විලම්බිත බදු

විලම්බිත බදු වෙනස් කිරීම වගකීම් ක්‍රමය භාවිතා කරමින් සිදු කරයි. මූල්‍ය ප්‍රකාශනයන්හි වාර්තාකරන වත්කම් සහ වගකීම් සහ බදු අරමුණු සඳහා යොදා ගනු ලබන වත්කම් හා වගකීම් අතර ඇති කෙටි කාලීන වෙනස්කම් සඳහා ප්‍රතිපාදන සිදු කරයි. වාර්තා කරන දිනට පවතින නීති මත පදනම් වී වගකීම් නිදහස් කරන විට තාවකාලික වෙනස්වීම් සඳහා යොදා ගනු ලබන බදු අනුපාතය, විලම්බිත බදු ගන්නය කිරීම සඳහා භාවිතා කරයි.



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූදල් වර්ෂය
ගිණුම්කරණ ප්‍රතිපත්ති (මතු සම්බන්ධයි)

තාවකාලික වෙනස්කම් පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් අනාගත බදු අය කල හැකි ලාභ ඉපයීමට සම්භාවිතාවන් ඇති විටදී ඊට සරිලන ප්‍රමාණයන් දන්වා විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ.

සංස්ථාවේ ඉදිකිරීම් කටයුතු හා අනෙකුත් කටයුතු සඳහා වෙනස් බදු අනුපාත අදාල වන බැවින් විලම්බිත බදු ගණනය කිරීමේදී වෙන වෙනම ගණනය සිදුකරනු ලබයි. පවත්නා බදු වත්කම් සහ පවත්නා බදු වගකීම් හිලච් කිරීමට නෛතික බලාත්මක කලහැකි හිමිකමක් ඇති විටදී සහ විලම්බිත බදු එකම බදු අයකල හැකි ආයතනයකට සහ එකම බදු අධිකාරියකට සම්බන්ධ අවස්ථාවලදී විලම්බිත බදු වත්කම් සහ විලම්බිත බදු වගකීම් හිලච් කලහැක.

2.1.5. ණය පිරිවැය

අපේක්ෂිත කාර්යය හෝ විකිණීම සඳහා සූදානම් කිරීමට සැලකිය යුතු කාල සීමාවන් ගනු ලබන වත්කම් අත්පත් කරගැනීමේදී, ඉදිකිරීමේදී හෝ නිෂ්පාදනය කිරීමේදී සෘජුව අදාල වන ණය පිරිවැය එම වත්කමේ වියදමේ කොටසක් ලෙස ප්‍රාග්ධනගත කරනු ලැබේ. අනෙකුත් සියලු ණය පිරිවැය අදාළ කාලය තුළ සිදුවූ වියදම් ලෙස ගණන් ගැනෙනු ඇත. ණය ලබා ගැනීමේදී ගෙවීමට සිදු වන පොලී සහ අනෙකුත් ගෙවීම් ණය පිරිවැය ලෙස සලකනු ලැබේ.

2.2. වත්කම් සහ වගකීම් තක්සේරු කිරීම සහ ඒවා තක්සේරු කිරීමේ පදනම

2.2.1. දේපල පිරිසිඳ හා උපකරණ

පිරිවැය සහ වටිනාකම

සියලු දේපල, පිරිසිඳ සහ උපකරණ මූලික වශයෙන් පිරිවැයට ගිණුම්ගත කරනු ලැබේ. යම් දේපලක්, පිරිසිඳයක් හෝ උපකාරයක් අත්පත් කරගැනීමට හෝ ඉදිකිරීමට හා එහි අපේක්ෂිත භාවිතය අත්පත් කරගැනීමට අවශ්‍ය ක්‍රියාකල හැකි තත්ත්වය ලබාගැනීම සඳහා දැරිය යුතු වියදම අදාළ වත්කමේ පිරිවැය වේ. මූලික වටිනාකම් තක්සේරු කිරීමෙන් පසුව සිදුකරන නැවත තක්සේරු කිරීම් වලදී වැයවීම් අනුපාතය අනුව අගය අඩුකිරීම් සිදු කිරීම මගින් නැවත සැකසීම සිදු කෙරේ. දේපල, පිරිසිඳ හෝ උපකරණ වලට අයත් ප්‍රධාන අයිතමයක් සඳහා වෙනස් භාවිතා කල හැකි කාලයක් ඇති අවස්ථා වලදී ඒවා වෙනස් අයිතමයන් ලෙස ගිණුම් ගත කිරීම සිදුකරනු ලැබේ.

පසු වියදම්

ප්‍රධාන පරික්ෂා කිරීම් සහ අලුත්වැඩියා කිරීම් ඇතුළු වෙනම ගිණුම්ගත කර තිබූ දේපල පිරිසිඳ සහ උපකරණ වල කොටසක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දැරූ වියදම ප්‍රාග්ධනගත කරනු ලැබේ. යම් පසු වියදම ඒ දේපල පිරිසිඳ සහ උපකරණ වල අන්තර්ගත අනාගත ආර්ථික වාසි වර්ධනය කරන්නේ නම් පමණක් එම පසු වියදම් ප්‍රාග්ධනගත කරනු ලැබේ. දේපල පිරිසිඳ සහ උපකරණ මගින් ආරම්භයේදී ගණනය කරන ලද කාර්යය සාධන මට්ටම තුළින් ලබාකර ගැනීමට අපේක්ෂා කරන ලද අනාගත ආර්ථික වාසි ප්‍රතිස්ථාපනය කිරීමට හෝ පවත්වාගෙන යාම සඳහා දරණ ලද අනෙකුත් සියළු වියදම් එම වියදම් දරන අවස්ථාවේ වියදමක් ලෙස හඳුනාගනු ලබයි.



ප්‍රත්‍යාගණනය

දේපල පිරිසිදු සහ උපකරණ පසුකාලීනව ප්‍රත්‍යාගණනය කිරීමේදී, ප්‍රත්‍යාගණනය කරනු ලබන වත්කම් පත්තියට ඇතුළත් සියළුම වත්කම් සාධාරණ අගයන්ට ප්‍රත්‍යාගණනය කළයුතුය. ප්‍රමාණවත් කාල සීමාවන් අතරතුරදී ප්‍රත්‍යාගණනයන් සිදුකරනු ලබයි. යම්කිසි වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීමේදී ප්‍රත්‍යාගණන අතිරික්තයන් ඇත්නම් එය අනෙකුත් විස්තරාත්මක ආදායමක් ලෙස හඳුනාගනු ලබන අතර, හිමිකම් ඇති වත්කම් ප්‍රත්‍යාගණන සංචිතයට බැර කරනු ලබයි. කෙසේ නමුත් එම වත්කම මීට පෙර ප්‍රත්‍යාගණනය හේතුවෙන් අගය අඩු වී ඇති විට සහ එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයෙහි හඳුනාගෙන ඇති අවස්ථාවලදී නැවත ප්‍රත්‍යාගණනය මගින් පෙර කී අගය අඩුවීම පියවා ගතහැකි අවස්ථාවලදී ප්‍රත්‍යාගණනය අතිරික්තය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලබයි.

යම්කිසි වත්කමක් සම්බන්ධයෙන් ප්‍රත්‍යාගණන අලාභයන් ඇති වූ විට එම වත්කම් සම්බන්ධව පෙර වර්ෂ වල ප්‍රත්‍යාගණන අතිරික්තයක් ඇත්නම් එම අලාභය සාප්පවම ප්‍රත්‍යාගණන සංචිතයේ ඇති වටිනාකම දක්වා පියවා ඉතිරියක් ඇතිනම් වියදමක් ලෙස සලකනු ලබයි. ප්‍රත්‍යාගණන දිනට ඇති සමුච්චිත ක්පය වටිනාකම වත්කමේ දළ වටිනාකමින් ඉවත් කර ශුද්ධ වටිනාකම ප්‍රත්‍යාගණන වටිනාකමට සටහන් කරනු ලැබේ. වත්කම ඉවත් කිරීමේදී විකිණූ වත්කමට සම්බන්ධ ප්‍රත්‍යාගණන සංචිත රඳවාගත් ඉපයීම් වලට මාරු කරනු ලබයි.

අපවය

දේපල පිරිසිදු සහ උපකරණ වල වටිනාකම වාර්ෂිකව අපවය සඳහා සමාලෝචනය කිරීම හෝ වටිනාකම අයකරගත නොහැකි බවට සිද්ධි හෝ පවතින තත්ත්වයේ වෙනස්වීම් මගින් ඇගවෙන විට සිදුකරනු ලබයි. එවැනි ඇගවීම් ඇතිවිට එනම් වටිනාකම් ඇස්තමේන්තුගත අයකර ගත හැකි වටිනාකම ඉක්මවා යනවිට වත්කම් අයකරගත හැකි වටිනාකමට ලියාහරිනු ලබයි. මීට ඉහතදී කිසියම් වත්කමක් සඳහා ප්‍රත්‍යාගණනය අතිරික්තයක් නැති විටදී එම වත්කම සම්බන්ධයෙන් අපවය පාඩු ඇතිවිට එම පාඩු විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලබයි.

ක්පයවීම.

සිත්තකිකර ඉඩම් හැර අනෙකුත් දේපල පිරිසිදු සහ උපකරණ ඒවායෙහි ඇස්තමේන්තු ගත ප්‍රයෝජනයට ගතහැකි ආයු කාලය පුරා වියදම මත හෝ ගණනය කල වටිනාකම මත සරල ඊර්ථිය ක්‍රමයට ක්පය කරනු ලැබේ.

වත්කමෙහි ඇස්තමේන්තුගත ප්‍රයෝජනයට ගතහැකි ආයු කාලයන් පහත පරිදි වේ.

වත්කම් වර්ගය	කාලය (වර්ෂ)
• ඉඩම්	දිප්ඝ කාලීන
• ගොඩනැගිලි	අවුරුදු 20
• කාර්යාල උපකරණ	අවුරුදු 10
• පිරිසිදු සහ යන්ත්‍ර	අවුරුදු 10
• මෝටර් රථ වාහන	අවුරුදු 05
• වෙනත් වත්කම්	අවුරුදු 10



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූදල් වර්ෂය
ගිණුම්කරණ ප්‍රතිපත්ති (මතු සම්බන්ධයි)

ක්ෂය අනුපාතයේ ප්‍රයෝජනයට ගතහැකි ආයු කාලය හෝ සුන්බුන් වටිනාකමේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇතිබව පෙන්වුම් කරන්නේ නම් වත්කම් වල මුළු ජීවිත කාලයේ වටිනාකම සහ වත්කම්වල අවප්‍රමාණය විම නව සංශෝධන සඳහා යොදාගනු ලැබේ.

හඳුනාගැනීම නතර කිරීම.

දේපල, පිරිසිදු සහ උපකරණ වලට අයත් යම් වත්කමක් ඉවත් කිරීමේදී හෝ එම වත්කම් පාවිච්චි කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් කිසිදු අනාගත ආර්ථික වාසියක් නොලැබෙන විටදී එම වත්කම හඳුනාගැනීම නතර කරනු ලබයි. යම්කිසි වත්කමක් හඳුනාගැනීම නතර කල විටදී පැන නැගෙන ලාභයන් හෝ අලාභයන් වෙනම එය සිදු වූ වර්ෂයේ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.

2.2.2. කල්බදු

(අ) මූල්‍ය කල්බදු

හිමිකාරිත්වයට සම්බන්ධ සියලු අවදානම් හා ප්‍රතිලාභ සංස්ථාව වෙත පවරා ඇති මූල්‍ය කල්බදු යටතේ ලබාගෙන ඇති දේපල, පිරිසිදු සහ උපකරණ ඒවායේ මූදල් වටිනාකමට ප්‍රාග්ධනිගත කරන අතර මූල්‍ය කල්බදු වශයෙන් හෙලිදරව් කරයි. තවද සංස්ථාවට මෙම කල්බදු වත්කම් භාවිතා කිරීමට අදහස් කෙරෙන කාල පරිච්ඡේදය පුරා එම වත්කම් ඝෂය කරනු ලැබේ. ඊට අනුරූපීව කල්බදු ණයහිමියාට ගෙවිය යුතු ප්‍රධාන වටිනාකම වගකීමක් ලෙස පෙන්වුම් කරයි. ගෙවිය යුතු වගකීම් ශේෂය වන නියත පොලී අනුපාතයක් ලබාගත හැකි ලෙස කල්බදු ගෙවීම්, මූල්‍ය පිරිවැය සහ කල්බදු වගකීම අඩුවීම ලෙස බෙදා වෙන්කරනු ලබයි. කල්බදු කාල සීමාව තුළ ගෙවිය යුතු පොලිය අවිනිශ්චිත පොලී ගිණුමට මාරු කරනු ලබයි. එක් එක් වර්ෂයට අදාළ ණය වාරික වගකීමේ අඩංගු පොලිය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයෙහි කල්බදු කාල සීමාව පුරා ගලපනු ලබයි.

වර්ෂය සඳහා අදාළ පොලිය ගණනය කිරීම අභ්‍යන්තර ලැබීම් අනුපාතයට (IRR) අනුව සිදු කරනු ලබන අතර එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.

නිර්ණායකයන් සපුරා ඇත්නම් කල්බදු දේපල වැඩි දියුණු කිරීම සඳහා දැරූ වියදම් ප්‍රාග්ධන ගත කරනු ලැබේ. දේපල, පිරිසිදු සහ උපකරණ යටතේ කල්බදු වැඩි දියුණු කිරීම් ලෙස හෙලිදරව්කර වැඩි දියුණු කිරීම් වල ඇස්තමේන්තුගත භාවිතයට ගතහැකි ආයු කාලය පුරා ක්ෂය කරනු ලබයි.

(ආ) මෙහෙයුම් කල්බදු

කල්බදු ලෙස ඇති වත්කමේ අවදානම සහ ප්‍රතිලාභ කල්බදු සපයන්නා වෙත ඇති විට එය මෙහෙයුම් කල්බදු ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මෙහෙයුම් කල්බදු සඳහා ගෙවනු ලබන මූලික වාරික කෙලින්ම වියදම් වශයෙන් ගණන් ගැනෙන අතර එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ සරල රේඛීය ක්‍රමයට සටහන් තබනු ලැබේ.



2.2.3 මූල්‍ය උපකරණ (මූල්‍ය ආයතන)

1) මූල්‍යමය වත්කම්

මූලික හඳුනා ගැනීම සහ ඇගයීම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS 39) යටතේ මූල්‍ය වත්කම් සුදුසු පරිදි ලාභ අලාභ, ණය සහ ලැබිය යුතු දෑ කල් පිරිමි දක්වා ඇති ආයෝජන සහ විකිණීමට ඇති මූල්‍ය වත්කම් මගින් සාධාරණ අගයකට මූල්‍ය වත්කම් සේ පෙන්නුම් කරයි. වර්ගීකරණය ආරම්භක හඳුනාගැනීමේ අවස්ථාවේදී තීරණය කරනු ලබයි.

(අ) ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම්.

ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම් තුලට වෙළඳ කටයුතු සඳහා භාවිතයට ගන්නා මූල්‍යමය වත්කම් සහ ලාභ පාඩු මත පවතින සාධාරණ වටිනාකමක් සහිත මූල්‍යමය වත්කම් ඇතුළත් වේ. මෙහිදී මෙම මූල්‍ය වත්කම් විකිණීම හෝ නැවත මිලදී ගැනීම සඳහා ලබාගෙන ඇත්නම් එම මූල්‍ය වත්කම් වෙළඳාම සඳහා තබාගන්නා බවට වර්ගීකරණය කරයි. ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම් සාධාරණ අගයකට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් කරයි. සාධාරණ අගයේ සිදුවන වෙනස්වීම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලබයි. ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම් මත සිදුවන ශුද්ධ ලාභ සහ ශුද්ධ අලාභ සඳහා විනිමය වෙනස්වීම්, පොලී සහ ලාභ ආදායම අයත් වේ.

(ආ) ණය හා ලැබීම්

ණය හා ලැබීම් යනු සක්‍රීය වෙළඳපොළේ ගෙනහැර දක්වා නොමැති නිශ්චිත ගෙවීමක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍යමය වත්කම් වේ. මෙවැනි මූල්‍යමය වත්කම් මූලික ගණනය කිරීමෙන් පසුව එලදායී පොලී අනුපාත ක්‍රමය (EIR) යොදා ගනිමින් පිරිවැය මත හිලව් කිරීම මගින් අපවය වීම අවම කර ගැනීම සිදු කෙරේ. ගාස්තු හෝ වියදම් මත ලබා දෙන්නා වූ වාරික හෝ වට්ටම්, පිරිවැය මත ණය හිලව් කිරීමේදී සැලකිල්ලට ගන්නා ප්‍රධාන කරුණක් වන අතර එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය ලැබීම් යටතේ සඳහන් කරනු ලැබේ. අපවය නිසා සිදුවන කෙටිකාලීන අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ සඳහන් කරයි. ලැබීම් වියදමට ගණනය කරනු ලැබේ.

සේවක මණ්ඩල ණය

සේවක මණ්ඩලය සඳහා ලබාදෙන ණය මූල්‍යමය වත්කමක් ලෙස සලකා ආයතනයේ මූල්‍ය තත්ත්ව වාර්තාවට ඇතුළත් කරනු ලැබේ. මෙහිදී එම ණය මුදල, එය අනුමත වන දිනට පවතින පොලී අනුපාතයට අනුව සාධාරණ වටිනාකම ගණනය කිරීම සිදු කරනු ලැබේ. ණය මුදල සහ සාධාරණ වටිනාකම අතර වෙනස ණය කාල සීමාව තුළ අන්තර්ග්‍රහණය කිරීම සිදුකරනු ලැබේ. පොලිය ගණනය කිරීම පවතින වෙළඳපොළ පොලී අනුපාතය මත සිදුකරනු ලැබේ.



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය
ගිණුම්කරණ ප්‍රතිපත්ති (මතු සම්බන්ධයි)

ලැබිය යුතු වෙළඳ ණය

ඉදිකිරීම් ණයකරුවන්, රඳවා ගැනීම්, ලැබිය යුතු ඇවර හානි සහ ක්‍රොන්කිටි අංගන ණයකරුවන් ආදිය ආයතනයේ වෙළඳ ලැබීම් ලෙස සලකනු ලබන අතර ඒවා LKAS 39 යටතේ ණය සහ ලැබිය යුතු දේ ලෙස සලකනු ලබන අතර ගනුදෙනුව සිදු කිරීමේදී ගෙවූ හෝ ලැබුණු මිලට අනුව සටහන් තැබීම සිදු කරයි.

ණයකරුවන් මත සිදු කෙරෙන අපවය ප්‍රතිපාදනය පෙර ලැබීම් සිදු වූ ආකාරය සහ පැහැර හැරීමේ සම්භාවිතාවය මත ගණනය කිරීම සිදුකරන අතර අපවය පාඩු හෝ ආපසු හැරවීම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ දක්වනු ලැබේ.

(ඇ) කල් පිරෙන ආයෝජන පවත්වා ගැනීම

ආයතනයට කල්පිරෙන තෙක් ආයෝජන පවත්වා ගෙන යාම සඳහා ධනාත්මක අරමුණක් සහ හැකියාවක් ඇති විට ස්ථාවර ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් හෝ ස්ථාවර නිශ්චිත ගෙවීම් සහිත සහ ස්ථාවර පරිණතයන් සහිත ආයෝජනයක් පවත්වා ගෙන යාම කල් පිරෙනතෙක් ආයෝජන පවත්වා ගැනීම ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මූලික හඳුනාගැනීමෙන් පසුව කල් පිරෙනතෙක් පවත්වාගෙන යන ආයෝජනයන් සඵලදායී පොලී අනුපාත ක්‍රමය භාවිතා කරමින් අන්තර්ග්‍රහණ පිරිවැය ගණනය කරනු ලැබේ. අපවය අඩුකරනු ලැබේ. කල් පිරෙනතෙක් පවත්වාගෙන යන ආයෝජන හඳුනාගැනීම නතර කරන විටදී හෝ අපවයට ලක් කිරීමේදී ඇති වන ලාභ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.

(ඈ) විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන

කොටස් හා ණය සුරැකුම්පත් විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන ලෙස සලකනු ලැබේ. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ කොටස් ආයෝජන ලෙස වෙළඳාම සඳහා හෝ ලාභ අලාභ තුළින් සාධාරණ වටිනාකමකින් යුක්ත කොටස් ආයෝජන හැර අනෙකුත් කොටස් ආයෝජනය වේ. මෙම ගණයට ඇතුළත් වන ණය සුරැකුම්පත් අවිනිශ්චිත කාල සීමාවක් සඳහා තබා ගන්නා අතර අවශ්‍ය විටකදී විකිණීම මගින් මුදල් බවට පත්කිරීම වෙළඳපොළේ වෙනස්වන තත්ත්වයන්ට ප්‍රතිචාර ලෙස සිදුකරයි.

මූලික හඳුනාගැනීමෙන් අනතුරුව විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් සාධාරණ වටිනාකමට ගණනය කරනු ලැබේ. සාධාරණ වටිනාකමක් සහිත මූල්‍ය වත්කම් වල සිදුවන වෙනස්කම් වලදී ඇතිවන ලාභ හෝ පාඩු වෙනත් විස්තරාත්මක ලැබීම් ලෙස ගණන් ගන්නා අතර එය හිමිකම්හි ඇති විකිණීම සඳහා පවතින සංවිතයට එකතු කරනු ලැබේ. අපවය පාඩු මූල්‍යමය මෙවලම් මගින් ලැබෙන විනිමය ලාභ සහ පාඩු, කොටස් ඵලදායී පොලී අනුපාත ක්‍රමය භාවිතා කරමින් ගණනය කරනු ලබන විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ සඳහන් කරනු ලැබේ. මූල්‍යමය වත්කම් ඇවර කිරීමේදී අනෙකුත් විස්තරාත්මක ආදායම් පෙර එකතුවී ඇති ලාභ හෝ පාඩු හිමිකම් ප්‍රකාශනයේ සිට විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට මාරු කරනු ලැබේ.



හඳුනාගැනීම නතර කිරීම.

වත්කමේ මුදල් ප්‍රවාහය සම්බන්ධ ගිවිසුම්ගත හිමිකම් කල් ඉකුත් වූ විට හෝ පසුකාලීනව මූල්‍ය වත්කමේ වගකීම සහ හිමිකාරත්වය අනෙක් පාර්ශවයට පැවරීම සිදුකල විට ආයතනය විසින් එම මූල්‍ය වත්කම් ඉවත් කිරීම සිදුකරනු ලබන අතර මාරු කරන ලද මූල්‍ය වත්කම සම්බන්ධයෙන් සංස්ථාව ගොඩනගා හෝ රඳවාගත් පොලියක් ඇති විට එය වෙනම වත්කමක් හෝ වගකීමක් ලෙස හඳුනාගනු ලබයි.

මූල්‍ය වත්කම් අපවයට (අඩු කිරීමට) ලක් කිරීම.

සෑම වාර්තා කරන දිනයකදීම ආයතනය විසින් එහි මූල්‍ය වත්කම් වටිනාකමේ යම් අපවයන් සිදුවී තිබේද යන්න පිළිබඳව තක්සේරු කිරීමක් සිදුකරනු ලැබේ. යම් මූල්‍ය වත්කමක මූලික වටිනාකම ගණනය කිරීමෙන් පසුව සිදුවූ යම් බලපෑමක් හෝ බලපෑම් හේතුවෙන් එහි මූලික වටිනාකම් අගය යම් අපවයකට භාජනය වී ඇති බවට හඳුනාගත හැකි පැහැදිලි සාක්ෂි පවතින්නේ නම් සහ ඒවා අනාගත මුදල් ප්‍රවාහයට යම් බලපෑමක් ඇතිකරන්නේ නම් එම මූල්‍ය වත්කම අපවය වූ බවට නිගමනය කරයි. අපවයට ලක් වූ පාඩුව විස්තරාත්මක ආදායම් වාර්තාවට ඇතුළත් කරනු ලැබේ.

2. මූල්‍ය වගකීම්

මූලික හඳුනාගැනීම සහ අගය නිර්ණය කිරීම.

ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS39) අනුව සංස්ථාව මූල්‍ය මෙවලමක් සම්බන්ධව ගිවිසුම්ගත ප්‍රතිපාදනයන්හි පාර්ශවකරුවෙකු වූ විටදී පමණක් මූල්‍ය වගකීම් හඳුනාගනු ලැබේ.

සියලු මූල්‍ය වගකීම් ආරම්භයේදී සාධාරණ අගයකට හඳුනාගනු ලබන අතර ණය ගැනීම් සහ අනෙකුත් මූල්‍ය වගකීම් අන්තර්ග්‍රහණය කල පිරිවැයට ගිණුම්ගත කරයි. මෙහි සාප්ත ආරෝපණය කල හැකි ගනුදෙනු පිරිවැයද ඇතුළත්ය.

සංස්ථාවේ මූල්‍ය වගකීම් ලෙස වෙළඳ සහ අනෙකුත් ගෙවීම්, ණය දීම, ණය ගැනීම් හා බැංකු අයිතවත් ආදිය සලකනු ලැබේ.

පසු ගණනය කිරීම

මූල්‍ය වත්කම් සම්බන්ධව සිදුකරන ගණනය කිරීම් පහත පරිදි වර්ගීකරණයට ලක්කරනු ලැබේ.

ලාභ සහ පාඩු මගින් සාධාරණ වටිනාකමට ඇති මූල්‍යමය වගකීම්

වෙළඳාම සඳහා පවතින මූල්‍යමය වගකීම් සහ මූලිකව හඳුනාගන්නා ලද ලාභ පාඩු මගින් සාධාරණ වටිනාකමක් සඳහා ඇති මූල්‍යමය වගකීම් ලෙස නිර්ණය කර ඇති මූල්‍ය වගකීම් මෙම වර්ගීකරණයට අයත් වේ.

කෙටිකාලීන විකිණීම් සඳහා තබාගෙන ඇති මූල්‍ය වගකීම්, වෙළඳාම සඳහා පවතින මූල්‍යමය වගකීම් ලෙස වර්ගීකරණය කරනු ලබන අතර මෙහිදී ඇතිවන ලාභ සහ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.



ණය සහ ණය ගැනීම් සහ අනෙකුත් මූල්‍ය වගකීම්

මූලික හඳුනා ගැනීමෙන් පසුව ණය ලබා ගැනීම් සඵලදායී පොලී අනුපාත ක්‍රමය භාවිතා කරමින් අන්තර්ග්‍රහණ පිරිවැයට ගණනය කරනු ලබයි. වගකීම් ඇවර කිරීමේදී ගණනය කරන ලද ලාභ සහ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කරනු ලැබේ. එමෙන්ම සඵලදායී පොලී අනුපාත ක්‍රමයට අන්තර්ග්‍රහණය කරනු ලබයි. වට්ටම් හෝ වාටික සහ සඵලදායී පොලී අනුපාත ක්‍රමයේ කොටසක් වන පිරිවැයද ඇතුළත්වය. විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ අඩංගු පොලී වියදම තුළ සඵලදායී පොලී අනුපාත අන්තර්ග්‍රහණය ඇතුළත් වේ.

සංස්ථාවේ කෙටිකාලීන වගකීම් ලෙස ගැනෙන වෙළඳ සහ අනෙකුත් ගෙවීම්, අත්තිකාරම්, තැන්පතු සහ වෙනත් ගෙවිය යුතු දෑ පිරිවැය යටතේ ගණනය කරනු ලැබේ.

හඳුනාගැනීම අවසන් කිරීම

මූල්‍යමය වගකීම් සඳහා ආයතනයට ඇති බැඳීම් වලින් නිදහස් වූ හෝ අවලංගු වූ හෝ අවසන් වූ පසු එම මූල්‍ය වගකීම් සඳහා ආයතනය සතු වූ වගකීම් අවසන් වේ. තවද දැනට පවතින මූල්‍ය වගකීම් පසුව එම ණය හිමියා විසින් පවතින කොන්දේසිවලට වෙනස් වෙනත් කොන්දේසි යටතේ අලුත් කරන විටදී පෙර පැවති වගකීම් අවසන් වී ආයතනය සතු නව වගකීමක් ලෙස සැලකෙන අතර අදාළ වටිනාකම් වල වෙනස්වීම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.

3. මූල්‍ය මෙවලම් සඳහා සාධාරණ වටිනාකම්

සක්‍රීය වෙළඳපොළේ හුවමාරු වන මූල්‍ය මෙවලම් සඳහා සෑම වාර්තා කරන දිනයකටම සාධාරණ මිල තීරණය කිරීම වෙළඳපොළේ පවතින මිලට හෝ අලෙවි නියෝජිත මිල ගණන් කැඳවීම මගින් සිදුකරන අතර සක්‍රීය වෙළඳපොළේ අලෙවි නොවන මූල්‍යමය මෙවලම් සඳහා සාධාරණ මිල නියම කිරීම ඒ සඳහා සුදුසු තක්සේරු කිරීමේ ක්‍රමවේද යොදාගැනීම මගින් සිදුකරනු ලැබේ. මෙහිදී ආසන්න කාලසීමා වලදී සිදු කරන ලද වෙළඳපොළ ගණුදෙනු, සමාන මූල්‍යමය මෙවලම් සමග සංසන්දනය කිරීම, වට්ටම් මුදල් ප්‍රවාහක විග්‍රහ හෝ වෙනත් තක්සේරු කිරීමේ ක්‍රමවේදයන් යොදාගැනීම මගින් සිදුකරනු ලැබේ.

2.2.4. වත්කම් අපවයට ලක් කිරීම.

සෑම වාර්තා කරන දිනයකදීම දේපල, පිරිසිඟ සහ යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් වත්කම් සහ ආයෝජනයන් ඒවායේ වටිනාකම් වල යම් අපවය වීමක් සිදු වී ඇත්ද යන වග විමසා බලන අතර එවැනි අඩුවීමක් ඇතිනම් එම වත්කමෙන් අයකර ගැනීමට හැකි වටිනාකම එම වත්කමේ ගිණුම්ගත වටිනාකම සමග සංසන්දනය කර බලනු ඇත. ගණන් බලන ලද අයකර ගත හැකි අගය කුඩා අගයක්නම් එම වටිනාකමට වත්කම අඩු කර, එම අඩු ප්‍රමාණය වහාම විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ. මේ ආකාරයට සෑම වාර්තා කරන දිනයකදීම තොගයන්හි වටිනාකම් අපවය වීම් සෑම තොග අයිතමයකම ගිණුම්ගත වටිනාකම සහ විකිණීමට දරණ පිරිවැය අඩුකල පසු ලැබෙන විකුණුම් මිල සසඳා බලා කරනු ලබයි. යම්කිසි තොග අයිතමයක් අපවය සිදු වී ඇත්නම් එහි ගිණුම්ගත වටිනාකම, විකුණුමට දැරීමට අවශ්‍ය පිරිවැය අඩුකල පසු ලැබෙන විකුණුම් මිලට නැවත සඳහන් කරනු ලබයි. අපවය තිසා සිදු වූ අලාභ වහාම විස්තරාත්මක ගිණුම් ප්‍රකාශනයෙහි හඳුනාගනු ලබයි.



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ හිතීගත සංස්ථාව
2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූදල් වර්ෂය
ගිණුම්කරණ ප්‍රතිපත්ති (මතු සම්බන්ධයි)

අපවය අලාභයන් පසු කාලීනව ප්‍රතිවර්ථනය වී ඇත්නම් වත්කමේ ගිණුම්ගත වටිනාකම අයකර ගත හැකි වටිනාකමට සංශෝධනය කරනු ලබයි. එසේ එය පෙර වර්ෂයන්හි සිදුකල අපවය අලාභ ප්‍රමාණය ඉක්මවා නොයා යුතුය. අපවය අලාභ ප්‍රතිවර්ථනය වහාම විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයන්හි හඳුනාගනු ලබයි.

2.2.5. ආයෝජන

(අ) ජංගම ආයෝජන

ජංගම ආයෝජන පිරිවැයට ගිණුම්ගත කරන අතර, අත්පත් කරගැනීමේදී දැරිය යුතු පිරිවැය, තැරවී කුලී, තීරුබදු සහ බැංකු ගාස්තු මෙයට ඇතුලත් වේ. ජංගම ආයෝජනයන් සඳහා වන ලබා නොගත් ලාභ සහ පාඩු වෙළඳපොළ වටිනාකමට ඉදිරියට ගෙනයනු ලබයි. එනම් වෙළඳපොළ වටිනාකම අඩුවීම සහ ජංගම ආයෝජන පිරිවැයට හෝ වෙළඳපොළ වටිනාකම සහ අගයන් දෙකක් අඩු අගයට පෙන්වීම සඳහා අවශ්‍යය අඩුවීම ප්‍රතිවර්ථනයවීම් විස්තරාත්මක ආදායම් වාර්තාවට බැර කිරීම හෝ අඩු කිරීම කරනු ලබයි.

(ආ) ආශ්‍රිත සමාගම් ආයෝජන

ආශ්‍රිත සමාගම් වල සිදුකරන ආයෝජන හිමිකම් ක්‍රමයට සිදුකරන අතර මෙහිදී ආශ්‍රිත සමාගමේ ලාභයෙන් සමාගමට අයිති කොටස ආදායමක් ලෙස ගිණුම් ගත කරයි. ආයෝජනය එම මුදලට සමාන අගයකින් සංශෝධනය කරයි.

2.2.6. භාණ්ඩ තොග

සංස්ථාව විසින් භාණ්ඩ තොගවල අයිතිය සම්බන්ධව සැලකිය යුතු අවදානමක් සහ ප්‍රතිලාභය දැරිය යුතු වීට එම තොග ගිණුම්ගත කරයි. පිරිවැය සහ ශුද්ධ විකුණුම් අගය යන දෙකෙන් අඩු අගයට තක්සේරු කල යුතුය. ශුද්ධ විකුණුම් අගය යනු විකිණීමේදී සිදුවන වියදම් අඩුකල පසු ලද ශුද්ධ විකුණුම් මිල වේ. බඩු තොග සඳහා වියදම් කල මුදල යනු තොග ලබාගැනීම සඳහා සහ එම තොග වර්තමාන ස්ථානයට සහ තත්ත්වයට රැගෙන ඒම සඳහා දරණ ලද පිරිවැය වේ.

- අමුද්‍රව්‍ය - පළමු ඇතුලට පළමු පිටතට පදනම මත සැබෑ වියදමට
- නිම් භාණ්ඩ-කොන්ක්‍රීට් නිෂ්පාදන - සැබෑ වියදම මත
- කෙරෙමින් පවතින වැඩ - සෘජු යෙදවුම් සහ සෘජු සේවක පිරිවැය මත සහ සුදුසු සෘජු නිෂ්පාදන පිරිවැය මත පදනම්ව.
- පරිභෝජන ද්‍රව්‍ය සහ අමතර ද්‍රව්‍ය - පළමු ඇතුලට පළමු පිටතට පදනම මත සැබෑ වියදමට

2.2.7. මුදල් හා මුදල් වලට සමාන දෑ

අතේ ඇති මුදල්, ඉල්ලුම් තැන්පතු සහ අවදානමක් නොමැතිව පවතින වටිනාකමට පහසුවෙන් මුදල් බවට පත් කරගත හැකි කෙටිකාලීන ආයෝජන මුදල් සහ මුදල් වැනි දෑ සලකනු ලැබේ.



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තිතිගත සංස්ථාව
2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය
ගිණුම්කරණ ප්‍රතිපත්ති (මතු සම්බන්ධයි)

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සඳහා අනේ ඇති මුදල්, බැංකු තැන්පත්තු, බැංකු අයිරා, මාස 03 හෝ අඩු කෙටි කාලීන ආයෝජන ආදිය මුදල් හා මුදල් වලට සමාන දේවල් ලෙස සලකනු ලැබේ.

2.2.8. ගණදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු සහ ගණදෙනුකරුට ගෙවිය යුතු දෑ හඳුනා ගැනීම.

ගණදෙනුකරු විසින් ඉදිකිරීම් වැඩ සඳහා සිදුකල යුතු ගෙවීම්වල දල අගයන්

(අ) දැරීමට සිදුවූ වියදම හා හඳුනාගත් ලාභය : අඩු කලා

(ආ) හඳුනාගත් පාඩු සහ කල වැඩ සඳහා බිල්පත් වටිනාකම

කරමින් පවතින ඉදිකිරීම් සඳහා දරන වියදම් ඉක්මවා බිල්පත් ඉදිරිපත් කර ඇති විටදී වියදමට ලාභය එකතු කරයි.

2.3. වගකීම් සහ ප්‍රතිපාදන

පසුගිය සිද්ධීන් නිසා වර්තමානයේදී ඇතිවන වගකීම් සම්බන්ධව ඇතිවන බැඳීම් සහ ආර්ථිකමය ප්‍රතිලාභ සඳහා බලපාන සම්පත් පිටතට ගලායාම සම්බන්ධයෙන් සිදුකරන නිරාකරණය කිරීමද මූල්‍යමය තත්ත්ව පිළිබඳ ප්‍රකාශයේ ඇතුළත් කරනු ලැබේ. ණය හිමියන්ගේ වගකීම් සඳහා වාර්තා කරනු ලබන දින සිට අවුරුද්දක් ඇතුළත සිදුකිරීමට සිදුවන ගෙවීම් ජංගම වගකීම් ලෙස සලකනු ලබන අතර, ඒවා ගෙවිය යුතු වගකීම් ලෙස මූල්‍යමය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ ඇතුළත් කරනු ලැබේ. වාර්තාකරණ දින සිට අවුරුද්දක් පසුව, ඒවා ජංගම නොවන වගකීම් ලෙස සලකනු ලැබේ.

අතිරිත සිදුවීමක් නිසා සංස්ථාව වෙත අත්වි තිබෙන නිතිමය හෝ සාධනීය වගකීමක් නිසා සිදුවීමට හැකි ආර්ථිකමය ප්‍රතිලාභ පිටතට ගලා යාමක් සිදුවීමට හැකි අවස්ථාවලදී එය නිරාකරණය කිරීම සඳහා විශ්වාසනීය තක්සේරුවක් සිදුකල හැකි අවස්ථාවකදී එය මූල්‍යමය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ ප්‍රතිපාදනයක් ලෙස ඇතුළත් කල යුතුය.

2.3.1. විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම

(අ) නිශ්චිත ප්‍රතිලාභ සැලසුම - පාරිතෝපිත

පාරිතෝපිත ගෙවීම නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් ක්‍රමයක් වේ. අදාළ පනත්වල නියමයන්ට අනුකූලව සංස්ථාව පාරිතෝපිත ගෙවීම සම්බන්ධයෙන් බැඳී සිටී. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා එම ලබා දීම් LKAS39 සඳහන් කර ඇති යුතු ක්‍රමය භාවිත කිරීම මගින් මුදල් ප්‍රමාණයට සමාන වන පරිදි ගණනය කර මූල්‍යමය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය තුළ ඉදිරිපයට ගෙන යාම සිදුකරනු ලැබේ.

(ආ) අර්ථ දක්වන ලද දායකත්වය සැලැස්ම - සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල

අදාළ පනත් සහ රෙගුලාසි වලට අනුකූලව සේවකයන් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලවල දායකත්වයට හිමිකම් ලැබේ.



2.4. ආදායම්

2.4.1. ආදායම් හඳුනාගැනීම.

සංස්ථාවට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන බවට සම්භාවිතාවයක් ඇති විට ආදායම් හඳුනාගනු ලබන අතර, ආදායම් සහ ඒ හා සම්බන්ධ වියදම් විශ්වාසනීයව ගණනය කිරීමට හැකිවිය යුතු අතර භාණ්ඩ හෝ සේවා සැපයුම පිළිබඳ ඇති හිමිකාරත්වය සම්බන්ධයෙන් වන සැලකිය යුතු අවදානමක් සහ ප්‍රතිලාභ පාටිභෝගිකයා වෙත පැවරීමක් සිදුවිය යුතුය. අවසන් ප්‍රතිඵලය සම්බන්ධව පාලනයකින් තොරවිය යුතුය. ලැබූ හෝ ලැබිය යුතු සාධාරණ වටිනාකම වෙළඳ වට්ටම් සහ විකුණුම් බඳු අඩු කිරීමෙන් පසු ආදායම හඳුනාගැනීම සිදුකරනු ලැබේ. පහත සඳහන් විශේෂිත නිර්ණායක ආදායම් හඳුනාගැනීමේදී යොදා ගනී.

(අ) ඉදිකිරීම් ආදායම්

LKAS 11 ට අනුකූලව ප්‍රතිගත සම්පූර්ණ කිරීමේ ක්‍රමවේදයට අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ආදායම් ගණනය කිරීම සිදුකරනු ලැබේ. අදාළ දිනයට නිමකර ඇති වැඩ කොටස මුළු වැඩ ප්‍රමාණයට අනුව ප්‍රතිගතයක් ලෙස ගණනය කර ඒ අනුව කොන්ත්‍රාත්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදලට අනුව ප්‍රතිගතය ගණනය කරනු ලැබේ.

(ආ) භාණ්ඩ විකිණීම.

භාණ්ඩ වල අයිතියේ සැලකිය යුතු අවදානම් සහ ප්‍රතිලාභ මිලදී ගන්නට පවරා දී ඇති විටදී සහ සංස්ථාවට විකිණූ භාණ්ඩ හිමිකාරත්වය සම්බන්ධව කිසිදු කළමනාකරණ බැඳියාවක් හෝ පාලනයක් නොමැති විටදී ආදායම හඳුනාගනු ලබයි.

(ඇ) පොළිය.

පොළි ආදායම කාල සීමාව මත තීරණය කරනු ලැබේ.

(ඈ) බදු කුලිය සහ අනෙකුත් ආදායම්.

බදු කුලිය උපවිත පදනම මත හඳුනාගනු ලැබේ.

(ඉ) ලාභ සහ අලාභ.

දේපල, පිරිසිදු සහ උපකරණ සහ ආයෝජන ඇතුළු අනෙකුත් ජංගම නොවන වත්කම් විකිණීමේදී ශුද්ධ ලාභ හා අලාභ ගණනය කිරීම එවැනි වත්කම් විකිණීමෙන් ලද මුදලෙන් වත්කම් වල රැගෙන යන වටිනාකම සහ අදාළ අලෙවි වියදම් ප්‍රමාණය අඩු කිරීමෙන් පසු ගණනය කරන අතර, එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශයෙහි ඇතුළත් කරනු ලැබේ. ප්‍රධාන ආදායම් ජනනය කරන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ක්‍රියාකාරකම් තුළින් ලාභ අලාභ පැන නැගෙයි. සමාන ගනුදෙනු සමූහයක් මගින් ප්‍රමාණාත්මක නොවන ලාභ සහ අලාභ ජනනය කරන විටදී ඒවා එකතු කිරීම වාර්තා කිරීම, සහ ඉදිරිපත් කිරීම ශුද්ධ පදනමට සිදු කෙරේ. සහතික කල බඳු වාරික මත යම් අලාභයක් සිදු වී ඇත්නම් එය සිදු වූ වර්ෂයේදී ගිණුම්ගත කරයි. වඩා හොඳම ඇස්තමේන්තුව අලාභයක් පෙන්නුම් කරන විටදී ඒ සඳහා ප්‍රතිපාදනයන් සිදුකරයි.



2.5. වියදම් හඳුනා ගැනීම.

දැරූ වියදම හා නිශ්චිත ආදායම් ඉපයීම් අතර සෘජු සම්බන්ධතාවය මත පදනම් වී වියදම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයෙහි හඳුනාගනු ලබයි. ව්‍යාපාරය පවත්වාගෙන යාම් සඳහා දරණ සියලු වියදම් හා දේපල, පිරිසිදු සහ උපකරණ මනා කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යෑම සඳහා දරණ වියදම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත්කර ඇත. විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අරමුණ උදෙසා "වියදම් කාර්යය භාරය" නම් ක්‍රමය භාවිතා කර ඇත. ඊට පදනම් වී ඇත්තේ එය සංස්ථාවේ කාර්යය මැනවින් පිළිබිඹු කරන බවට වූ පිළිගැනීමයි.

2.6 සංසන්දනාත්මකව බැලීම.

වර්තමාන වර්ෂයේ ඉදිරිපත් කිරීම් වලදී සිදුවී ඇති වෙනස්කම්වලට අනුකූලව සංසන්දනාත්මක දත්ත අවශ්‍යය පරිදි ගැලපුම් කිරීම සිදුකරයි.

2.7. වාර්තාකරණ දිනයට පසුව සිදුවන සිදුවීම්

වාර්තාකරණ දිනයට පසුව සිදුවන වැදගත් සිදුවීම් සියල්ල සැලකිල්ලට ගැනීම, හෙලිදරව් කිරීම සහ අනාවරණය අවශ්‍ය ගැලපුම් සිදුකිරීම කරනු ලැබේ.

2.8. භාණ්ඩ තොරතුරු

SLFRS 8 හි සඳහන් නිර්ණායකයන්ට අනුකූලව සමාගමේ කොටස් පිළිබඳව මූල්‍ය වාර්තාවේ හෙලිදරව් කිරීම සිදුකරනු ලැබේ. සමාගමේ හඳුනාගත් කොටස් ලෙස ඉදිකිරීම් අංශය සහ කොන්ක්‍රීට් අංගන සහ යාන්ත්‍රික හා අනෙකුත් යන අංශ වලින් සමන්විත වේ.

2.9. රාජ්‍ය ප්‍රදාන (දීමනා)

රජය මගින් ලබාදෙන ප්‍රදාන (සාධාරණ වටිනාකම් වලින් යුක්ත මූල්‍ය නොවන ප්‍රදාන ඇතුළත්ව) සාධාරණ සහතිකයකින් යුතුව පිළිගැනීම සිදු කරනු ලබන්නේ පහත කොන්දේසි සපුරා ඇති විටදීය.

- (අ) අනුයුක්ත කොන්දේසි වලට අනුකූලව කටයුතු කරනු ඇත සහ
- (ආ) ප්‍රදාන ලබාගැනීම සිදු කරනු ලැබේ.

මෙම ප්‍රදාන විලම්බිත ආදායම ලෙස සංස්ථාව විසින් හඳුනාගනු ලබන අතර, ඒවා ක්‍රමානුකූල පදනමක් මත වත්කම් වලට අදාළ ආයු කාලය පුරා ලාභ අලාභ ගිණුමේ හඳුනාගනු ලබයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීතිගත සංස්ථාව
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

	2017	2016
සටහන - 01 ආදායම්		
ඉදිකිරීම් - ආදායම්	1,852,645,554	1,594,393,354
බාහිර අලෙවි කොන්ක්‍රීට් නිෂ්පාදන	289,790,958	268,077,660
අභ්‍යන්තර අලෙවි කොන්ක්‍රීට් නිෂ්පාදන	31,266,900	28,713,341
වැඩ සේවා	118,069,943	150,206,944
තාර බාහිර විකුණුම්	6,034,139	-
තාර අභ්‍යන්තර විකුණුම්	41,565,349	58,360,357
ලෝහ නිෂ්පාදන	8,899,560	2,832,745
මුළු එකතුව	2,348,272,403	2,102,584,401

සටහන - 02 විකුණුම් පිරිවැය

මෙහෙයුම් වියදම්			
සේවක ප්‍රතිලාභ	04.01	676,073,334	569,207,981
සීමෙන්ති		75,722,124	63,193,078
වැලි		39,624,062	26,270,093
ලෝහ		66,760,883	62,628,110
වානේ		112,490,700	93,852,764
දැව		10,274,800	9,775,004
ඉන්ධන හා ලිහිසි තෙල්		73,025,092	70,413,138
සුපුරන ද්‍රව්‍ය හා පිපිරුම් ද්‍රව්‍ය		399,374	631,501
පෙරසවි කොන්ක්‍රීට් මිශ්‍රණ		26,057,967	37,703,214
කොන්ක්‍රීට් නිෂ්පාදන		36,038,298	20,447,106
යන්ත්‍ර උපකරණ සහ වාහන අමතර කොටස්		20,899,908	20,492,063
ලිපි ද්‍රව්‍ය පරිභෝජනය		1,930,639	1,518,795
තාර පරිභෝජනය		74,287,967	78,963,674
විදුලි අමතර කොටස් පරිභෝජනය		64,519,354	54,860,284
පයිප්ප හා ජල ප්‍රවාහන අයිතම පරිභෝජනය		7,539,061	6,990,966
වෙනත් කොටස්		176,193,042	140,232,978
බොරළු		82,404,832	-
ගාස්තු (අභ්‍යන්තර)		13,677,456	18,812,322
ගාස්තු (බාහිර)		101,247,073	98,788,272
ප්‍රවාහන ගාස්තු (අමුද්‍රව්‍ය)		7,933,056	14,268,788
ප්‍රවාහන ගාස්තු (වෙනත්)		12,728,866	9,720,700
රුද්‍රවුම් ගාස්තු		51,600	35,840
රක්පණ හත්තිවත්ත සහතික		-	1,200
වාහන රක්පණ		1,836,026	18,666
ගබඩා රක්පණ		202,539	-
පිරිසහ, යන්ත්‍රෝපකරණ හා උපකරණ සඳහා ක්‍ෂය		83,665,496	83,948,717
මොටර් රථ මත ක්‍ෂය		10,960,847	15,166,995
අලුත් වැඩියා හා නඩත්තු - පිරිසහ, යන්ත්‍රෝපකරණ හා උපකරණ		511,011	-
අලුත් වැඩියා හා නඩත්තු - වාහන (වැඩහල)		1,924,828	2,673,872
අලුත් වැඩියා හා නඩත්තු - පිරිසහ, යන්ත්‍රෝපකරණ හා උපකරණ (රථ වාහන)		1,006,428	1,284,323
අලුත් වැඩියා හා නඩත්තු - පිරිසහ, යන්ත්‍රෝපකරණ හා උපකරණ (වෙනත්)		790,938	761,132
		369,869	885,812

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීතිගත සංස්ථාව
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
දෙසැම්බර් 31 වන දිනේ අවසන් වර්ෂය
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

	2017	2016
සටහන		
මෙහෙයුම් වියදම (මතු සම්බන්ධයි)		
ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්තු	1,011,525	1,030,928
උප කොන්ත්‍රාත්	257,469,051	255,465,126
වට්ටම	288,512	941,769
ප්‍රමාද ගාස්තු	8,319,009	2,979,848
දඩ	1,010	-
පැවරුම්	8,168,842	2,297,942
බැඳුම්කර සඳහා ගාස්තු	41,063,338	13,263,993
දුරකථන අංකය - වැට්ටම්	7,042,598	2,603,347
තැපැල් ගාස්තුව හා ටෙලෙක්ස් - වැට්ටම්	27,219	30,602
මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය - වැට්ටම්	777,702	829,080
ගමන් - වැට්ටම්	7,614,161	7,159,119
සංග්‍රාහ වියදම්	2,565,460	1,742,578
මුද්දර ගාස්තු - වැට්ටම්	6,697	9,435
කුලියට - වැට්ටම්	22,005,980	12,931,891
විදුලිය - වැට්ටම්	4,955,350	5,929,358
පරිගණක	353,600	52,932
ජලය - වැට්ටම්	2,490,652	2,400,089
ටෙන්ට් ගාස්තු - වැට්ටම්	84,850	143,500
සුඛසාධන හා විනෝදාත්මක කටයුතු - වැට්ටම්	2,500	-
රක්ෂණය - වැට්ටම්	47,620	161,296
රක්ෂණ සියලු අවදානම්- වැට්ටම්	8,843,519	1,849,318
සුවත්පත් හා වාර ප්‍රකාශන - වැට්ටම්	10,153,861	3,464,492
විවිධ - වැට්ටම්	89,620	84,126
උපදේශක හා වෘත්තීය ගාස්තු	10,288,006	4,030,142
ඉදිකිරීම් කට්ඨාන සහතික අරමුදල් බද්ද	1,823,648	3,200,000
ගොඩනැගිල්ල අලුත් වැඩියාව - වැට්ටම්	3,031,229	2,830,735
සේවා ගාස්තු - වැට්ටම්	21,125	18,702
පරික්ෂණ ගාස්තු - වැට්ටම්	1,635,290	4,747,105
වෙළඳ දැන්වීම්	3,687,717	2,747,082
අලුත් වැඩියා හා නඩත්තු - කාර්යාල උපකරණ	112,300	144,075
වටිපනම් හා බදු	53,732	140,337
මන්දගාමී හා භාවිතා නොවන තොග සඳහා හානිකර ප්‍රතිපාදන	138,202	5,339
කම්කරු වියදම් - අමුද්‍රව්‍ය	(2,047,898)	(1,933,795)
පුද්ගලික හදිසි අනතුරු රක්ෂණ	2,145	107,813
හානි වූ තොග අයිතම	1,617,896	-
උප ඵකතුව	-	4,071,048
ඵකතු කිරීම - ආරම්භක තොග	2,184,893,535	1,839,026,738
අඩු - අවසන් තොග	143,841,783	138,494,775
වතුණුම් වටිනාකම	(153,725,473)	(143,841,783)
	4,359,903,380	3,672,706,468

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීතිගත සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

	2017	2016
සටහන - 03 අනෙකුත් ආදායම්		
ප්‍රවාහන ගාස්තු	17,031,040	13,349,316
ගල් සහ කලුගල් විකුණුම්	3,468,433	6,156,110
විලම්බිත ආදායම	88,484,131	86,993,410
උපදේශක ගාස්තු	36,373,292	1,914,690
විවිධ ආදායම්	7,853,541	18,552,147
රක්ෂණ ලැබීම්	1,937,595	1,054,975
නිවාස කුලියට දීමෙන් ලද ආදායම් -(ප්‍රධාන කාර්යාලය)	14,414,000	14,418,550
විවිධ	99,900	122,200
දේපලපිටියන හා උපකරණ විකුණුම් මත ලාභ	99,938	-
එකතුව	1,831,037	5,329,927
සටහන - 04 - පරිපාලන වියදම්	171,592,907	147,891,323
සේවක ප්‍රතිලාභ	04.01	
ආයතනයෙහි සමාජ වගකීම්		
දුරකථන	138,811,772	127,408,889
තැපැල් ගාස්තුව හා ටෙලෙක්ස්	54,890	-
මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය	2,282,000	2,229,105
ගමන් හා යැපීම් දීමනා	97,485	207,828
සංග්‍රාහ වියදම්	21,850	11,288
ප්‍රවාරණය	1,518,215	1,287,337
නීති ගාස්තු	571,411	538,278
වටිපනම් සහ බදු	331,500	761,925
විදුලිය	1,783,000	286,300
පරිගණක වියදම්	-	287,640
ඝෞෂ කිරීම් - ඉඩම් හා ගොඩනැගිලි	4,124,355	4,641,412
ඝෞෂ කිරීම්- ගෘහ භාණ්ඩ, කාර්යාල හා සුබසාධන	207,451	227,988
ඝෞෂ කිරීම්-වෙනත් වියදම්	6,395,198	6,351,770
ජල ගාස්තු	676,993	1,498,610
ආපසු නොගෙවනු ලබන ටෙන්ඩර් ගාස්තු	340,674	-
ආරක්ෂක වියදම්	4,226,588	5,216,479
සේවා ගාස්තු	639,826	784,427
විවිධ වියදම්	1,008,350	1,360,777
උපදේශක හා වෘත්තීය ගාස්තු	-	375,769
සුබසාධන හා විනෝදාත්මක කටයුතු	1,651,615	2,076,186
අලුත් වැඩියා හා නඩත්තු - ඉඩම් හා ගොඩනැගිලි	2,152,425	3,290,124
අලුත් වැඩියා හා නඩත්තු - ගෘහභාණ්ඩ සවිකිරීම	880,000	960,000
අලුත් වැඩියා හා නඩත්තු - වෙනත් වත්කම්	113,000	278,550
රක්ෂණ සියලු අවදානම් - කොන්ත්‍රාත්	974,170	3,760,932
බදු අධිකාරය	-	16,800
එකතු කල අගය මත බදු අධිකාරය	609,734	959,415
	6,256,290	10,164,938
	-	63,695

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තිතිගත සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනෙත් අවසන් වර්ෂය

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2017

2016

සටහන

පරිපාලන වියදම් (මතු සම්බන්ධයි)

මරණාධාර

පුවත්පත් හා වාර ප්‍රකාශන

වාහන අලුත් වැඩියාව - ප්‍රධාන කාර්යාලය

සේවක අර්ථ සාධක අරමුදල - අධිහාර

පරිත්‍යාග

දූව පරිහෝජනය

ගැලපුම්

ඉන්ධන පරිහෝජනය

අමතර කොටස්

ලිපි ද්‍රව්‍ය

විදුලි අයිතම පරිහෝජනය

ජල සම්පාදන අයිතම

වෙනත් තොග පරිහෝජනය

උප කොන්ත්‍රාත්

අලුත් වැඩියා - සැහැල්ලු වාහන

ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්තු

බැඳුම්කර ගාස්තු

පැවරීම - ප්‍රධාන කාර්යාලය

පුහුණු හා සංවර්ධන - ප්‍රධාන කාර්යාලය

බාහිර කුලී - ප්‍රධාන කාර්යාලය

රක්ෂණ

එකතුව

-	160,000
46,260	45,200
76,877	229,168
2,000	102,039
4,510,548	5,672,556
7,930	350
2,415,775	2,210,790
30,790	44,655
79,909	5,655
361,595	349,238
5,251,114	4,190,584
1,271,751	909,043
144,539	167,380
2,752,624	7,434,589
3,213,544	2,510,491
212,350	233,775
950,000	-
100	2,650
-	30,192
197,056,502	199,344,818

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනෙත් අවසන් වර්ෂය

2017

2016

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන

සටහන 4. 01 - සේවක ප්‍රතිලාභ වියදම්

මූලධර්ම වියදම්

වැඩ සේවා	5,590,820	2,287,515
වැටුප් හා වේතන - ස්ථිර	178,312,689	178,974,665
අතිකාල - ස්ථිර	49,759,173	39,901,012
සේවක අර්ථසාධක අරමුදල - ස්ථිර සේවක කාර්යය මණ්ඩලය	15,335,699	14,317,907
සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - ස්ථිර සේවක කාර්යය මණ්ඩලය	3,833,925	3,579,477
වැටුප් හා වේතන - අතීත කාර්ය මණ්ඩලය	17,872,121	8,142,491
අතිකාල - අතීත කාර්ය මණ්ඩලය	3,936,590	1,611,526
සේවක අර්ථසාධක අරමුදල - අතීත කාර්ය මණ්ඩලය	1,406,558	519,010
සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - අතීත කාර්ය මණ්ඩලය	351,640	129,752
උපකොන්ත්‍රාත්තුව - කම්කරු වැටුප්	298,292,026	255,710,984
අධිභාර	-	140
පුහුණු හා සංවර්ධන	-	3,160,000
වැඩ මුර දීමනා	1,439,750	1,070,509
විශේෂ දීමනා	11,396	-
නිවාඩුවට මුදල් ලබා ගැනීම	708,917	619,656
දිවි දීමනා	3,181,250	-
අවදානම් දීමනා	-	545,265
වැටුප් - කොන්ත්‍රාත්	427,380	209,473
අතිකාල - කොන්ත්‍රාත්	69,840,901	45,189,591
සේවක අර්ථසාධක අරමුදල - කොන්ත්‍රාත්	19,027,532	9,227,726
සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - කොන්ත්‍රාත්	5,395,973	3,209,025
සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - කොන්ත්‍රාත්	1,348,993	802,256
උප එකතුව	676,073,334	569,207,981

සම්පාදන වියදම්

නිශ්චය කරන ලද විශ්‍රාම වැටුප් වියදම්	19.01	
අධ්‍යක්ෂ ජනරාල්ගේ සහායකවරුන්ගේ වැටුප්		10,152,855
වැටුප් හා වේතන		8,751,209
අතිකාල		1,561,600
සේවක අර්ථසාධක අරමුදල		1,438,680
සේවක භාරකාර අරමුදල		97,210,302
වෘත්තීය ග්‍රාහකත්වය		86,638,876
වෘත්තීය ග්‍රාහකත්වය		14,236,195
විශේෂ දීමනා		10,497,228
නිවාඩුවට මුදල් ලබා ගැනීම		8,476,796
දිවි දීමනා		6,971,999
උපයන විට ගෙවීමේ බඳු (PAYEE)		2,119,199
පුහුණු සහ සංවර්ධන - ප්‍රධාන කාර්යාලය		1,743,000
උප එකතුව		50,812
		388,805
		2,700
		553,600
		32,974
		-
		3,873,118
		-
		7,438
		7,071,535
		(31,089)
		1,792,357

සමස්ත සේවක ප්‍රතිලාභ වියදම්

138,811,772

127,408,889

814,885,105

696,616,869

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනෙහි අවසන් වර්ෂය
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2017 2016

සටහන

සටහන 05 - බෙදා හැරීම් වියදම්

ව්‍යාපාර ප්‍රවර්ධන

එකතුව

- -

- -

සටහන 06 - අනෙකුත් වියදම්

වෙළඳ ලැබීම් මත හානිකර පාඩු

26,602,192 103,497,708

බැංකු ගාස්තු

1,226,459 654,944

එකතුව

27,828,652 104,152,652

සටහන 07 - මූල්‍ය ආදායම් හා මූල්‍ය වියදම්

මූල්‍ය ආදායම

පොලී ආදායම් - දැනට පවතින මූල්‍ය වත්කම් විකිණීමේදී

3,658,785 951,579

පොලී ආදායම් - ආයෝජන කල්පිටිමේදී

6,904,777 4,685,454

පොලී ආදායම් - ණය හා අනෙකුත් මුදල් ලැබීමේදී

317,447 313,476

ලාභයේ හෝ අලාභයේ හඳුනාගත් මුළු මූල්‍ය ආදායම

10,881,009 5,950,510

මූල්‍ය වියදම්

බැංකු අයිතා පොලී

111,625,714 86,406,410

ක්‍රමක්ෂය මූල්‍ය වගකීම් ගණනය මත පොලී වියදම

5,616,000 9,964,892

හිලිවි ණය වටිනාකම (ක්‍රමක්ෂය)

959,919 -

බදු පොලී

443,029 36,081

අනෙකුත් මූල්‍ය වියදම්

118,644,663 96,407,382

ලාභයේ හෝ අලාභයේ හඳුනාගත් මුළු මූල්‍ය වියදම

සටහන -08 බදු වියදම

වත්මන් බදු වියදම

11,036,358 9,062,933

වර්ෂය සඳහා ලාභය මත බදු

3,893,550 -

පෙර කාල වලදී උරුම ප්‍රතිපාදන ගැලපීම සඳහා

14,929,908 9,062,933

මුළු ජංගම බදු

විලම්බිත බදු වියදම්

පිලිගත් අය කල හැකි තාවකාලික වෙනස්කම් වල වෙනසක්

(28,112,082) (1,009,820)

පිලිගත් අඩු කල හැකි තාවකාලික වෙනස්කම් වල වෙනසක්

(13,182,175) 8,053,113

අඛණ්ඩ මෙහෙයුම් මත මුළු බදු වියදම්

(13,182,175) 8,053,113

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තිතිගත සංස්ථාව
 2017 දෙසැම්බර් 31 වන දිනට
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන 09 - දේපල, පිරිසිත හා උපකරණ
 පිරිවැය හෝ තක්සේරු

විස්තරය	සටහන	ඉඩම්	ගොඩනැගිලි	කාර්යාල උපකරණ	පරිගණක අංශෝපාංග හා මෘදුකාංග	පිරිසිත හා යන්ත්‍රෝපකරණ	මෝටර් රථ වාහන	වෙනත් වත්කම්	එකතුව
ජනවාරි 01, 2016 දී ශේෂය		635,312,513	126,687,121	39,422,151	-	962,732,976	184,023,965	77,853,647	2,026,032,374
එකතු කිරීම්		-	1,055,835	584,606	-	8,986,375	11,022,000	1,860,147	23,508,963
බැහැර කිරීම්		-	-	-	-	17,147,860	535,261	-	17,683,121
ගැලපුම්		-	-	-	-	-	-	-	-
2016 දෙසැම්බර් 31 දී ශේෂය		635,312,513	127,742,956	40,006,757	-	954,571,491	194,510,705	79,713,794	2,031,858,216
එකතු කිරීම්		-	259,851	1,141,591	943,555	6,727,858	-	6,867,230	15,940,086
බැහැර කිරීම්		-	-	23,970	-	6,934,298	494,611	2,052,572	9,505,450
ගැලපුම්		-	-	(16,127,299)	16,127,299	(37,500)	-	-	(37,500)
2017 දෙසැම්බර් 31 දී ශේෂය		635,312,513	128,002,807	24,997,080	17,070,854	954,327,552	194,016,094	84,528,452	2,038,255,351
			771,820,094					79,713,793	2,046,760,125

සම්මුච්ඡිත ක්ෂයවීම්

විස්තරය	සටහන	ඉඩම්	ගොඩනැගිලි	කාර්යාල උපකරණ	පරිගණක අංශෝපාංග හා මෘදුකාංග	පිරිසිත හා යන්ත්‍රෝපකරණ	මෝටර් රථ වාහන	වෙනත් වත්කම්	එකතුව
ජනවාරි 01, 2016 දී ශේෂය		-	57,731,430	28,523,472	-	266,342,826	140,223,184	57,488,728	550,309,642
එකතු කිරීම්		-	6,351,770	1,498,610	-	83,948,717	15,166,995	5,216,479	112,182,570
බැහැර කිරීම්		-	-	-	-	15,552,406	508,497	-	16,060,903
ගැලපුම්		-	-	-	-	-	-	-	-
2016 දෙසැම්බර් 31 දී ශේෂය		-	64,083,200	30,022,082	-	334,739,137	154,881,683	62,705,207	646,431,308
වර්ෂය සඳහා ක්ෂය කිරීම්		-	6,395,198	676,993	851,685	83,665,496	10,960,847	4,226,588	106,776,808
බැහැර කිරීම්		-	-	22,772	-	6,696,355	480,129	1,832,023	9,031,278
ගැලපුම්		-	-	(10,600,885)	10,600,885	(28,501)	-	-	(28,501)
2017 දෙසැම්බර් 31 දී ශේෂය		-	70,478,398	20,075,419	11,452,570	411,679,777	165,362,400	65,099,773	744,148,337

2016 දෙසැම්බර් 31 දී ශේෂය	635,312,513	63,659,756	9,984,675	-	619,832,354	39,629,022	17,008,587	1,385,426,907
2017 දෙසැම්බර් 31 දී ශේෂය	635,312,513	57,524,409	4,921,661	5,618,284	542,647,774	28,653,694	19,428,679	1,294,107,014

(මතු සම්බන්ධයි)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීතිගත සංස්ථාව
 2017 දෙසැම්බර් 31 වන දිනට
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන 09.01 - නොතිම් ප්‍රාග්ධන කාර්යය

විස්තරය	තව කම්කරු වැඩහල (අංගන 51)	දොඹකර ධාවන (අංගන 52)	තව කොන්ක්‍රීට් තලාද (අංගන 812)	ගෙට්ටුව හා ඉදිපිපස බිත්ති (812)	කොන්ක්‍රීට් මික්සර් (812)	ගොඩනැගිල්ල නවීකරණය හා ඉදිකිරීම (001)	වතුර වැංකි ආවරණ (812)	එකතුව
වටිනාකම								
ජනවාරි 1, 2017 දී ශේපය	99,722	2,330,019	3,915,380	60,529	124,285.00	1,755,161	133,272	8,418,368
එකතු කිරීම	99,600		370,139			9,791		479,530
ගොඩනැගිලි වලට මාරු කිරීම	(199,322)			(60,529)				(259,851)
ව්‍යාපෘති අවලංගු වීම							(133,272)	(133,272)
එකතුව	(0)	2,330,019	4,285,519	0	124,285	1,764,952	133,272	8,504,775
සම්මුඛිත ක්‍ෂය වීම								
2017 ජනවාරි 01 දිනට ක්‍ෂය කිරීම	-	-	-					-
වර්පය සඳහා මාරු කිරීම	5,024			3,026				8,050
වර්පය සඳහා ක්‍ෂය වීම මාරු කිරීම	(5,024)			(3,026)				(8,050)
එකතුව	-	-	-	-	-	-	-	-
දෙසැම්බර් 31, 2017 දී ශේපය	(0)	2,330,019	4,285,519	0	124,285	1,764,952	133,272	8,504,775

නොතිම් ප්‍රාග්ධන කාර්යය	ඉඩම්	ගොඩනැගිලි	කාර්යාල උපකරණ	පරිගණක උපාංග හා මෘදුකාංග	පිරිසිඳු හා යන්ත්‍රෝපකරණ	මෝටර් රථ වාහන	වෙනත් වත්කම්	එකතුව
-------------------------	------	-----------	---------------	--------------------------	--------------------------	---------------	--------------	-------

රැගෙන යන ශේපය

දෙසැම්බර් 31, 2016	8,418,368	635,312,513	63,659,756	9,984,675	-	619,832,354	39,629,022	17,008,587	1,393,845,275
දෙසැම්බර් 31, 2017	8,504,774	635,312,513	57,524,409	4,921,661	5,618,284	542,647,774	28,653,694	19,428,679	1,302,611,788

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

2017 දෙසැම්බර් 31 වන දිනට

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

1.3. ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීම.

නො.07 ග්‍රෙගරිගේ මාවත කොළඹ 07 හි මෙම ඉඩම් හා ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 317.54 සහ රු. මිලියන 37.99 2005.03.28 කොන්ත්‍රාත් පදනම මත සංස්ථාපිත තක්සේරුකරුවකු විසින් තක්සේරු කරන ලදී. මෙම නැවත තක්සේරු කිරීමේ බලපෑම 2005.12.31 වන දිනට ගිණුම් කටයුතු වල දැනටමත් සංස්ථාපනය කර ඇත.

1.4 මෝටර් රථ ප්‍රත්‍යාගණනය කිරීම

සම්පූර්ණයෙන් ඝෂය වී තිබූ මෝටර් රථ 10ක ප්‍රධාන අලුත් වැඩියා පිරිවැය පදනම මත නැවත තක්සේරු කිරීම හා ගිණුම් සංස්ථාපනය කරන ලදී.

1.5 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රදානය කරන ලද මෝටර් රථ සහ යන්ත්‍ර සූත්‍ර ප්‍රත්‍යාගණනය කිරීම

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2012 වර්ෂය තුළදී මෝටර් රථ සහ යන්ත්‍ර සූත්‍ර සංස්ථාව වෙත ප්‍රදානය කර ඇත.

මෝටර් රථ වටිනාකම සහ යන්ත්‍ර සූත්‍ර වටිනාකම පිළිවෙලින් රුපියල් 144,984,500 සහ රුපියල් 1,214,212,100 ලෙස 2012 වර්ෂයේදී වාර්තා කර ඇත.

2014-12-31 දිනට මෝටර් රථයන්හි ශුද්ධ වටිනාකම සහ යන්ත්‍ර සූත්‍ර වල ශුද්ධ වටිනාකම පිළිවෙලින් රුපියල් 62,593,331 සහ රුපියල් 868,843,212 විය.

මෝටර් රථ වටිනාකම සහ යන්ත්‍ර සූත්‍ර වටිනාකම පිළිවෙලින් රුපියල් 56,000,000 සහ රුපියල් 758,500,000 ලෙස 2015-01-01 දිනට ප්‍රත්‍යාගණන කර ඇත.

1.6. ගිණුම් වල ඇතුළත් කර තැබී ස්ථාවර වත්කම්

දේපල අයිතිය නොමැති බැවින් පහත සඳහන් දේපල 2017-12-31 වෙනි දිනට ගිණුම් ගතකර නොමැත.

ස්ථානය		ඉඩම් ප්‍රමාණය		වටිනාකම
පැලියගොඩ	Block 01	16.45 perches	1.00	} 19,500,000.00
පැලියගොඩ	Block 02	12.22 perches	3.00	
වේරගංතොට		4 Acr & 0.8 perches	-	} 7,080,000.00
පේරාදෙණිය	Block 01	2 Hect. & 0.95 perches	2.00	} 13,990,875.00
පේරාදෙණිය	Block 02	12.7 perches	-	
මැදවව්විය		2 Acres	1.00	} 6,250,000.00
පොල්වත්ත - රත්මලාන		116 perches	1.00	} 29,000,000.00
මුළු වටිනාකම				75,820,875.00

(මතු සම්බන්ධයි)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
 දෙසැම්බර් 31 වන දිනට
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

	සටහන	2017	2016
සටහන 10 - රජයේ සමාගම් වල ආයෝජන			
බෙච්කොපෝවා (පෞද්ගලික සමාගම)		9,210,740	9,210,740
උප එකතුව		9,210,740	9,210,740
ආයෝජන සඳහා ප්‍රතිපාදන එකතුව		(669,216)	
		8,541,524	9,210,740
සටහන 11 - අනේකුත් ආයෝජකයන්			
ජංගම නොවන ආයෝජන			
ස්ථාවර තැන්පතු - පරිණතයින්ට		-	-
එකතුව		-	-
ජංගම ආයෝජන		67,526,650	62,595,583
ඉතිරි කිරීමේ තැන්පතු			
එකතුව		67,526,650	62,595,583
2016 දෙසැම්බර් 31 වන දිනට මුළු ආයෝජන		67,526,650	62,595,583
සටහන 12 - විලම්බිත බදු වත්කම් සහ වගකීම්			
වසර ආරම්භයේ සිට		10,992,656	10,745,348
නුවමාරුව දක්වා/(සිට) ආදායම් ප්‍රකාශ		26,560,533	247,308
වසර අවසානයේදී	12.01	37,553,189	10,992,656
සටහන 12.01 - විලම්බිත බදු වත්කම් /වගකීම්			
විලම්බිත බදු වගකීම්			
බදු කාර්යයන් සඳහා ප්‍රාග්ධන වියදම් දීමනාව		176,691,748	86,662,277
විශ්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව		-	-
එකතුව		176,691,748	86,662,277
විලම්බිත බදු වත්කම්			
බදු කාර්යයන් සඳහා ප්‍රාග්ධන වියදම් දීමනාව		214,244,937	97,654,933
විශ්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව		-	-
එකතුව		214,244,937	97,654,933
ශුද්ධ බදු වත්කම් (වගකීම්)		37,553,189	10,992,656

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

දෙසැම්බර් 31 වන දිනට

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

	සටහන	2017	2016
සටහන 13 - පරිලේඛණ			
සිමෙන්ති		1,417,135	2,178,873
වැලි		2,475,404	2,007,600
ලෝහ		1,663,696	3,690,195
වානේ		16,385,797	41,284,254
දැව		486,320	1,315,743
ඉන්ධන හා ලිහිසි තෙල්		2,282,970	2,906,136
පුපුරන ද්‍රව්‍ය හා පිපිරුම් ද්‍රව්‍ය		313,362	295,888
සකසන ලද කොන්ක්‍රීට්		9,463,208	12,248,939
කොන්ක්‍රීට් අයිතම		17,384,388	17,691,177
වාහන අමතර කොටස්		907,907	674,716
ලිපි ද්‍රව්‍ය		470,893	1,558,806
තාර		16,801,671	19,977,818
විදුලි භාණ්ඩ		2,444,622	1,785,245
පයිප්ප හා ජල ප්‍රවාහන අයිතම		60,670,193	57,585,635
වෙනත් තොග අයිතම		90,833	44,000
බොරළු කොටස්		8,500,950	5,161,075
පූර්ව නිර්මිත		152,524,211	141,766,693
නිමි භාණ්ඩ - කොන්ක්‍රීට් අයිතම		1,201,262	2,075,090
නිමි භාණ්ඩ - ලෝහ නිප්පාදිත		9,093,164	(1,733,048)
තොග ගැලපීම		304,577,988	312,514,836
		(5,582,871)	(7,630,769)
වලනය සහ වලනය නොවන තොග සඳහා වෙන් කිරීම		298,995,116	304,884,066
එකතුව			
සටහන 14 - ආදායම් බදු වත්කම්			
ආර්ථික සේවා ගාස්තු		16,205,264	31,135,172
රඳවා ගැනීමේ බද්ධ ව්‍යාපෘති මත		128,336,127	128,336,127
රඳවා ගැනීමේ බද්ධ පොලිය මත		6,708,522	6,698,738
		151,249,914	166,170,037
වර්ෂය සඳහා ප්‍රතිපාදන		(83,336,766)	(84,212,151)
එකතුව		67,913,148	81,957,886
සටහන 15 - වෙළඳ සහ වෙනත් ලැබිය යුතු			
වෙළඳ ණයගැතියන්	15.01	2,251,937,434	1,856,364,811
රඳවා තබා ගත් මුදල	15.02	523,991,294	446,676,598
විවිධ ණයගැතියන්	15.03	34,621,362	37,863,565
ණය සහ අත්තිකාරම්	15.04	7,652,930	5,696,681
මිලදී ගැනීම් සහ උප කොන්ත්‍රාත් මත අත්තිකාරම්	15.05	162,023,640	93,706,163
වෙනත් අත්තිකාරම් සහ තැන්පතු	15.06	18,868,410	16,909,815
එකතුව		2,999,095,070	2,457,217,632
ජංගම නොවන වෙළඳ සහ වෙනත් ලැබිය යුතු මුදල්		2,999,095,070	2,457,217,632
එකතුව		2,999,095,070	2,457,217,632

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

දෙසැම්බර් 31 වන දිනට

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

	සටහන	2017	2016
සටහන 15.01 - වෙළඳ ණය ගැතියෝ			
ඉදිකිරීම් ණයගැතියෝ		188,148,399	257,047,424
කොන්ක්‍රීට් අංගන ණයගැතියෝ		71,369,957	76,280,957
විදුලි සංඥා පද්ධති ණයගැතියෝ		93,260,075	114,094,259
තාර ණයගැතියෝ		54,600	3,136,549
ප්‍රතිපාදන සඳහා අඩමාන ණය		(123,956,380)	(165,806,962)
ගනුදෙනුකරුවන් වෙතින් අයවිය යුතු		2,232,000,756	1,820,512,010
ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු		(181,422,712)	(212,772,496)
		2,279,454,696	1,892,491,741
අවාසිදායක ණය ඉතුරුම්		(27,517,262)	(36,126,929)
එකතුව		2,251,937,434	1,856,364,811
සටහන 15.02 රඳවා තබාගත් මුදල්			
රඳවා තබා ගත් - ඉදිකිරීම් කටයුතු		503,047,861	526,118,776
ප්‍රතිපාදන සඳහා රඳවා තබා ගත් - ඉදිකිරීම් කටයුතු		(73,750,023)	(114,749,678)
ලැබිය යුතු ඇවර හානි මුදල්		157,934,872	133,727,421
ලැබිය යුතු ඇවර හානි මුදල්		(63,241,415)	(98,419,922)
		523,991,294	446,676,598
එකතුව			
සටහන 15.03 විවිධ ණය ගැතියෝ			
සේවක ආරක්ෂක තැන්පතු		862,060	849,602
ලැබිය යුතු පොලී		1,442,697	1,322,022
ලැබිය යුතු කුලී		-	889,100
ජාතීය ගොඩනැගීම බදු ගෙවුම්		42,401	-
පෙර මිශ්‍රණ ණයකරුවෝ දෙවකොපෝවා (පෞද්ගලික සමාගම)		34,802,842	34,802,842
අඩමාණ ණයගැතියන් සඳහා වෙන්කිරීම		(2,528,637)	-
එකතුව		34,621,363	37,863,566
සටහන 15.04 ණය සහ අත්තිකාරම්			
ආපදා ණය මත පෙර ගෙවුම් වියදම්		528,340	528,340
වැටුප් හා වේතන අත්තිකාරම්		(37,620)	(1,328,151)
උත්සව අත්තිකාරම්		869,637	861,137
අත්තිකාරම් - ගමන්		380,495	282,570
ආපදා ණය		4,560,781	3,852,874
බය්සිකල් ණය		5,000	-
නිවාස කුලී - දෙයට කිරුල කුරුණෑගල		70,000	70,000
වැටුප් අත්තිකාරම් - අතියම් සේවක		18,933	70,933
වැටුප් අත්තිකාරම් - කොන්ත්‍රාත් සේවක		1,308,600	1,417,500
වෛද්‍ය රක්ෂණ		(51,235)	(58,521)
එකතුව		7,652,930	5,696,681

සටහන 15.05 - මිලදී ගැනීම් සහ උප කොන්ත්‍රාත් මත අත්තිකාරම්

ණය වර ලිපි ආන්තික ගිණුම	74,995,446	1,833,253
මිලදී ගැනීම් අත්තිකාරම් - ප්‍රධාන කාර්යාලය	496,509	644,271
මිලදී ගැනීම් අත්තිකාරම් - ව්‍යාපෘති	33,693,303	37,364,003
මිලදී ගැනීම් අත්තිකාරම් - ඉදිකිරීම්	7,851,433	7,851,433
මිලදී ගැනීම් අත්තිකාරම් - රත්මලාන කොන්ක්‍රීට් අංගනය	509,789	1,743,929
විවිධ අත්තිකාරම්	7,688,424	7,049,203
සමුපකාර සමිතිය පොලොන්නරුව	5,000	5,000
ඉන්ධන අත්තිකාරම්	-	413,537
සේවා අත්තිකාරම්	-	17,800
මිලදී ගැනීම් අත්තිකාරම්-(පැලියගොඩ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය)	21,484,694	21,484,694
උප කොන්ත්‍රාත් අත්තිකාරම්	15,299,042	15,299,042
එකතුව	162,023,640	93,706,163

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

දෙසැම්බර් 31 වන දිනට

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන

2017

2016

සටහන 15.06 - වෙනත් අත්තිකාරම් සහ තැන්පතු

ටෙන්ඩර් තැන්පතු (නැවත නොගෙවන)	199,875	199,875
වෙනත් කැමිපතු	1,819,458	1,749,458
ඉන්ධන තැමිපතු - අමිතිටිගල (992)	2,400,000	2,400,000
දුරකථන තැමිපතු	8,000	-
විදුලිබල මණ්ඩලය - තැන්පතු	1,860,700	1,715,105
ඉන්ධන තැමිපතු - දෙහිවල	200,000	200,000
ඉන්ධන තැමිපතු - ගල්මය	200,000	200,000
ඉන්ධන තැමිපතු - කොට්ටාව	100,000	100,000
ජල තැමිපතු	535,661	635,661
ඉන්ධන තැමිපතු - වේරගංතොට	90,000	90,000
ඉන්ධන තැමිපතු - රත්තපිටිය	2,475	2,475
ඉන්ධන තැමිපතු - ප්‍රධාන කාර්යාලය - රථ වාහන	300,100	300,100
ඉන්ධන තැමිපතු - ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය	415,000	415,000
ඉන්ධන තැමිපතු - කටුගස්තොට ජල ව්‍යාපෘතිය	4,421	4,421
ඉන්ධන තැමිපතු - පාලන ගිණුම්	3,395,000	1,000,000
ඉන්ධන තැමිපතු - මාවතැල්ල අරණායක පාර	400,000	400,000
ඉන්ධන තැමිපතු - කැගල්ල රඹුක්කන් පාර	300,000	300,000
ඉන්ධන තැමිපතු - මීගමුව රෝහල	300,000	300,000
ඉන්ධන තැමිපතු - සෙන්ගල් ඔය	300,000	300,000
ඉන්ධන තැන්පතු - ග්‍රෙගරි කැනල්	-	500,000
ඉන්ධන තැන්පතු - පන්නේගමුව සතිපොළ	50,000	50,000
ඉන්ධන තැන්පතු - මොරගහකන්ද අඹන්ගම	700,000	700,000
ඉන්ධන තැන්පතු - යටියන්තොට දැරණියගල	1,300,000	1,300,000
ඉන්ධන තැන්පතු - මැදවව්විය	75,000	75,000
ඉන්ධන තැමිපතු - පොලොන්නරුව	1,000,000	1,000,000
ඉන්ධන තැන්පතු - කැගල්ල - රඹුක්කන්	400,000	400,000
ඉන්ධන තැන්පතු - වලස්මුල්ල	-	300,000
ඉන්ධන තැන්පතු - ගල්පොත්තේ ගම තන්තිටිමලේ	49,993	49,993
ඉන්ධන තැන්පතු - මැණික් ෆාම් වෙට්ටිකුලම්	200	200,000
ඉන්ධන තැන්පතු - බදුල්ල ජල ව්‍යාපෘතිය	100	100,000
ඉන්ධන තැන්පතු - රත්කන්ද	250	10,000
ඉන්ධන තැන්පතු - තලේසිමන්තාරම් පාර	400	400,000
ඉන්ධන තැන්පතු - බෝපිටිය ගල් කුඩු මගින්	405	405,000
ඉන්ධන තැන්පතු - මොණරාගල	7,726	7,726
ඉන්ධන තැන්පතු - සමුපකාර සමිතිය මොරටුව	250	250,000
ඉන්ධන තැන්පතු - උලපනේ	600	600,000
ඉන්ධන තැන්පතු - බ්ලිමැන්ඩල්	200	200,000
ඉන්ධන තැන්පතු - මුවගම	50	50,000
එකතුව	16,909,815	16,330,809

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
 දෙසැම්බර් 31 වන දිනට

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන 2017 2016

සටහන 16 - බැංකුවේ මුදල්

සම්පත් බැංකුව 001860000985 - (985)	-	1,066,201
ලංකා බැංකුව ඉඩම මොරටුව - 682972	2,860,540	-
ලංකා බැංකුව ඉඩම මොරටුව - 9826701	20,563	20,563
ඉතිරි කිරීමේ ගිණුම් හෙළන බැංකුව	-	6,000,000
බෝපිටිය 3441284 - ලංකා බැංකුව ගිටිලේ	433,300	433,300
අන්තිකය ගිණුම සම්පත් බැංකුව	2,966,759	1,463,477
ලංකා බැංකුව ඉඩම පේරාදෙණිය - 1274460	38,148	38,148
සම්පත් බැංකුව - 1860000195 (195)	19,627	2,953,409
හෙළන බැංකුව රත්මලාන 08010038110178 (38)	813,918	66,192
හෙළන බැංකුව රත්මලාන 08010047110178 (47)	263,887	-
හෙළන බැංකුව රත්මලාන 080100831101178 (83)	-	6,122
හෙළන බැංකුව රත්මලාන 91101178	-	28,297,599
ලංකා බැංකුව ඉඩම මොරටුව - 0080490546 (546)	8,526,804	-
බැංකු මාරු ප්‍රධාන කාර්යාලය	19,248,821	11,670,998
ඉතුරුම් තැන්පතු	116,028,219	12,376,984
එකතුව	151,220,587	64,392,993

අනෙක් ඇති මුදල් - සුළු මුදල්

රත්මලාන	59,904	60,783
මඩකලපුව පාලම	-	9,386
බලුමැන්නිදල් පාර	-	39,746
බණ්ඩාරවත්ත සතිපොල	-	601
වාඩිගල සතිපොල	-	3,473
මාතෘ සායනය හොරන්ත පොල	-	10
සෙවනගල	-	22,495
ග්‍රෙගරි කැනල්	-	8,943
නිර්මාණ අංශය	200,539	-
හපුතලේ	50,000	-
හිල්ඩා මහල් නිවාස සංකීර්ණය	50,000	-
වලස්මුල්ල බස් නැවතුම	17,283	-
කොළඹ 06	-	25,213
අමීතිරිගල	-	12,357
කැගල්ල රඹුක්කන	-	865
ප්‍රගති සමාලෝචන ISO 1224	-	(15,000)
පැලියගොඩ	965	965
බලුමැන්නිදල් නිවාස සංකීර්ණය	-	45,872
ආලෝකපුර - හම්බන්තොට	-	15,391
ජාතික රෝහල - හෘද රෝග ඒකකය	-	17,480
කැගල්ල - 1397	-	104
ලුණුගමවෙහෙර	-	14
කැගල්ල 980	865	2,907
ප්‍රධාන කාර්යාලය	-	20
වැඩ අංශය - 1465	-	(27)
උප එකතුව	379,556	251,597
එකතුව	52,395,565	158,980,858

කෙටි කාලීනව කල්පිරෙන ආයෝජන		
අවාසිදායක මුදල් හා මුදල් සමාන දෑ	(752,818,831)	(666,030,002)
මුදල් හා මුදල් සමාන දෑ මුදල් ප්‍රවාහ ප්‍රකාශයට	(700,423,266)	(507,049,145)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීතිගත සංස්ථාව

දෙසැම්බර් 31 වන දිනට

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන	සටහන	2017	2016
සටහන 17 - කල් බදු ණය හිමියන්		396,602	6,937,907
වසර ආරම්භයේදී ශේෂය		-	-
වසර තුළ ලබා ගැනීම		396,602	6,937,907
		(396,602)	(6,541,305)
වසර තුළදී ආපසු ගෙවීම්		-	396,602
		-	(394,651)
අවිනිශ්චිත පොලී		-	1,950
ශුද්ධ			396,602
වසරක් තුළ ගෙවිය යුතු කල් බදු ණය හිමියන්			
වසරකින් පසුව ගෙවිය යුතු කල් බදු ණය හිමියන්		-	396,602
මුළු කල් බදු ණය හිමියන්			
සටහන 18 - ණය හා ණය ගැනීම්			
වසර ආරම්භයේදී ශේෂය		43,509,720	56,023,023
වසර තුළදී ණය ගැනීම්		-	-
එකතුව		43,509,720	56,023,023
ලියා හරිනු ලැබූ ණය ශේෂය		(8,459,720)	(12,513,304)
ශුද්ධ		35,050,000	43,509,719
එක් වසරක් තුළ ගෙවිය යුතු			8,459,720
එක් වසරකින් පසු ගෙවිය යුතු		35,050,000	35,050,000
මුළු ණය හා ණය ගැනීම්		35,050,000	43,509,720
සටහන 19 - විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම			
වර්ෂය ආරම්භයේ ශේෂය		70,969,182	58,825,334
ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම/ඉවත් කිරීම	19.01	2,396,946	21,418,255
වසර තුළ කල ගෙවීම්		(6,447,181)	(9,274,407)
වසර අවසානයේ ශේෂය		66,918,947	70,969,182
සටහන 19.01 - වසර තුළ වෙනස් කිරීම්			
පොලිය පිරිවැය		5,433,450	3,798,224
වර්තමාන සේවා පිරිවැය		3,317,759	3,442,666
වහාම හඳුනාගත් ශුද්ධ ලාභ අලාභ අඩුකිරීම්		(6,354,263)	14,177,364
එකතුව		2,396,946	21,418,255
සටහන 20 - ගෙවිය යුතු වෙළඳ සහ අනෙකුත් දෑ			
වෙළඳ ගෙවීම්	20.01	285,722,002	278,090,473
එකතු කල අගය මත බදු	20.02	575,647,554	561,051,351
ගෙවිය යුතු විවිධ ගෙවීම්	20.03	583,944,934	605,204,154
ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ	20.04	15,163,438	10,890,100
ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ	20.05	568,897,234	337,183,345
නැවත ගෙවන අත්තිකාරම් සහ රඳවා ගැනීම්	20.06	883,568	868,212
නැවත ගෙවන තැම්පතු		2,030,308,729	1,793,287,634
එකතුව			
		2,030,308,729	1,793,287,634
ජංගම වෙළඳ සහ වෙනත් ගෙවීම්		2,030,308,729	1,793,287,634
එකතුව			

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

දෙසැම්බර් 31 වන දිනට

**මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)**

සටහන

2017

2016

සටහන - 20.01 වෙළඳ ගෙවීම්

ප්‍රධාන ණය හිමියන් - ප්‍රධාන කාර්යාලය	71,654,094	39,484,543
ණය හිමියන් - වැඩබිම්	199,306,478	223,555,203
ණය හිමියන් - කඳුනායයැමේ වැඩබිම නාවලපිටිය	(47,816,869)	-
ආර්ථික සේවා ගාස්තු පාලක ගිණුම	4,389,947	4,389,947
ජාතිය ගොඩනැගීමේ බද්ද	6,094,126	5,321,812
ජාතිය ගොඩනැගීමේ බද්ද	57,124	80,804
ද්‍රව්‍ය සභා ලැබූ මුදල් - වැඩබිම්	38,035,931	12,785,793
පාලන ගිණුම- අත්තිකාරම්	(86,244)	153,900
එකතුව	271,634,587	285,772,002

සටහන - 20.02 එකතු කළ අගය මත බදු

එකතු කළ අගය මත ලබාගත් බදු	(157,982)	(631,417)
අවිනිශ්චිත එකතු කළ අගය මත බදු	(29,563,152)	(29,563,152)
ගෙවිය යුතු එකතු කළ අගය මත බදු	748,258,873	605,842,123
එකතු කළ අගය මත බදු පාලන ගිණුම	718,537,739	575,647,554
එකතුව		

සටහන 20.03 විවිධ ගෙවීම්

උපවිත වියදම්	495,726,834	477,587,535
විගණනකාඩ්පත්	2,825,200	2,825,200
නැවත ගෙවන තැම්පතු	2,088,762	1,975,626
ඉදිකිරීම් ආරක්ෂක අරමුදලේ මිලියන 100 ණය පොලී ගෙවිය යුතු	93,511,060	101,533,804
ජනගකිති රක්ෂණ සමාගම	22,955	22,589
නැවත ගෙවන ණය	180	180
එකතුව	594,174,992	583,944,934

සටහන 20.04 - සේවක ප්‍රතිලාභ ගෙවීම්

ශුද්ධ වැටුප් හා චේතන	6,967,483	755,137
අතියම් චේතන පාලන ගිණුම	3,786,650	2,159,447
මුදල් අවකරය - පාලන ගිණුම	4,658,319	2,453,782
ගෙවිය යුතු උපයන විට බද්ද	9,000	4,000
සේවක අර්ථ සාධක අරමුදල	4,696,028	3,735,634
සේවක භාරකාර අරමුදල	1,072,263	941,300
කොන්ත්‍රාත් සේවක වැටුප්	6,902,026	3,015,781
වෛද්‍ය රක්ෂණය	512,879	524,641
නොගෙවූ ප්‍රසාද දීමනා	6,000	6,000
නොගෙවූ වැටුප් හා චේතන	1,438,293	1,438,293
නොගෙවූ වැටුප් හා චේතන - අත්තිකාරම්	129,424	129,424
එකතුව	30,178,365	15,163,438

සටහන 20.05 - ගෙවිය යුතු අත්තිකාරම් හා රඳවා ගැනීම්

ගනුදෙනුකරුවන්ගේ අත්තිකාරම්	600,310,222	502,051,136
ඇනවුම් අත්තිකාරම් - කොන්ත්‍රිට් වැඩපල	102,266,990	66,709,208
ඇනවුම් අත්තිකාරම් - තාර නිප්පාදනාගාරය	136,890	136,890
එකතුව	702,714,102	568,897,234

සටහන 20.06 - නැවත ගෙවන තැම්පතු

ආරක්ෂක තැම්පතු - සේවක	896,101	883,568
එකතුව	896,101	883,568

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
 දෙසැම්බර් 31 වන දිනට
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන	2017	2016
සටහන - 21 බැංකු අයිරා		
ලංකා බැංකුව - 75416320	421,279,607	411,902,973
ලංකා බැංකුව - 682972	-	2,052,032
ලංකා බැංකුව - 683116 - (657)	109,119,991	102,276,062
ලංකා බැංකුව - 683114 - (657)	31,706,987	36,702,923
ලංකා බැංකුව - 0610213103	91,151,412	2,413,430
ලංකා බැංකුව - 6510876	78,994	113,373
සම්පත් බැංකුව - 1860000241	197,477,104	122,672,582
සම්පත් බැංකුව - 1860000365	4,035,191	3,115,094
සම්පත් බැංකුව - 001860000 349 - (349)	26,721,859	53,273,070
සම්පත් බැංකුව - 0018600001620	2,982,575	16,876,108
සම්පත් බැංකුව - 001860000985 - (985)	425,447	-
මහජන බැංකුව - 08010047110178	-	1,062,540
මහජන බැංකුව - 91101178 (29)	22,837,467	-
බැංකු සම්ප්‍රේෂණ - වැඩබිම්	358,645	358,645
එකතුව	908,175,280	752,818,832

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
දෙසැම්බර් 31 වන දිනට
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2017

2016

සටහන 22 - සම්බන්ධිත පාර්ශව

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව හා මාස් ට්‍රස්ට් ගෝල්ඩන්ස් (පුද්) සමාගම එක්ව උපිමා ස්ටේට් කෝපරේෂන් (පුද්ගලික) සමාගම බිහිකිරීම සඳහා ගිවිසුමකට එළඹ ඇත. රා.සං.හා නී. නී.සං.සථාව එහි බලයලත් ප්‍රාග්ධන කොටස් 51 ක් සහ මාස් ට්‍රස්ට් ගෝල්ඩන්ස් (පුද්) සමාගම 49% දරයි.

ඩිවිකොපෝවා (පුද්) සමාගම සම්පූර්ණයෙන් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාවේ අනුබද්ධිත ආයතනයකි. කෙසේ වෙතත් 1997 වසරේ සිට අධ්‍යක්ෂ මණ්ඩලය නිදහස්ව හා සාධාරණව ආයතනයේ කළමනාකරන කටයුතු සිදු කරයි. වර්තමානයේ මෙම සමාගමේ සම්පූර්ණ භෞමික කටයුතු නතර වී ඇත. එම නිසා කෘෂිකර්ම හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කොට සමාගමේ කටයුතු අවසන් කිරීමට යොදවා ඇත. මෙම සමාගමේ සේවය කල සියලුම සේවකයින්ට වන්දි මුදල් ලබා දීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර ඇත.

මූල්‍ය තත්ත්වය පිළිබඳ අදාළ පාර්ශවයන්ගේ ප්‍රකාශන

ඩිවිකොපෝවා (පුද්) සමාගමේ ආයෝජන	9,210,740	9,210,740
පෙර මිශ්‍රණය ගැතියෝ (ඩිවිකොපෝවා)	34,802,842	34,750,531

සටහන 23 - සම්බන්ධිත පාර්ශව සමග ගනුදෙනු

සටහන 23.01 - මව් සමාගම් /අනුබද්ධ සමාගම්/ආශ්‍රිත සමාගම් සමග ගනුදෙනු

සමාගම්	ගනුදෙනු		
ඩිවිකොපෝවා (පුද්) සමාගම	මුදල් ලැබීම්	-	-
	මුදල් ගෙවීම්		
එකතුව		-	-

සටහන 23.02 - ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග ගනුදෙනු

ප්‍රධාන කළමනාකරණ අංශයේ සේවා නියුක්තිකයන් සඳහා වැටුප්	2,680,470	3,000,280
එකතුව	2,680,470	3,000,280

සටහන 24 - ඇපයට තැබූ වත්කම්

වත්කම් ස්වභාවය හා වගකීම් ස්වභාවය

ඉඩකඩම් සටහන් අංක 09 දී පෙන්වා දී ඇත.

ග්‍රෙගරි මාවතේ ඉඩම් හා ගොඩනැගිලි

ඉඩම් හා ගොඩනැගිලි සම්පත් බැංකුවේ බැඳුම්කර හා ඇප පහසුකම් (රුපියල් 380,000,000) සහ බැංකු අධිරා පහසුකම් (ශ්‍රී ලංකා රුපියල් 50,000,000.) වලට ඇපකර වශයෙන් තබා ඇත.	355,000,000	355,000,000
---	--------------------	--------------------

රත්මලාන ඉඩම් හා ගොඩනැගිලි

ඉඩම් හා ගොඩනැගිලි ලංකා බැංකුවේ පහසුකම් වලට (ශ්‍රී ලංකා රුපියල් 700,000,000.) වලට ඇපකර වශයෙන් තබා ඇත.	800,000,000	800,000,000
--	--------------------	--------------------

සටහන 25 - ශේෂ පතු දිනයට සිදු වූ සිද්ධි

මූල්‍ය ප්‍රකාශණ වල ගැලපුම් කිරීමට හෝ හෙළිදරව් කිරීමට අවශ්‍ය ප්‍රමාණාත්මක සිද්ධි කිසිවක් වාර්තා කරන දිනට පසුව සිදු වී නොමැත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

2017 දෙසැම්බර් 31 වන දිනට

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2017

2016

සටහන 26 - අංශිත තොරතුරු

අංශිත ආදායම් සහ වියදම්

	කොන්ක්‍රීට් අංගනය	ඉදිකිරීම්	වෙනත්	එකතුව	කොන්ක්‍රීට් අංගනය	ඉදිකිරීම්	වෙනත්	එකතුව
ආදායම්	321,057,858	1,852,645,554	174,568,991	2,348,272,403	296,791,001	1,594,393,354	211,400,046	2,102,584,401
විකුණුම් පිරිවැය	(333,310,469)	(1,534,705,139)	(306,994,237)	(2,175,009,845)	(264,849,258)	(1,238,297,047)	(330,533,426)	(1,833,679,731)
වෙනත් ආදායම්	22,317,259	80,506,952	68,768,696	171,592,907	25,655,744	47,752,771	74,482,808	147,891,323
පරිපාලන වියදම්	(2,191,170)	(3,644,902)	(191,220,431)	(197,056,502)	(2,317,612)	(4,391,577)	(192,635,629.00)	(199,344,818)
කෙටිකාලීන පිරිවැය	-	-	-	-	-	-	-	-
වෙනත් වියදම්	(3,187,702)	(15,665,497)	(8,975,453)	(27,828,652)	(21,183,451)	(71,753,669)	(11,215,533)	(104,152,653)
මූල්‍ය ආදායම	-	-	10,881,009	10,881,009	-	-	5,950,510	5,950,510
මූල්‍ය වියදම්	-	(7,018,948)	(111,625,714)	(118,644,663)	-	(9,463,500)	(86,943,882)	(96,407,382)
බදු පෙර ලාභය	4,685,776	372,118,019	(364,597,138)	12,206,658	34,096,424	318,240,332	(329,495,106)	22,841,650

අංශිත වත්කම්

ජංගම තොරතුරු වත්කම්

දේපල පිරිසිදු හා උපකරණ

8500
ව්‍යුත්පන්නයන් හා වෙනත් ආයෝජන
විලම්බිත වත්කම් බදු

	කොන්ක්‍රීට් අංගනය	ඉදිකිරීම්	වෙනත්	එකතුව	කොන්ක්‍රීට් අංගනය	ඉදිකිරීම්	වෙනත්	එකතුව
8500	11,978,836	788,765,556	501,867,396	1,302,611,788	18,373,622	850,065,451	525,406,202	1,393,845,275
ව්‍යුත්පන්නයන් හා වෙනත් ආයෝජන	-	-	8,541,524	8,541,524	-	-	9,210,740	9,210,740
විලම්බිත වත්කම් බදු	-	-	214,244,937	214,244,937	-	-	97,654,933	97,654,933
ජංගම වත්කම්	221,034,526	43,682,651	34,277,940	298,995,116	208,109,022	48,204,294	48,570,750	304,884,066
භාණ්ඩ තොග	-	-	67,526,650	67,526,650	-	-	62,595,583	62,595,583
ව්‍යුත්පන්නයන් ඇතුළු වෙනත් ආයෝජන	-	-	(67,153,564)	67,913,148	28,166,800	106,979,192	(50,722,239)	84,423,753
ආදායම් බදු වත්කම්	110,972,890	2,744,471,045	143,651,134	2,999,095,069	(133,105,978)	2,239,899,769	306,955,686	2,413,749,477
වෙළඳ සහ වෙනත් ලැබිය යුතු මුදල්	3,417,455	9,158,116	139,342,197	151,917,768	492,012	41,060,261	23,220,277	64,772,550
එකතුව	375,570,507	3,692,977,281	1,042,298,214	5,110,846,002	122,035,480	3,286,208,967	1,022,891,932	4,431,136,377

අංශිත වත්කම්

ජංගම - තොරතුරු වගකීම්

ණය හා ණය ගැනුම්
කල් බදු ණය හිමියන්
විග්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව
විලම්බිත බදු වගකීම්

ණය හා ණය ගැනුම්	-	12,033,333	-	12,033,333	-	-	-	-
කල් බදු ණය හිමියන්	-	20,800,000	-	20,800,000	-	-	35,050,000	35,050,000
විග්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව	4,245,820	12,353,401	51,211,225	67,810,446	4,801,035	13,521,240	48,596,672	66,918,947
විලම්බිත බදු වගකීම්	-	-	176,691,748	176,691,748	-	-	86,662,277	86,662,277
ජංගම වගකීම්	169,935,678	1,179,817,047	968,383,162	2,318,135,887	71,288,768	1,046,922,613	912,097,348	2,030,308,729
වෙළඳ සහ වෙනත් ගෙවීම්	-	-	-	-	-	-	-	-
ණය හා ණය ගැනුම්	-	-	-	-	-	-	-	-
කල් බදු ණය හිමියන්	-	19,487,500	-	19,487,500	-	-	-	-
බැංකු අයිරා	-	167,699,637	740,475,642	908,175,280	2,052,032	142,094,079	608,672,720	752,818,831
එකතුව	174,181,498	1,412,190,918	1,936,761,777	3,523,134,194	78,141,835	1,202,537,932	1,691,079,017	2,971,758,784

අනෙකුත් අංශ - ප්‍රධාන කාර්යාලය, යාන්ත්‍රික අංශය සහ සංස්ථාවේ අනෙකුත් අංශයන්
ප්‍රතිපාදන - එක් එක් කොටස් වලින් වියදම් කරන ලද මෙහෙයුම් වලින් පදනම් කර ගෙන ඇත.